

හෙබ්‍රෙව් වරුන්ට ලියූ ලිපිය

සිසිල් එන් රයිට්



බයිබල් දැනුම පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ ආයතනය

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය

මෙම පිටුව වල හෝවෙනත් මූලාශ්‍රයකින් පවසන දේවල නිරවද්‍යතාවය තීරණය කිරීම සඳහාම බයිබලය කියවන ලෙස අපි නිර්දේශ කරමු. බයිබල් දැනුම පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ ආයතනය ((IBKI) පිටුව වල සපයා ඇති "විවරණ" යනු කතුවරුන්ගේ හෝ සංස්කෘතිකවරුන්ගේ අදහස් වේ. අදහස් බෙහෙවින්ම ග්‍රව්‍ය වේ, විධිමත් සහ මුද්‍රණ පිටුව සහ බයිබල් විවරණ සඳහාම වූයේ මඟිය සෙසා ගන්නා; සහ, දේවගතිවරු, ඇමතිවරු, දේවගතිවරු, පූජකයන්ගේ හෝ රබ්බිවරුන්ගේ ඉගැන්වීම් වල.

දෙවියන්ගේ කමන්ත සෙසමින්, දනගෙන, මන්ද එය ඔබගේ වගකීමකි, මේවගේ අදහස්, ඔබ සමඟ විටම සියලු අදහස් සහ ඉගැන්වීම් පරීක්ෂා කළ යුතුය. ඕනෑම ඉගැන්වීමක සත්‍යතාව තහවුරු කිරීමට, විවිධ බයිබල් පරිවර්තන කියවන්න, නුහුරු නුපුරුදු වචන හෝවෙනත් බෙහෙවින්ම තේරුම ඉගෙන ගනීමට බයිබල් ගබඩා කෙරුණ සහ ගබඩා කෙරුණ බලන්න. මක්නිසාද යත් ගබඩා කෙරුණ වල මුල් භාෂාවේ සිට වර්තමාන භාෂා දක්වා වචන සහ වචන බෙහෙවින්ම අර්ථය ලබාදෙන බවිනි, ඕනෑම ගබඩා කෙරුණ අර්ථ දැක්වීම් සමඟ ප්‍රවේශම් වන්න. වචන සහ වචන බෙහෙවින්ම අර්ථය ද කලයත් සමඟ වෙනස් වේ. තව දුරටත්, බෙහෙවින්ම වචන එක් වචනයකට පරිවර්තනය කළ හැකිය, මෙය මුල් අර්ථය විකෘති කරනු ඇත.

බයිබලයේ ලියා ඇති පරිදි, දෙවියන් වහන්සේට ඔහුගේ ශුද්ධ වචනයෙන් ඔබට කතා කිරීමට ඉඩ දෙන්න.

IBKI වෙතස් කිරීමකින් හෝ ගෙවීමකින් තොරව වර්ණමය අරමුණු සඳහා පිටුව සම්පූර්ණයෙන් බහා කර ප්‍රතිනිෂ්පාදනය කිරීමට අවසර දෙයි.

රැන්ඩෙල්ස් ඩන්, ජනාධිපති
රෙබර්ටෝ සන්තියගෝ පියා ඩිපති
අපව අමතන්න: vinay_coc@rediffmail.com
වෙබ් අඩවිය: www.thebibleway.net

හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපිය

සිසිල් එන් රයිට්

හදිත්වීම

1. අන්තර්ගතය. එහි කතුවරයා එය "අවච්ඡාදයේ වචනයක්" ලෙස සඳහන් කරයි (13:22) - දේශනාමය හෝ දේශනාමය ක්‍රියා 13:15 හි භවිතාකරන ප්‍රකාශනයකි. එහි ව්‍යුහය සිනගෙහි දේශනාමයකට බෙහෙවින් සමානව පෙන්වන බව කියනු ලබයි: (අ) නිබන්ධනය (1:1-4), (ආ) තර්කානුකූල අනුපිළිවෙලකට තර්ක වර්ධනය කිරීම සහ (ඇ) අනුග්‍රහය සහිත [උපදෙස්, දිරිගන්වීම -rd] කෙටි ("අපිට ඉඩ දෙන්න"). සලකිය යුතු කරුණක් නම්, එහි අනුග්‍රහයන් ලෙස පදනම් වී ඇත්තේ ධර්මානුකූලවයි. පරිච්ඡේද 1:1 සිට 10:18 දක්වා ප්‍රධාන වශයෙන් ධර්මානුකූල වන අතර, අනුග්‍රහයන් අතරමදී ඇත; පරිච්ඡේද 10:19 සිට 13:17 දක්වා ප්‍රධාන වශයෙන් ආගන්තුක, අදාළ උපදෙස් සමඟ බඳී ඇත; සහ 13:18-25 පරිච්ඡේදය එක් කෙටි අනුග්‍රහයක් (v.22) ඇතුළුව පුද්ගලික පණිවිඩ සමඟ ලේඛනය අවසන් කරයි. එසමනක් නොව, ශුද්ධ ලියවිල්ලේ කිසිදු කෙටිසක් අක්ෂර වින්‍යාසයෙන් පිරී නොමැත -- පරිච්ඡේද ගිවිසුමේ වර්ගය සහ අනුරූප නව ගිවිසුමේ ප්‍රතිවිරෝධය.

ගෛලිය. ලේඛනය විස්තර කර ඇත්තේ රචනාමයක් හෝ නිබන්ධනයක් (1:1-4), දේශනාමයක් ලෙසින් (13:17 හරහා) සහ ලිපියක් හෝ ලිපියක් මෙන් අවසන් වන ලෙස (13:18-25) -- v. 22 ලිපියක් ලිවීම සඳහා සමාන ප්‍රකාශනය වන epesteila ("මම ලියා ඇත") යන ක්‍රියාපදය භවිතාකරීම පවා සහ AV හි "මම ලිපියක් ලියා ඇත" ලෙස පරිවර්තනය කර ඇත. නමුත් එය අවසන් වන්නේ එහි කර්තෘත්වය නොමැතිව හෝ එහි ලිපිනයන්හි පෙදෙස නම් කිරීමකින් තොරවය. කෙසේ වෙතත්, ඔවුන් එකිනෙකාගෙන් හඳුනන බව පෙනේ (v.19; 10:34 AV) සහ ප්‍රේරිත පවුල්ගේ ආගමට හැරුණු සහ සෙසු සේවකයෙකු වූ නිමොති (v.23) සමඟ අන්‍යෝන්‍ය වශයෙන් දැන හඳුනාගෙන ඇත. ලිපිය මුලින් යවන ලද අයට වඩා පුළුල් පඬුක පිරිසක් සඳහා නිර්මාණය කර ඇති අතර එහි ලේඛකයා ඔහුට එරෙහි අගතිය නිසා එය ප්‍රතික්ෂේප කිරීම වළක්වීම සඳහා නිර්මාණය කර තබා ඇත (මුලින්ම පවති දර්ශනය), නමුත් එය දරණ පණිවිඩකරුවන් මුලින්ම යවූ අයට දැනුම් දෙනු ඇත. (ර්ලෙග් කෙටිසේ තුන්වන ඡේදය බලන්න.)

3. කර්තෘත්වය. නඟනහිර පුරණ පල්ලිය එය පෙළිනි කර්තෘත්වය ලෙස සලකේ. එහෙත් එම මතය සමු විටම විවේචනාත්මකව වෙනත් තනතුරු පවතිය යුතු නොවීය. ඇලෙක්සන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් (ක්‍රි.ව. 155-215) ප්‍රකාශ කළේ පවුල් විසින් ලිපිය හෙබ්‍රෙව් භාෂාවෙන් ලියූ බවත් ලූක් එය ග්‍රීක භාෂාවට පරිවර්තනය කළ බවත්ය. ඔවුන්ගේ ඒවම වඩා වඩා වඩා -- සහ පසුව, යුසිබියස් (ක්‍රි.ව. 263-339) කියා ඇත මුත් ලූක් එය පරිවර්තනය කළ බව විශ්වාස කළ අතර තවත් සමහරු රෙමියේ ක්ලෙමන්ට් විසින් එය පරිවර්තනය කළ බව පවසමින්, ඔහුම විශ්වාස කළේ එහි ගෛලිය ක්ලෙමන්ට්ගේ ගෛලියට සමාන වූ නිසාදෙන නොවෙහෙදුරට කළ හැකි බවයි. (එසේ වුවද හෙබ්‍රෙව් මුල් පිටපතක් සඳහා කිසිදු සක්ෂිකරුවෙකු මෙතෙක් උපුටා දක්වා නොමැති අතර, එවන්තක් පවති බවට මතයක් කිසිදු ඓතිහාසික පදනමක් මත රඳා නොසිටී. ග්‍රීක භාෂාවෙන් ඇති පඬු ග්‍රීක පරිවර්තනයක් මෙන් කියවන්නේ නම් බව භාෂා විශ්ලේෂණයන්ගේ එකඟතාවක් බව පෙනේ.) බටහිරින්, ටර්ටුලියන් (ක්‍රි.ව. 160-230) එහි කර්තෘත්වය බව විශ්වාස කළේය. කෙසේ

වෙනත්, ඔර්ජන් (ක්‍රි.ව. 185-254 පමණ) මෙසේ ප්‍රකාශ කළේය: "නමුත් මම පවසන්නේ සිතුවිලි අපේක්ෂාදායකයන්ගේ ය, නමුත් ව්‍යාජ බණ්ඩය සහ ව්‍යාජ බණ්ඩය අයත් වන්නේ අපේක්ෂාදායකයන්ගේ පවසන දේ සටහන් කර ඇති සහ සටහන් කළ අයෙකුට ය. විවේකයේදී ඔහුගේ ස්වමියාච්ඡින්නියම කරන ලද දේ, ඕනෑම පල්ලියක් මෙම ලිපිය පවුල් තුමගෙන් ලැබුණු එකක් ලෙස සලකන්නේ නම්, එය පසුපසට ලක් වේවා, මක්නිසාද යත් එම පුරුණ මිනිසුන් එය හේතුවක් නොමතිව ලබාදුන්නේ නහ, නමුත් ඇත්ත වශයෙන්ම එය ලිව්වේ කවුද? ලිපිය, දෙවියන් වහන්සේ පමණක් දැනි." මක්නිසාද ඒ පුරුණ මනුෂ්‍යයන් හේතුවක් නොමතිව එය එසේ ලබාදුන්නේ නහ. නමුත් ඇත්ත වශයෙන්ම ලිපිය ලිව්වේ කවුද, දෙවියන් වහන්සේ පමණක් දන්නේය. මක්නිසාද ඒ පුරුණ මනුෂ්‍යයන් හේතුවක් නොමතිව එය එසේ ලබාදුන්නේ නහ. නමුත් ඇත්ත වශයෙන්ම ලිපිය ලිව්වේ කවුද, දෙවියන් වහන්සේ පමණක් දන්නේය.

සලකිය යුතු කරුණක් නම්, කිසිවෙකු එහි ආභාෂය ප්‍රශ්න නොකළේය. 4 වන සියවසේ (300 දශකයේ) මද භාෂය වන විට සහ විශේෂයෙන් අවසානයට ආසන්න වන විට, ඉහත සඳහන් කළ පරිදි ඇලෙක්සන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්, යුසිබියස් සහ ඔර්ජන්ගේ සුදුසුකම් නොමතිව සහ නවතා බරපතල ලෙස අහියෙණියට ලක් නොවී එහි කර්තව්‍ය සමත්යෙන් පෙළීන් ලෙස පිළිගනු ලැබීය. වසර එකකෙළක් සියයකට වඩා කලයක්, දහසයවන සියවසේදී, රෙපරමඤ ප්‍රතිසංස්කරණ අතරතුර, කර්තව්‍ය පිළිබඳ ප්‍රශ්නය නවතා විවක විය.

විය හැකි කතුවරුන් ලෙස යෙදීමා කර ඇති වෙනත් නම් (පර්වර්තකයින් හෝ ආමන්ත්‍රණකරුවන් ලෙස නොමතිව) ඇපලෙස්, ලුක්, බතබස්, සිල්වනස් සහ රෙමියේ ක්ලෙමන්ට් ඇතුළත් වේ. එසේම, Priscilla (ඇගේ සමියවන Aquila ගේ සහාය ඇතිව) 1900 දී ජර්මනු දේවධර්මචර්යා Harnack විසින් යෙදීමාකරන ලදී. (රෙමියේ ක්ලෙමන්ට් හරු [ක්‍රි.ව. 97 මිය ගියද?], මෙහින් පවුල් සමඟ පුද්ගලික මිතුරන් සහ සෙසු සේවකයන් වූ අතර අනුමත වශයෙන් ඔහුගේ දේවධර්මය පිළිබිඹු වන්නට ඇත. සියල්ල මුළුමනින්ම සමපේක්ෂන වේ.)

ප්‍රතිසංස්කරණ යුගයේදී ඇතැම්වරුන්ගේ කර්තව්‍ය පිළිබඳ අවිනිශ්චිතභාවය හේතුවෙන්, මෙම ලේඛනය නව ගිවිසුමේ ශුද්ධ ලියවිලිවල අප සතුව ඇති අනුපිළිවෙල අනුව බෙහෝ ඉංග්‍රීසි අනුවදාවල අද්විතීය ස්ථානයක් ගනී -- පෙර ආරම්භ වූ ලතින් අත්පිටපත් වල මෙන්. පෙළීන් කර්තව්‍ය අවිච්ඡේදයෙන්ම පිළිගනීම -- එනම්, නියත වශයෙන්ම පෙළීන් ලිපි සහ ඊනියාසමත්‍ය ලිපි අතර. එය නිශ්චිතවම පෙළීන් කර්තව්‍ය ලෙස සලකනු ලැබුවේ නම්, එය කෙරින්ති 2 ට පසුව එහි දිග නිසා එය ස්ථානගත කිරීමට ඉඩ තිබුණි. කෙසේවෙතත්, බෙහෝග්‍රීක අත්පිටපත්වල එය තෙසලෙකීක 2 සහ 1 තිමෙකී අතර දක්නට ලැබේ.

කෙසේ වෙතත්, ඇතැම්වරුන් අවධානය කර ඇත්තේ, එම ලේඛනය නිර්නමික වීමම එය පෙළී විසින් ලියන ලද බවට අනුමත සක්ෂියක් වන අතර, ඓතිහාසික තත්ත්වය එය විය. විවිධ මුල් පල්ලියේ "පියවරුන්" විසින් වෙදිනාකරන ලද්දේ ඔහු ඔහුගේ නම එයට ඇලවුයේ නහ, අවම වශයෙන් එහි පෙනුම ඔහුගේ බෙහෝයුදෙව් සහෝදරයින්ට එය

කියවීමෙන් භාෂිත කුසලතාව මත විනිශ්චය කිරීමෙන් වලක්වනු ඇත. එමෙන්ම එම යුගයේ සිටි ආගමට හැරුණු සහ තෙහෙදුනන යුදෙව්වන් අතර මෙතරම් ප්‍රබල සහ සමත්‍ය අගතියක් තිබූ වෙනත් කිසිවකු තෙසිටි බව ඉතිහාසයේ අවිච්ඡිත සත්‍යයකි.

සමහර විට පෙළිනි කාර්තව්‍යයට එරෙහි ප්‍රබලම තර්කය නම්, 2:1-4 හි ලේඛකයා ස්වමිත් වහන්සේට සවන් දුන් සහ ප්‍රතිහර්‍යයකින් එය තහවුරු කළ මිනිසුන් විසින් ශුභඛණ්ඩිය ගෙන ආ අය අතරට තමාපත්වන බව පෙනේ. "යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්ව තුළින්" හර ඔහුට එය මනුෂ්‍යයන්ගෙන් ලබුණු බව හෝඋගන්වා ඇති බව පහදිලිවම ප්‍රතික්ෂේප කරන බව වර්තාවේ (ගලති 1:11-12).

නමුත් රෙබට් මිලිගන්, හෙබ්‍රෙව් පිළිබඳ ඔහුගේ විවරණයේ හඳුන්වීමේදී (පිටු. 14-15), මෙම පිළිතුරෙහි: "කතුවරයා බෙහෝවිට තම පඬකයන්ගේ සිත් දිනාගනීමට සහ තමාගේම අවච්ඡ මුදු කර ගනීමේ අරමුණින් ඔවුන් සමඟ ඇසුරු කරන්නේ නද්ද? මෙම ලිපියේම හයවන පරිච්ඡේදයේදීම, කතුවරයා පවසන්නේ, 'ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ පළමු මූලධර්ම අත්හැර, අපි පරිපූර්ණත්වයට යමු; මළ ක්‍රියාවලීන් පසුතවිලි වීමේ සහ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ පදනම නවතා තෙහෙබවු. බවිනිස්මය, අත් තබීම, මළවුන්ගේ නවතා නඟිවීම සහ සදකාලික විනිශ්චය පිළිබඳ මූලධර්මය, දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නම් අපි මෙය කරන්නෙමු.

ඔහු තවදුරටත් මෙසේ කියයි: "දන් අපි මෙයින් අනුමත කළ යුතුද, මෙම ලිපියේ රචකයා ඔහු ලියූ අය මෙන් ම වරදිකරුවෙකු බව ද? ඔහු මෙන්ම ඔවුන්ට ද අවච්ඡ භාෂාවක කළ යුතු බව අප මෙයින් අනුමත කළ යුතුද? ක්‍රිස්තියානි දනුමෙහි පරිපූර්ණත්වය කරායමට; ඔහු මෙන්ම ඔහුගේ පඬකයන් ද දෙවියන් වහන්සේගේ වචනය සමඟ දිය තෙහෙකි ලෙස තෙහෙලකාභිමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇදහිල්ල අත්හරීමේ අනතුරකට ලක්ව සිටියද? නිසකවම තෙහෙව්, ලිපියම සම්පූර්ණ භාෂාපරිපූර්ණ ප්‍රතික්ෂේප කිරීමකි. එවනි ඕනම වෙද්දනකක්, නමුත් පෙණු වර්තයකින්, අපෙණ්තුළු තුමාතම පඬකයන් සමඟ ඇසුරු කරන්නේ, ඔහුගේ අවච්ඡ ලිහිල් කිරීමට සහ ඔවුන්ගේ පෙණු පරීක්ෂණින්, උනන්දුව සහ අපේක්ෂණින් වඩක් සියුම් ලෙස යෙමු කිරීම සදහාය.

අවසන වශයෙන්, මිලිගන් මෙසේ පවසයි (පිටු.18-19): "එය රචනාකිරීමේදී ලුක් පවුල්ගේ ආමන්ත්‍රණය ලෙස ක්‍රියාකරන්න ඇති බවත්, දේවනුභවය ලත් මිනිසෙකු ලෙස, ඔහු පවුල්ගේ අනුමතිය ඇතිව අපෙණ්තුළුවරයන්ගේ ගෞලිය යම් තරමකින් වෙනස් කර ඇති බවත්ය. කිසිසේත්ම අසම්භව්‍ය තෙහෙව්. නමුත් අපි ක්‍රිස්තියානි පියවරුන්ගේ සක්ෂිය සම්පූර්ණයෙන්ම තෙහෙලකාභිමේ මිස, මෙම ලිපියේ සඛකතුවරයාපවුල් බව විශ්වස කිරීමට අපට බඩකක් වේ."

4. ගමනත්තය. ලේඛනයේ භූගෙලීය ගමනත්තය ගන ඉඟියක් නතත් (සමහරු පෙරැසලම සදහන්, තවත් සමහරු රෙමිය සදහාහෝආලෙක්සන්ඩ්‍රියාව සදහන් තර්ක කර ඇත, නමුත් එය එසේ නෙමුවත්), එය ප්‍රධන වශයෙන් නිර්මණය කර ඇත්තේ අනතුරේ සිටින යුදෙව් ක්‍රිස්තියානීන් සදහාපමණක් තෙහෙව්. පසුබසීම (2:1; 4:1) නමුත් සම්පූර්ණයෙන්ම ඇදහිල්ල අත්හරීම (6:4-6; 10:26-29). මිච්චුච්චිකයින් හෝආනාපනික

ක්‍රිස්තියානීන් සම්බන්ධව කිසිදු මනෝදේශයක් ඇති නොවන අතර අන්‍යාචාරිකයන් ගනු සඳහානක්වත් නත (cf. 2:16), නමුත් එක්කෝආගමට සම්බන්ධ වීමේ හෝදේව ආගමට ආපසු යෂ්ඨි බරපතල අනතුරකි -- දෙවනුන ප්‍රධන වශයෙන් -- එබවින් යුදේව ආගමට වඩාක්‍රිස්තියානි ධර්මයේ සහ ස්වර්ගයේ හෝපෙළුණව ඇති සියලුම මවු ජීවිතට වඩා ක්‍රිස්තුස්ගේ උසස් බව දැඩි ලෙස අවධරණය කරයි.

ලේඛනයේ සමන්‍ය කල්පිතය - (අ) ඉදහිට හෙලනිස්ටික් දර්ශනික යෙදුම් භවිතය සහ (ආ) සියලුම පරණ ගිවිසුමේ උපුටාදක්වීම් හෙබ්‍රෙව් පඨයෙන් නොව, හෙලනිස්ටික් යුදේවවන් සහ ග්‍රීක විසින් භවිතාකරන ලද LXX හි ග්‍රීක පරිවර්තනයෙනි- කතාකරන කිතුනුවන් -- ආමන්ත්‍රණය කරන්නන් ජෙරුසලමේ හෝපලස්තීනයේ පරිසරයට වඩා හෙලනිස්ටික් යුදේව ආගමේ පරිසරයක සිටි බව දක්විය හක. නමුත් මෙය තීරණක්මක නොවේ. මක්නිසද යත්, පවුල් ඔහුගේ නම දරන ලිපිවල හෙබ්‍රෙව් පඨයෙන් සහ LXX දෙකෙන්ම උපුටාගත් බවත් හෙලනිස්ටික් ලෙකයේ යුදේව සහ විජනික ඇදහිලිවත්තයන්ට ආමන්ත්‍රණය කළ බවත් කියනු ලබේ. ජෙරුසලමේදීම පිලත් හෙබ්‍රෙව් භෂ්‍යවන් පමණක් නොව ලතින් සහ ග්‍රීක භෂ්‍යවන්ද ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට උඩින් ශීර්ෂ පඨයක් තබුවේය (ලුක් 23:38, AV; යෙහන් 19:20). ඒ නිසා

කිං ජේමස් අනුවදයේ, ලේඛනයේ මනකඛ "හෙබ්‍රෙව්වරුන්ට පවුල් අපෙණ්තුව තුමගේ ලිපිය" සහ "හෙබ්‍රෙව්" යන යෙදුම සමන්‍යයෙන්, නමුත් සමු විටම නොව, පලස්තීන යුදේවවන් වෙන යෙමු කෙරේ. කෙසේ වෙතත්, එම මනකඛ ප්‍රමද වූ අත්පිටපත් මත රදා පවතින අතර එය බලයලත් නොවේ. එහෙත් පරණනම අත්පිටපත්වල මනකඛ හුදෙක් "හෙබ්‍රෙව්වරුන්ට" ලෙස පවසුවද, ආමන්ත්‍රණකරුවන්ට වඩාවෙනස් නොවේ. තවද, මුල් ලේඛනයේ කෙඛසක් නොවිය හකි නමුත්, එය ඉතාඉක්මනින් එකතු කරන ලදී - සහ බෙහෝදුරට එය පලස්තීනයේ වෙසෙන යුදේවවන්ට ලියාඇති බවට මුල් විශ්වසයක් පෙන්නුම් කරයි.

සිලිසියවේ නගරයක් වන ටසස්හි (ක්‍රිය21:39) පුරවසියෙකු වුවද, පවුල් තමා'හෙබ්‍රෙව්හි හෙබ්‍රෙව්" (පිලිප්පි 3:5) ලෙස කතාකළ බව සත්‍යයකි. නමුත් ඔහු "අපගේ පියවරුන්ගේ නීතියේ දැඩි ආකර්‍ය අනුව උපදෙස් දෙනු ලබු ගමලියෙල්ගේ පමුල මේ නගරයේ [ජෙරුසලමෙහි] හදී වඩුණ" (ක්‍රියා22:3). තමාහෙබ්‍රෙව් ජනිකයෙකු ලෙස හදින්වීමට ඔහුට අයිතිය ලබුණේ දෙවනුනයි.

5. ලිවීමේ කලය. ඒ සම්බන්ධයෙන් ද පඨයේ ස්ථිර සක්ෂි නොමත. ක්‍රි.ව. 95 හෝ96 දී පමණ රෙඹ්ගේ ක්ලෙමන්ට් විසින් උපුටාදක්වන ලද මක්නිසද යත් හකි නවනම කලය ක්‍රි.ව. 90 ගණන්වල මුල් භභය විය හකි නමුත් විනභයට පෙර දශකයේ යම් කලයක දී එය ලියාඇති බවට සටන්කමිත්ගේ සක්ෂි නොමත. ක්‍රි.ව. 70 දී ජෙරුසලමේ -- ගෙච්චිය විද්වතුන් පිරිසක් විසින් පවත්වන ලද පරිදි, 10:25 ට "දවස ෭0 වෙමින්" විය හකිය. ජෙරුසලම සහ එහි දේවමළිගඛ විනභ කිරීමෙන් පසු එය සත්‍යයක් නොවූ දෙදනික පූජා තවමත් ඔප්පු කරන බව 8:4 සහ 10:11 හි පඨවලින් පෙනී යයි. (පහන ජේදයද බලන්න.)

6. ලියන ස්ථනය. සමහර අය 13:24 ("ඉතලියේ ඔවුන් ඔබට ආවර් කිරීම") කර්තෘ ඉතලියෙන් පිටත ඉතලියේ කොනනක හෝප්‍රජකට සුබ පතූම් යවමින් සිටි ඉතලී සගයන් අතර සිටි බව දක්වීමට ගෙන ඇත -- රෙමිය ලේඛනයේ බෙහෝ දුරට ගමනන්තය බවට පත් කරනු ඇත. . නමුත් එවන්තක් අනිවර්තයෙන්ම අනුගමනය නොකරේ. කතුවරයා ඉතලියේ සිටින බවත්, වෙනත් තනක සිටින ප්‍රජකට ලියන බවත්, ඉතලී ජනිකයන් පඨකයන්ට සුබ පතූම් එවන ප්‍රදේශවසීන් බවත් ඡේදයෙන් අදහස් කළ හකිය. කෙසේ වෙතත්, පෙළේ කතුවරයානම්, බෙහෝ දුරට මෙය ලියැත්තේ ඔහුගේ පළමු සිරගත වීමෙන් ටික කලකට පසුව, එනම් ක්‍රි.ව. 63 දී පමණ රෙමියේ සිට ය.

7. අදහස්වය. ඉතිහාසයේ නිශ්චිත කලයකදී විශේෂිත ප්‍රදේශීය කිතුනුවන් කණ්ඩායමකට ලියා ඇතත්, මෙම ලේඛනය සියලුම කිතුනුවන්ට සදකලිකව අදහ වේ -- දියුණු කිරීම සහ අනුග්‍රහණාකිරීම යන දෙකටම -- මිනිස් ස්වභාවය වෙනස් නොවන අතර, සමු පරම්පරකම කිතුනුවන්ට සමන අනතුරු අපේක්ෂා කෙරේ. -- අපේ පරම්පරක කිසිසේත්ම වියනිරේකයක් නොවේ. ශුද්ධ ලියවිල්ලේ පෙහෙහසන්ම අධ්‍යයනයක් සපයමින්, "සමු කලයකටම පඨමිවලින් පිරුණු, ශුභච්චිය පිළිබද දිව්‍යමය දර්ශනයක් ලබාදෙන බවට විශ්වීය අනුමතියෙන් බයිබලයේ කිසිම පෙකක් සම්පූර්ණයෙන්ම හදුනාගෙන නත" යනුවෙන් පවසා ඇත. තවද මෙම අගය ලියැත්තේ කවුරුන්ද, කවුරුන් විසින් ලියන ලද්දේද, හෝමුලින් යවන ලද්දේ කවුරුන් වෙතද, සහ එම දත්ත අපගේ සම්පූර්ණ තෘණියට පත්වන පරිදි අපට තහවුරු කර ගත හකිද නද්ද යන්නෙන් වෙන්ව පවතී.

දළ විශ්ලේෂණය

1. දෙවියන් වහන්සේ, අනභතවක්තවරුන් මර්ගයෙන් පියවරුන්ට බෙහෝ අවස්ථලදී සහ බෙහෝ ආකාරවලින් කථාකර ඇති අතර, මේ අවසන දිනවලදී අපට කතාකලේ වඩා ශ්‍රේෂ්ඨ දූතයෙකු (හඟවීය) -- එදසහ දන් (එදිරිව) අතර සසදීමක් 1-2).

2. මෙම පුත්‍රය(අ) දෙවියන් වහන්සේ සියලු දේවල උරුමක්කරයාලස පත් කලේය; (ආ) ඔහු හරහා ඔහු ලෙකියන් (අයෙතාස්, යුග); (ඇ) ඔහු දෙවියන් වහන්සේගේ මහිමයේ දීප්තිය සහ ඔහුගේ පවුත්මේ නියම සමතත්වය, (d) සහ ඔහුගේ බලවත් වචනයෙන් සියල්ල ආරක්ෂාකරයි; (ඉ) ඔහු පව් පවිත්‍ර කිරීම [පුජක කර්තව්‍යයක්] කළ විට, ඔහු මහරජණන්ගේ දකුණු පස ඉහලින් වඩි විය [රජත්වය පෙන්නුම් කරමින්, විශ්වයේ පරමධිපතය බෙදාගනිමින්], (ඊ) වඩාහෙඳ විය. දේවදූතයන් පහදිලිවම ප්‍රකණ කර ඇති අතර, ඔවුන්ට වඩාවිශිෂ්ට නඹයක් උරුම වී ඇත (මෙම සිතුවිල්ල 1 පරිච්ඡේදයේ ඉතිරි කෙඛසේ [Cf. පිලිප්පි 2:5-11] විස්තරණය කර ඇති අතර 2 පරිච්ඡේදයේ සකච්ඡා කර ඇති එහි ඇඟවුම්) (vs.2b-4).

සටහන: දෙවියන් වහන්සේ දන් කතාකර ඇති "පුත්‍රය" "ස්වමින්" (2:4), "යේසුස්" (2:9) වේ. "අපගේ පඨපච්චරණයේ අපෙණ්තුළ තුමා සහ උත්තම පුජකය" (3:1), සහ

"ක්රිස්තුස්" (3:6). මෙම සහ ඉහත කරුණු පෙළ ඉදිරියට යන විට විස්තරනය කළ යුතුය.

II. දේවදූතයන්ට වඩාදාතූම් පුත්‍රයා(1:5 - 2:18).

1. එම සහතිකයට අනුබල දෙන කරුණු (1:5-14): (අ) දෙවියන් වහන්සේ කිසිම දේවදූතයෙකුට, "ඔබ මඟේ පුත්‍රයා (5 පදය); (ආ) පුත්‍රයාලෙකියට පමිණි විට, ඔහුට නමස්කර් කිරීම ලෙස දේවදූතයන් අණ කළා(6 පදය); (ඇ) දෙවියන් වහන්සේ ඔහුගේ දූතයන් ආත්මයන් (මංසය නොවේ), සහ ඔහුගේ දේවදූතයන් (දේවදූතයන්) ගිනි දල්ලක් බවට පත් කරයි (සමහරවිට දෙවියන් වහන්සේ දවලන ගින්නක් බව අර්ථයෙන්, 12:29) (v.7) -- උසස් කරන ලද සහ ඔවුන් බලවත් වුවත්, පුත්‍රයා නමස්කර් කිරීම (එය ඇඟවුම් බව පෙනේ); (ඈ) දෙවියන් වහන්සේ නම් වූ පුත්‍රයා සදකලික රජයක් ඇත, ඔහුගේ "සගයින්ට" වඩා ශ්‍රීති නොලයෙන් අභිෂේක කරනු ලබයි (අනෙක් සියලු රජවරුන්ට වඩා ඔහු "ස්වමිවරුන්ගේ ස්වමියාසහ රජවරුන්ගේ රජ" බවට පත් කරයි, එළිදරව් 17:14) (vs.8-9); (ඉ) පුත්‍රයාස්වමින් වහන්සේ ලෙස හඳුන්වූ අතර, විනශ වන, වෙනස් කරනු ලබන විශ්වය මවීමට දැක්විය, නමුත් ඔහු එලෙසම පවතිනු ඇති අතර ඔහුගේ වසර අසර්ථක නොවේ (vs.10-12); (ඊ) කිසිම දේවදූතයෙක් දෙවියන් වහන්සේ විසින් පවසනු, පුත්‍රයාමෙන්ම, "ඔබ මඟේ දකුණු පත්තේ ඉදගන්න" (v.13; cf. ක්‍රියා2:34-36); (උ) දේවදූතයන් සියල්ලෙම දේවසේවයේ ආත්මයන්ය (පලකයන් නොවේ), ගලවීමේ උරුමකර්තෘයන් සදහාසේවය කිරීමට එවනු ලබයි (v.14).

2. ප්‍රකෘති ප්‍රකාශය (2:1-18): (අ) දේවදූතයන් මර්ගයෙන් පවසන ලද පණිවිඩයට වඩා බරපතල ලෙස පුත්‍රයාතුළින් පවසීමේ අවශ්‍යතාව (මෙක්සස්ගේ ව්‍යවස්ථාව ලෙස ක්‍රියා 7:53; ගලති 3 :19) (vs.1-4); (ආ) මතු ලෙකිය යටත් කර ඇත්තේ දේවදූතයන්ට නොව, යේසුස්ගේ, ඔහුගේ පුත්‍රයා මස් භාලේ කෙටස්කර්යා(දේවදූතයන්ගේ ස්වභාවයට නොව, දේවදූතයන්ට උපකර් කිරීමට නොවේ) පුද්ගලයා ය. ඔහුගේ සහෙද්දරයන් වෙනුවෙන් මිය යමට හැකි විය (ඔහු නමත්ව හඳුනාගෙන සිටි මනුෂ්‍යයන්), මරණය ජයගෙන, ඔවුන්ව එහි වහල්භාවයෙන් මුදවා, ඔවුන්ගේ උත්තම පුජකයාබවට පත් වී ඔවුන්ගේ පව්වලට සමඛ දීම (vs.6-18).

III. පුතාමෙක්සස්ට වඩාදාතූම්

(දෙවියන් වහන්සේගේ අපෙක්ෂාව ඊ ශ්‍රයලයට සහ ක්‍රිස්තුස්ගේ වර්ගයකි) (3:1 - 4:13)

1. උසස් ශ්‍රේණිත්වය පිළිබඳ සත්‍යය (1:1-6): (අ) දෙවියන්ගේ ගණය (ඊ ශ්‍රයලය) ගෙඹනභිමෙහිලාකඩසක් තිබේ නම්, මෙක්සස් එසේ නොකලේය (vs.1-4); (ආ) මෙක්සස් දෙවියන්වහන්සේගේ ගණයේ විශ්වසවන්න සේවකයෙකු වූ නමුත්, ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගණයේ පුත්‍රයෙකු ලෙස -- "අපගේ නිර්භීතකම සහ අපගේ බලපෑමරත්තුවේ මහිමය අවසනය දක්වස්ථීරව අල්ලනගන සිටින්නේ නම්, අප කඟේ නිවසද" (vs.5- 6)

2. දෙවියන් වහන්සේගේ ගණය පිහිටුවීම සඳහා සුදුසුකම් සපුරාලීම සඳහා අනුගමනය (3:7-4:13); (අ) "පමුකරයේ දී . . . කුපිත කිරීමේ දී මෙන් ඔබේ හදවත් දඬි නොකරන්න" (3:7-19); (ආ) දෙවියන් වහන්සේගේ සෙනඟ වෙනුවෙන් ඔහුගේ විවේකයට ඇතුල්වීමේ පෙරනිදුවෙන් අඩුවීම "අපි බිය වෙමු" (4:1-11) -- මක්නිසාද අපට කළ යුතු ඔහුව රවටා ගත නොහැක (vs.12-13).

IV. ආරෝහණ වඩාත් ශ්‍රේණිගත

(ඊශ්‍රායෙලීන් උත්තම පුජකයන් සහ ක්‍රිස්තු වර්ගයකි) (4:14 - 6:20).

1. ක්‍රිස්තුස් වහන්සේගේ උසස් සුදුසුකම් (4:14 - 5:14); (අ) දෙවියන් වහන්සේ වෙත ක්ෂණික ප්‍රවේශය ඇතිව "අහස හරහා සමත් වූ නමුත්, ඔහු "අප මෙන් පරීක්ෂණයට ලක් වූ නමුත් පව් රහිත" නිසා "අපගේ දුර්වලතාවයට හිතවත්ව ස්පර්ශ කළ හැකිය"; එබැවින්, අපි "කරුණාවේ සිංහාසනය වෙතට නිර්භීතව ළඟාවිය යුතු අතර, අපට දසව ලඟවනු ඇත, සහ අවශ්‍ය අවස්ථාවලදී අපට උපකාර කිරීමට කරුණාව ලබාදීම" (4:14-16); (ආ) මිනිසුන් අතරින් උත්තම පුජකයෙකුගේ සුදුසුකම් (5:1-4); (ඇ) මෙලේකිසදෙක්ගේ අනුපිළිවෙලින් (5:5-10) සදහාම පුජකයෙකු වීම ඇතුළුව ක්‍රිස්තුස් වහන්සේගේ උසස් සුදුසුකම් -- පමුකයන් "ඇසීමෙන් කම්මලි" වී ඇති නිසා සකවිඡකිරීමට අපහසුය (vs.11-14).

2. පමුකයන්ගේ අවිනිශ්චිත තත්ත්වය මත පදනම් වූ අනුගමනය (6:1-20); (අ) පළමු මූලධර්ම අත්හැර පරිපූර්ණත්වය (ආත්මික පරිණතභාවය) වෙත යමට (vs.1-3); (ආ) ඇදහිල්ල අත්හැරීම සහ එහි නිශ්චිත විනාශය වළක්වාගැනීමට (vs.4-8); (ඇ) ඇදහිල්ලෙන් සහ ඉවසීමෙන් (මනුෂ්‍යයන්ගේ, බෙහෙවින් ඉවසිලිවන්තකමෙන්) පෙරනිදු උරුම කරගන්නා අයට අනුකරණය කරන්නන් බවට පත් වීම" (ඇ) (d) ආබ්‍රහම් මෙන් සහතික වීම දෙවියන් වහන්සේගේ උපදෙස් වෙනස් නොවීම, "ගැක්නීමත් දිරිගන්වීමක්" සහ "ආත්මයේ නූගුරුමක්" ලෙස ස්ථිර බලපෑමක් තුළින් ඇති කර ගනීම, "වස්ම" ඉක්මවා යන අතර, සේසුස් වහන්සේ පෙරගමන් කරුවෙකු ලෙස අප වෙනුවෙන් ඇතුල් වී, "සදහාම උත්තම පුජකයෙකු බවට පත් වී ඇත මෙලේකිසදෙක්ගේ නියෝගයන් පසුව" (vs.13-20).

V. ආරෝහණ වඩාමෙල්විසෙඩෙක් පුජකත්වයේ උත්තරීතරත්වය

(ලෙවිටිකල්) පුජකත්වය (7:1-28).

1. මෙලේකිසදෙක් වෙනස් වූ සහ උසස් වූ ක්‍රම (vs.1-25); (අ) මෙලේකිසදෙක් රජු සහ පුජකයා (ක්‍රිස්තුස් ගනද සත්‍යය, නමුත් ආරෝහණ නොවේ) (vs.1-2); (ආ) ඔහුගේ පුජකත්වය පරම්පරාගත නොවන අතර, දින වල ආරම්භයක් හෝ නිමාවක් අවසානයක් වර්තා කර නොමැති, ඔහු "නොකඩවා පුජකයෙකු ලෙස රැඳී සිටියි", (ක්‍රිස්තුස් සම්බන්ධයෙන්ද සත්‍යය, නමුත් ආරෝහණ නොවේ) (v.3); (ඇ) ඔහු ආබ්‍රහම්ට වඩා ශ්‍රේණිගත විය, ඔහුට ආශීර්වාද කළේය ("අඩු අයට වඩා හොඳ අයට ආශීර්වාද ලබාදීම") සහ ඔහුගෙන් දසයෙන් කෙටස ලබාගනීම, එසේ පවසීමට, ලෙවී (ආබ්‍රහම්ගේ මුතුපුරා සහ

ර්ග්‍රහයල් පූජකයන්ගේ පිය) ආබ්‍රහම් හරහාඔහුට දසයෙන් කෙටස ගෙවාඇත, මන්ද ඔහු ඒ වන විටත් ඔහුගේ ඉඟටියේ සිටියේය (vs.4-10).

2. (මෙඤ්සස්ගේ) නීතිය ලබුණු ලෙවී පූජකත්වයේ අසම්පූර්ණකම (vs.11-14) v.11); මෙඤ්සස් පූජකයන් සම්බන්ධයෙන් කිසිවක් කතානොකළ යුදාගෝත්‍රයෙන් පූජකයෙකුට නඟ්වීමට ඉඩ සලසීම, ව්‍යවස්ථාව වෙනස් කිරීමකින් පෙනේ (vs.12-14).

3. මෙල්කීසදෙක්ගේ නියෝගයෙන් පසු ක්‍රිස්තුස් වහන්සේගේ පූජකත්වයේ උසස් බව (vs.15-28): (අ) මංසික ආඥාවක නීතියෙන් පසුව නොව, නිමක් නඟ් (අකමලුටු, විනශ කළ නොහැකි) ජීවිතයක බලයෙන් පසුව (එදිරිව .15-17); (ආ) සපයාඇති අවලංගු කර ඇති නීතියට වඩානොදු බලපෑමක් තුවක් ගෙන ආ අතර, එමගින් අපි දෙවියන් වහන්සේ වෙතට ලං වෙමු (vs.18-19); (ඇ) ලෙවීවරුන්ගේ පූජක තත්ත්වය නොතිබුණද දිවුරුමකින් සඳහා ලද අතර, පූජකයාලෙස යේසුස් වහන්සේ "වඩානොදු ගිවිසුමක ඇපකරු" බවට පත් විය (vs.20-22); (ඈ) වෙනස් කළ නොහැකි පූජක තත්ත්වයක් සපයයි, එවිට නව නියෝගයෙන් පසු පූජකවරයා ඔහු හරහා දෙවියන් වහන්සේට ලං වන අයව උපරිමයෙන් ගලවාගත හැකි අතර, ලෙවීවරුන්ගේ පූජකයන්ට එය කළ නොහැකි විය, මන්ද ඔවුන්ම මරණයෙන් ඉදිරියට යමට බඩා කළ බවින් (vs. 23-25); (ඉ) ක්‍රිස්තුස්වහන්සේගේම නිර්මල සහ නොකළල් වර්තය සහ ලෙකියේ පව් උදෙසාඔහුගේ එකම පූජකව පරිපූර්ණත්වය මගින් ඔප්පු කර නිදර්ශනය කර ඇත (vs.26-28).

VI පුත්‍රයගේ උත්තම පූජක අමතරාශයේ උත්තරීතරත්වය

(සමඛ දීමේ මහාදිනයේ වර්තයෙන් ණයට ගත් රූප සටහන් සමඟ) (8:1-18).

- 1. උසස් (ස්වර්ගීය) මණ්ඩපයක (8:1-5).
- 2. නව සහ වඩානොදු ගිවිසුමක් යටතේ (8:6-13).
- 3. ඉහත විස්තර කිරීම් (9:1-28): (අ) පළමු ගිවිසුමේ ස්වභාවය සහ සීමාවන් සහ එහි අණපනත් (9:1-10); (ආ) නව ගිවිසුම යටතේ වඩාග්‍රේෂ්ඨ හාඩඩ්ඵලදැසී පූජකක් (9:11-14); (ඇ) නව ගිවිසුමේ මදිහත්කරු මෙඤ්සස් නොව ක්‍රිස්තුස් (9:15-22); (ඈ) නව ගිවිසුම යටතේ පරිපූර්ණ පූජක වන සතුන් නොව ක්‍රිස්තුස් වහන්සේම (9:23-28).
- 4. යථිතය (Antytype) Now එදිරිව සෙවනල්ල (වර්ගය) පෙර (10:1-18): (අ) ලෙවී ක්‍රමය (මෙඤ්සස්ගේ ව්‍යවස්ථාව යටතේ) අඩංගු වූයේ පමිණීමට නියමිත යහපත් දේවල ඡයඩක් පමණක් වන අතර සම්පූර්ණයෙන්ම එලදැසී නොවේ (vs. 1-4); (ආ) අවසන පූජක වන ක්‍රිස්තුන් වහන්සේ නිරූපණය කරන්නේ උත්තරීතර යථිතය පුරෙකිඵනය කර ඇති අතර, තමඟ් පරිත්‍යභය සම්පූර්ණයෙන්ම ප්‍රතිඵලදැසකය (vs.5-18).

VII. ඉහත සඳහන් කරුණු මත පදනම් වූ හෙබ්රී සහ ප්‍රභයනීක අංශය(10:19 - 13:17).

1. ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ළං වීමට අනුග්‍රහයාකිරීම සහ ඇදහිල්ල අත්හළ නොකරන්න (10:19-39): (අ) සම්පූර්ණ ඇදහිල්ලෙන් සබැඳවනකින් ළං වන්න (vs.19-22); (ආ) අපගේ ඇදහිල්ලේ ප්‍රතිචාරය නදින් අල්ලගෙන සිටින්න (v.23); (ඇ) ප්‍රේමයට සහ යහපත් ක්‍රියාලට කුපිත කිරීමට එකිනෙකාගන සලකා බලන්න, එකට එක්රැස්වීම අත්හරින්නේ නහ (vs.24-25); (ඈ) සත්‍යය පිළිබඳ දනුම ලබීමෙන් පසු අපි හිතමනම් පවි කළහොත්, අපට නියත වශයෙන්ම දෙවියන් වහන්සේගේ පළිගනීම් සිදු වේ (එදිරිව. 26-31); (ඉ) නමුත් ඔබ ඥාතලකය ලබීමෙන් පසු ඔබේ පෙර දින මනක තබාගන්න. දුක් වින්ද සහ පරිත්‍යභ කරන ලද අතර, ඔබේ විපකයේ විපකය ඔබට අහිමි නොවන බව බලන්න, නවත ව්‍යාභයට හකිලීමට වඩා ආත්මය බේරාගනීම සඳහාඔබේ ඇදහිල්ල දිගටම කරගෙන යම (vs.32-39).

2. අනිත වීරයන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීම සඳහාඋදාහරණ ලෙස සලකේ (11:1-40): (අ) ඇදහිල්ලේ ස්වභාවය (vs.1-3); (ආ) ඇන්ඩ්‍රියාන්ගේ උදාහරණ: ආබෙල් (v.4), ඒනොක් (vs.5-6), නොහ් (v.7), (ඇ) ආබ්‍රහම්, ඊසක්, යකොබ්, සරාසහ පෙණිස්ගේ ඇදහිල්ල (vs.8- 22); (d) මෙණ්සස්ගේ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ඇදහිල්ල, රහබ් (vs.23-31); (ඉ) ඇදහිල්ලේ වෙනත් උදාහරණ (vs. 32-40).

3. ජේසුස් වහන්සේගේ ආදර්ශය (12:1-3): (අ) ඉහත සඳහන් කළ සක්ෂිකරුවන් වලකුළකින් වට වී, අප ඉදිරියෙහි තබාඇති ධර්ම නරභය ඉවසීමෙන් (හුපෙමන්ස්, ස්ථීර බව, නොසසුබට උත්සාහයෙන්) දුවමු (v.1) ; (ආ) අපගේ ඇදහිල්ලේ කර්තෘ (පරිමණධිපති, ප්‍රධාන නායකයා, පුරෝගාමියා) සහ අපගේ ඇදහිල්ලේ පරිපූර්ණකරුවාවන ජේසුස් වහන්සේ දෙස බලා(ඇමෙරන්ටෙස්, අහක බල) එය කරන්න, ඔබ වෙහෙසට පත් නොවී, ඔබේ ආත්මය තුළ ක්ලන්ත නොවී (vs.2-3); (ඇ) කිතුනු ජීවිතයේ දුෂ්කරතා සහ පරීක්ෂණ අපගේ වර්ත හඬගන්වීම සඳහා විනය ලෙස කරුණුවෙන් අදහස් කෙරේ (vs.4-11).

4. විදදරහනීම සඳහානවදුරටත් අනුග්‍රහයාකිරීම (12:12-29); (අ) ඉදිරියට යන මත පදනම්ව (vs.12-17); (ආ) ක්‍රිස්තුස් වහන්සේ හරහා ස්වර්ගීය පෙරසලමේ සියෙන් කන්දේ දී දෙවියන් වහන්සේ වෙතට පමිණීමේ අපගේ අද්දකීමවල අතිමහත් ශ්‍රේෂ්ඨත්වය මත ද පදනම් වී ඇත.)

5. කිතුනු ජීවිතයේ යුතුකම් සඳහාඅනුග්‍රහයා(13:1-17); (අ) සමස්ත යුතුකම් -- සහෝදර ප්‍රේමය, ආගන්තුක සන්කරය, බඳිම් ඇති අයව සිහිපත් කිරීම, ගෙවෙයෙන් විවහ වීම සහ දුරච්ඡය මගහරීම, මුදලට ඇති ආදරයෙන් නිදහස් වීම, අප සතු දෙයින් තෘෂ්නමත් වීම (vs.1-6); (ආ) ආගම්ක රජකර් -- හිටපු නායකයින් (සමහර විට දන් මිය ගොස් ඇත) සිහි කිරීම සහ ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීම (යේසුස් සමච්චම එක භාසමන වන අතර ඔහු ඔවුන්ගෙන් බලපෙරන්තු වූ දේ අපෙන් බලපෙරන්තු වන නිසා), විවිධ භාෂාමුතු ඉගන්වීමවලින් ඇත් වීමෙන් වළකින්න. කරුණක (ක්‍රිස්තුස් වහන්සේ තුළින්, එය නින්දා ගෙන එනු ඇතත්) මිස යුදෙව් වර්තනුකුලව නොව, ක්‍රිස්තුස් වහන්සේ විසින් දෙවියන් වහන්සේට නිරන්තරයෙන් ප්‍රශංසාකරන්න, යහපත කරන්න සහ ඔබට ඇති

දේ බෙදාගන්න, ඔබ කෙරෙහි පලනය කරන අයට කීකරු වන්න (tois hegoumenois humon, ඔබ අතර ප්‍රමුඛයා) -- ඔබගේ වන්මන් නඟකයින් (vs.7-17).

VIII. එපිස්ටලර් නිගමනය (13:18-25).

1. ලේඛකයා විසින් කරන ලද ඉල්ලීම -- පඩකයන්ගේ යච්ඤා සදහා ඔහු ඉක්මනින් ඔවුන් වෙත නවතා ලබාදෙන ලෙස (vs.18-19).
2. ආශිර්වාද කිරීම (vs.20-21).
3. පුද්ගලික පණිවිඩ (vs.22-23): (අ) ලේඛකයා දුන් ලියා ඇති "අවච්ඡේද වචනය දරා ගනීමට" අනුශාසනාකිරීම (v.22); (ආ) "අපේ සහෙදුරු නිමෝනිට නිදහස ලබී ඇති" බවට තොරතුරු ලේඛකයා ඔවුන් සමඟ ළඟදීම ඔවුන් හමුවීමට බලපෑමක් තුළින් ප්‍රකාශ කරයි (v.23); (ඇ) පඩකයින් ඔවුන්ගේ නඟකයින්ට සහ සියලු සන්නිවේදන ආවරණ කරන ලෙස ඉල්ලා සිටීම -- අනුමත වශයෙන් ඔහු වෙනුවෙන් (v.24a); (ඈ) ඉතලියේ (අපෝසිට, හෝ) (අනුමත වශයෙන් ලේඛකයා සමඟ සිටින) පඩකයන්ට ආවරණ කරයි (v.24b).
4. අවසාන ආශිර්වාදය (v.25).

දේවදූතයන් - ඔහුගේ ඇමතිවරු පරිච්ඡේදය 1:7 (ගීතාලිය 104:4 සිට)

පරිවර්තන:

ගීතාලිය 104:4 "ඔහුගේ දේවදූතයන් ආත්මයන් බවට පත් කරන, ඔහුගේ දේවසේවකයන් ගිනි දල්ලක්" -- "දේවදූතයන්" සදහා විකල්ප කියවීමක් ලෙස "සේවකයින්" සමඟ (NKJ V).

"සුළං ඔහුගේ දූතයන් බවට පත් කරන්නේ කවුද; ගිනිදර ඔහුගේ දේවසේවකයා" -- "ඔහුගේ දූතයන් සුළං" සමඟ "සුළං ඔහුගේ පණිවිඩකරුවන්" (ඇමරිකානු සම්මත අනුවාදය) සදහා විකල්ප කියවීමක් ලෙස.

හෙබ්‍රෙව් 1:7: "සහ දේවදූතයන් ගන, ඔහු මෙසේ කියයි: 'ඔහුගේ දූතයන් ආත්මයන් සහ ඔහුගේ සේවකයන් ගිනි දල්ලක් බවට පත් කරන්නේ කවුද' (නව කිං ජේම්ස් අනුවාදය).

"නවද දේවදූතයන් ගන ඔහු පවසන්නේ, ඔහුගේ දේවදූතයන් සුළං සහ ඔහුගේ සේවකයාගිනි දල්ලක් බවට පත් කරන්නේ කවුද" (ඇමරිකානු සම්මත අනුවාදය).

පරිවර්තන සහ/හෙවිවරණ:

ජේම්ස් මක්නයිට්, අපෙස්තලික ලිපි: "ඔහුගේ දූතයන් අධ්‍යාත්මික ද්‍රව්‍ය සහ ඔහුගේ දේවසේවකයන් ගිනි දල්ලක් බවට පත් කළේ කවුද; -- එනම්, දේවදූතයන් ගන පවසූ ශ්‍රේණිගත දෙය නම්, ඔවුන් දෙවියන් වහන්සේට උපරිමයෙන් සේවය කරන මංශයන් වැසි තෙහිස පීවීන් බවයි. ක්රියාකාරීත්වය."

නිල් ආර්. ලයිට්වුට්, ජීසස් ක්‍රයිස්ට් ටුඩේ: "නමුත් හෙබ්‍රෙව් භාෂාවේ නවත් විදහාගැනීමකරණයක් [ගීතාවලිය 1:4:4 හි ඇමරිකානු සම්මත අනුවදයේ] හැකි ය, එය සුළං සඳීම වෙනුවට ඔහුගේ දූතයන් ඔහුගේ පණිවිඩකරුවන් (හෝකෝණ) සුළං බවට පත් කරයි. මෙය [හෙබ්‍රෙව්] කතුවරයා විසින් අනුගමනය කරන ලද සෙප්ටුඅජින්ට් පරිවර්තනය වන අතර, දෙවියන් වහන්සේට දේවදූතයන් සමඟ ඔහු කමනි ඕනම දෙයක් කිරීමට හැකි බව පෙන්වයි. ඔවුන්ව සුළඟට හෝගිනිදල්වලට වෙනස් කිරීමට ඔහුට හැකිය. දේවදූතයන්, ඔවුන්ගේ ඉහළම ස්ථානයයි ඔවුන්ට ඔවුන්ගේම කමන්තක් හෝආනයක් නත.* ඔවුන් අණ දෙන්නේ නත, ඒවච කීකරු වෙති."

* ක්‍රිස්තියානීන් මෙන් දෙවිට කීකරු වීමට හෝඅකීකරු වීමට හඳුන්වාදීමට ඔවුන්ට ඔවුන්ගේම කමන්තක් නත. නමුත් ඔවුන්ට පව් කළ හැකි අතර සමහරුන්ට පව් කළ හැකිය (2 පේතෂ් 2:4; යුද් 6). -- CNW

කේම්බ්‍රිජ් බයිබල් විවරණය: "උපුටාගනීම: ගීතාවලිය 104:4. මුලින් දෙවියන් වහන්සේ ගනු ප්‍රකාශයක්: 'සුළං කරන තනන්තාතම දූතයන් [එනම් පණිවිඩකරුවන්], සහ ගිනිදල් ඔහුගේ සේවකයන් [ඇමතිවරුන්]' (CT) අපගේ ලේඛකයාදර්ථය පෙරලයි -- සමහරවිට 2 Esdras 8:22 හි ලේඛකයාඅනුගමනය කරයි, ඔහු එයම කරයි -- එයින් අදහස් වන්නේ දේවදූතයන් ස්වභාවධර්මයේ ලෙකෝ දෙවියන් වහන්සේගේ කර්මයන් ඉටු කරන බවයි. ඔවුන් දෙවියන් වහන්සේගේ සේවකයෝය."

ටින්ඩේල් නව ගිවිසුමේ විවරණය: "[ගීතාවලිය 104:4 හි] හෙබ්‍රෙව් භාෂාවේ පරිවර්තනය 'දෙවියන් වහන්සේ සුළං ඔහුගේ දූතයන් බවට පත් කරන අතර ගිනි දල් ඔහුගේ සේවකයන් බවට පත් කරයි.' කතුවරයා විසින් අනුගමනය කරන ලද LXX හි 'ඔහු ඔහුගේ දූතයන් සුළඟක් බවට පත් කරයි, සහ ඔහුගේ සේවකයන් ගිනි දල්ලක් බවට පත් කරයි.' .. ඇතමුන් යෙෂ්තා කර ඇත්තේ දෙවියන් වහන්සේ බෙහෝ විට දේවදූතයන්ව 'වෙනස්වන සංසිද්ධි ඇදුමෙන්' සඳහා ඔවුන්ව සුළඟ හාගිනිදල් බවට පරිවර්තනය කරන බවයි. දෙවියන් වහන්සේගේ කමන්ත ඉටු කිරීම සඳහාදේවදූතයන් දෙවියන් වහන්සේගේ බලයෙන් සඳහාදේවදූතයන් ලෙස ගනීම වඩාහොඳය. මෙය සක්ෂන් කර ගනීම සඳහාඔවුන් සිතයි කන්දේ කළක් මෙන් කුණු සුළං සහ ගිනිදල් සමඟ සහයෙණියෙන් කටයුතු කිරීමට ඔවුන්ට අවසර ඇත. නමුත්, ඔවුන්ගේ සේවය කෙතරම් වදගත් වුවත්, එහි කර්ම සහනය කෙතරම් වදගත් වුවත්, ඔවුන් නවමත් පණිවිඩකරුවන් සහ සේවකයන් වේ. දෙවියන්ගේ, ඊට ප්‍රතිවිරුද්ධව, පුත්‍රයාපියාවිසින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ පණිවිඩකරුවෙකු ලෙස නොව දෙවියන් වහන්සේ ලෙස ය.

AT Robertson, Word Pictures in the New Testament: "මෙහි හෙබ්‍රෙව් භාෂාව වරදි ලෙස පරිවර්තනය කර ඇති බවත් එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සුළඟ ඔහුගේ දූතයන් (දේවදූතයන් නොව) සහ ගිනිදල් ගිනි ඔහුගේ සේවකයන් බවට පත් කරන බවයි. ඒ සියල්ල සත්‍යයකි [ඔහු එසේ කරන බව], නමුත් මේ කෙටි කථනය එය නොවේ, දේශකයන් ද සමහර විට සුළං කුණුවක් හෝගිනිතක් වනි ය."

සටහන: රූපකයක් ලෙස හඳින්වෙන කථන රූපයේ, සංසන්දනය "ලෙස" හෝ "කමනි" ලෙස සඳහන් නොවේ, නමුත් කවියෙහි ප්‍රකාශයේ "මගේ ආදරය රතු, රතු රෙඝ" හෝ හෙබ්‍රෙව් 12 හි මෙන් යථාර්ථය ලෙස සඳහන් වේ. :29, "අපගේ දෙවියන් වහන්සේ දවඳුන ගින්නකි." ඇත්ත වශයෙන්ම, රෙබට්සන් හෙබ්‍රෙව් 1:7 නිරූපණය කරන්නේ රූපක ප්‍රකාශයක් ලෙසය.

දේශකයෙහි හෙබ්‍රෙව් විවරණය: "ජේදයේ බලය පවතින්නේ සුළඟ මෙන් සියුම්ව, සුළඟ මෙන් නෙසලෙන 'ඔහුගේ ලංසු වේගයෙන්' සේවය කරන දේවදූතයන් විසින් සේවය කරන මහෙත්තමයණන්ගේ සිතුවිලි ඉදිරිපත් කරන විචිත්‍රත්වය තුළ ය." (ඇත්ත වශයෙන්ම, ජේදයේ තවත් නිරූපණයක් රූපක ලෙස.)

එක්ස්පෙසිට්ගේ ග්‍රීක ගිවිසුම: "[හෙබ්‍රෙව්] ලේඛකයා [ගීතඛලිය 104:4] LXX පරිවර්තනය පිළිගන්නා අතර එය දේවදූතයන්ගේ ලක්ෂණික කාර්යය සේවය බවත්, ඔවුන්ගේ ස්වරූපය සහ පෙනුම දෙවියන් වහන්සේගේ කමත්ත මත රඳා පවතින බවත් ප්‍රදර්ශනය කිරීමේ ඔහුගේ අරමුණ ඉටු කරයි. වත්මන් යුදෙව් දක්ම."

R. Milligan, Epistle to the Hebrews: "නමුත් පළමු වගන්තියේ ඇති pneumata යන වචනයේ තේරුම කුමක්ද? එය අපගේ පෙනුම අනුවද [කිං ජේම්ස් අනුවද] මෙන් ආත්මයන් අදහස් කරනවාද, නතහෙත් ඇතමුත් වෙද්දාකර ඇති පරිදි එයින් අදහස් කරන්නේ සුළඟද යන්නයි. මෙය ජේදයේ විෂය පථය මගින් තීරණය කළ යුතුය, එය පහදිලිවම පහත් කිරීමට නොව, හකිතක් දුරට දේව දූතයන් උසස් කිරීමට, සන්සන්දනය කිරීමෙන් පුත්‍රයන්ට දුරටත් උසස් කිරීමේ දක්ෂිකාවකින් යුතුවයි."

"එසේ නම්, දෙවියන් වහන්සේ තම දූතයන්ව නෙබිදිය හකි සුළං සහ කුණු මෙන් ශක්තිමත් කරන බව පවසීම, අපෙක්ෂා කළ තුමනේ සලසුම සමඟ ඉතාහෙදින් ගලපේ, එසේම දෙවියන් වහන්සේගේ දේවසේවකයන් සංසන්දනය කරන ඊළඟ වගන්තියේ විෂය පථය සහ ගෙඛනභීම සමඟ පමණක් නොව. ගිත්දර, නමුත් ගිනි දල්ලක් සමඟින් [මෙය ජේදය රූපක ලෙස තේරුම් ගනීමට විය හකිය. - CNW] නමුත් මෙම අවස්ථාවේ දී, ruach යන වචනය හෙබ්‍රෙව් භෂ්‍යෙන් හඛිතාකර ඇතත් [සහ එය], එය බෙහෝවිට පරිවර්තනය වන්නට ඇත. ග්‍රීක ඇතෙමෙස් මගින්, Ex.10:13, 19; 14:21, ආදී වශයෙන්, සහ pneuma මගින් නොවේ, සම්භව්‍ය සහ පූජනීය සහිතය දෙකෙහිම වර්තමන අර්ථය හුස්ම හෝ ආත්මය වේ. කලතුරකින්, කවදාහෝ එසේ කරයි. යෙහොඤ්චහන්සේගේ හුස්ම සඳහා Ex.15.8, 10 හි මෙන්, සංකේතත්මකව හඛිතා කළහෙත් මිස, එය ප්‍රචණ්ඩකාරී සුළඟක් හෝ කුණුවක් දක්වයි.

"එසේ නම්, සන්දර්භයට සහ සමන්‍ය ව්‍යවහාරයට අනුකූලව අපගේ ඉංග්‍රීසි අනුවදයේ දක්වා ඇති පරිදි ආත්මය යන වචනය වේ. මුළු බයිබලය පුරම ආත්මය යන වචනය බෙහෝවිට මස් යන වචනයට ප්‍රතිවිරුද්ධව පවතී; දෙවන්ත සංකේතත්මකව හඛිතා වන්නේ කුමක් සඳහාද යන්නයි. දුර්වල, දුර්වල, දූෂිත සහ දූෂිත; සහ පළමුවන්ත, ඒ හා සමනව, ශක්තිමත්, පිරිසිදු සහ නෙදිරන දේ සඳහා... වෙනත් ආකාරයකින්, එබවින්, අපගේ කතුවරයා ඔහුගේ තක්සේරුව අනුව දේවදූතයන් උසස් කිරීමට නොහකි විය.

හෙබ්‍රෙව් සහෙදුරයන් ඔවුන්ව ස්ත්‍රීතු ලෙස හඳුන්වනවට වඩා එනම්, 'ශක්තියෙන් විශිෂ්ට වූ' සහ මංගයේ සියලු දුර්වලතා අපිරිසිදුකම් සහ අසම්පූර්ණකම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද ජීවිත්.

"මෙයද, ශුද්ධ ලියවිල්ලේ දක්වා ඇති පරිදි, මෙම නිර්මල ආකෘත බුද්ධිය පිළිබඳ ඉතිහාසයට හෙදින් අනුරූප වේ. ඔවුන් සමච්චම දෙවියන් වහන්සේගේ සේවකයන් (ලෙයිටුර්ගෙස්) ලෙස සේවය කර ඇත, ඔවුන් ඉදිරියේ යෙහෙඤ්ඤා සතුරන් බෙහෙවින් ඉටි ලෙස දිය වී ඇත. හෝනිනි දල්ලක් ඉදිරියේ පිදුරු, මෙය සෙසුදම් සහ ගෙණමඬාපෙරලා දම්මෙන් (Gen. Xix.1-26), ඊජිප්තුවරුන්ගේ කුලුදුල් දරුවන් විනා කිරීමෙන් (Ex.xii,29,30); ඩේවිඩ් යටතේ ඊශ්‍රායෙල්වරුන්ට දඩුවම් කිරීම (2 Sam.xxiv.15-17); සිරියාවේ බෙන්හාදු රජුගේ සේනාකවල අසහනයයි (2 රජවලිය vi.8-23); සහ සෙනකෙර්බ්ගේ හමුදාව පෙරලාදැමීම (2 Kings xix. 35)"

සමස්ති සටහන්:

හෙබ්‍රෙව් 1:7 පරිවර්තන ගටලුවක් ඉදිරිපත් කරන බව පශ්චාත්‍ය පෙනේ. එය නිව් කිං ජේම්ස් අනුවදයේ (මෙන්ම පරණ KJV) සහ ඇමරිකානු සම්මත අනුවදයේ පශ්චාත්‍ය අතර වෙනස්කම් සහ ඒවණය මඹිම්වල විකල්ප කියවීම් මගින් නිරූපණය කෙරේ. කෙසේ වෙතත්, එය ප්‍රධන වශයෙන් කළ යුත්තේ, pneumata "ආත්ම" හෝ "සුළං" ලෙස පරිවර්තනය කළ යුතුද යන්නයි.

"සුළං" ලෙස පරිවර්තනය කර ඇත්නම්, "සුළං" සහ "ගින්න" යන දෙකම බෙහෙවින් රූපක වශයෙන් තේරුම් ගනීමට ඉඩ ඇති අතර, හෙද විවචකයින් ගණනකට අනුව. කිං ජේම්ස් අනුවදයන් විසින් "ආත්ම" ලෙස පරිවර්තනය කර ඇත්නම්, "ගින්න" තවමත් රූපක වශයෙන් තේරුම් ගනීමට බෙහෙවින් ඉඩ ඇත.

මක්නයිව් සහ මිලිගන් එකඟ වන අතර, දෙදෙනම ජේම්ස් රජු සහ නව කිං ජේම්ස් පෙළ විදහුම්කරණයට එකඟ වෙති. නමුත් මිලිගන් එම ප්‍රකාශනයට සහය දක්වීම සදහාදීර්ඝ ලෙස තර්ක කිරීමට වෙහෙස මහන්සි වන අතර, මෙම ලේඛකයා ඒත්තු ගන්විය හැකි කණයක් බවට පත් කරයි.

ඔහුගේ හෙබ්‍රෙව් දළ සටහනෙහි II, I, (c) යන වචනවලට එය හේතු වේ: "දෙවියන් වහන්සේ ඔහුගේ දූතයන් ආත්මයන් (මංසය නෙඹව්), සහ ඔහුගේ දේවදූතයන් (දේවදූතයන්) ගිනි දල්ලක් (සමහරවිට දෙවියන්ගේ අර්ථයෙන්) බවට පත් කරයි. එය දවලන ගින්නකි, 12:29)" -- එනම්, රූපක.

මතු ලෙකිය
2:5, 9 පරිච්ඡේදය

1. හෙබ්‍රෙව් 2:5: "මක්නියද ඔහු අප කතාකරන මතු ලෙකිය දේවදූතයන්ට යටත් කළේ නත."

නව ගිවිසුමේ අපගේ පෙණු ඉංග්‍රීසි අනුවදුවල, "ලෝකය" ලෙස පරිවර්තනය කර ඇති විවිධ වචන හතරක් ඇත (aion, වයස, 38 වතාවක්; ge, earth, 1 time; kosmos, සමන්විතයෙන් විශ්වය ගන සඳහන් කරමින්, 186 වතාවක්; සහ oikoumene, යෙහු වසයට සුදුසු හෝ ජනවහර වූ පව්විය, 14 වතාවක්). දෙවන ඉහත පදයේ "ලෝකය" සඳහා වචනයයි. එය නව ගිවිසුමේ 15 වතාවක් සිදු වේ, Matt හි "ලෝකය" ලෙස පරිවර්තනය කර ඇත; 24:14; Lk.2:1; 4:5; ක්‍රියා 1:28; 17:6,31; 19:27; 24:5; රෝම.10:18; හෙබ්.1:6 (ඉහළ); 2:5; එළි.3:10; 12:9; 16:14, සහ Lk හි "පව්විය" පරිවර්තනය කර ඇත. 21:26.

ඉහත පදයේ ඇති විය හැකි "ඉදිරි ලෝකය" හඳුන්වා දීම සියලුම යෙහු කිරීමේ අපගේ වර්තමාන පව්විය හෝ සංකේතමය කව කවහෙත් එහි වසියන් බව එක් එක් ජේදය පරීක්ෂා කිරීමෙන් දක ගත හැකිය. නමුත් ග්‍රීක භාෂාවෙන් "ඉදිරි ලෝකය" යන්නට සමන ප්‍රකාශනයක් නොමැති "ඉදිරි ලෝකය" (tten oikoumen ten melousan, the coming inhabited earth, 2:5) යන්නෙහි අර්ථය පිළිබඳව විවිධකයින් අතර සම්පූර්ණ එකඟතාවයක් නොමැත. 6:5 හි (mellontos aionos, එන යුගයක්). පහත සඳහන් දේ සටහන් කරන්න:

1. කේම්බ්‍රිජ් බයිබල් විවරණය: "ඉදිරි ලෝකය: ස්වර්ගීය ලෝකය, එක් අර්ථයකින් මුළු ලියවීමේ නේමව වේ."
2. BW ජෝන්සන්, සටහන් සහිත පිප්ප් නිව් ටෙස්ටමන්ට්: "වචනාර්ථයෙන්, 'අනාගතයේ ජනවහර වූ පව්විය.' යුදෙව් යුගය යුදෙව්වන් විසින් හඳුන්වනු ලබන 'වර්තමාන ලෝකය' යනුවෙනි. එය අනුගමනය කරන කලාපරිච්ඡේදයක් මතු ලෝකය වනු ඇත.' සඳහන සදකලික ලෝකයට වඩා අනාගත ගුණාංග වූ යුගයන් වෙත යෙහු කෙරේ."

පුද්ගලික නිරීක්ෂණ: ජෝන්සන්ගේ නිගමනය නිවැරදි වුවත් නතර, ඔහු එයට ලඟාවන තර්කය තීරණාත්මක නොවේ. ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව සිටියදී සහ ඊට පෙර ප්‍රකාශ කරන ලද "මේ ලෝකයේ හෝමතු අනාගතයේ" (oute en touto to aioni oute en mellonti) මතෙව්.12:32 ට අදාළව එය නිවැරදි හෝනෙතිය හැකිය. යුදෙව් යුගය අවසන් විය. නමුත් එය. 1:21, ලියා ඇත්තේ යුදෙව් යුගය අවසන් වී ගුණාංගීය ඒ වන විටත් සර්ථක වී තිබීමෙන් පසුව, "මේ ලෝකයේ පමණක් නොව, මතු වන දෙයෙහිද" (ou monon en to aioni touto alla kai en to mellonti), පහදිලිවම අදහස් කරන්නේ පව්වියේ වත්මන් කිතුනු යුගයේ පමණක් නොව අනුගමනය කළ යුතු සදකලික යුගයේ ය.

තවද සේසුස් වහන්සේම (මර්ක් 10:30; ලූක්. 18:30), යුදෙව් යුගය අවසන් වීමට පෙර, ඔහුගේ ප්‍රේරිතයන්ට "දන් මේ කලයේ දී. මතු ලෝකයේ සදකල ජීවනය" (nun en කයි රොච්. .. කයි එන් සිට අයෙහි සිට එර්කෙමතෝසෙහි අයෙහියන් දක්වා) -- පහදිලිවම පව්වියේ ඔවුන්ගේ ජීවිත කලය තුළ ආර්ථික සහ මතු සදකලික ලෝකයේ සදකල ජීවනය ගන සඳහන් කරයි.

තවද, Lk.20:34-36 හි ජේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: "මේ ලෝකයේ පුත්‍රයන් (අයිතොස් ටුටෝමේ වයස) විවහ වන අතර විවහ කර දෙනු ලබන: නමුත් එම ලෝකයට ලඟාවීමට සුදුසු යහි සලකෙන අය (අයිතොස් එකයිතොච්, ඒ වයස), සහ මෙවුන්ගෙන්

උත්ථන වීම, විවහ වන්නේ නහ, විවහ කර දෙන්නේ නහ: මක්නිසද ඔවුන්ට තවදුරටත් මිය යානෙහි: මන්ද ඔවුන් දේවදූතයන්ට සමන ය; සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය, නවත නඟිටීමේ පුත්‍රයෝය." පහදීලීම මෙහි යුදෙව් යුගය "මෙම ලෙකිය" ලෙසත්, පච්චියේ ක්‍රිස්තියානි යුගය "එම ලෙකිය" ලෙසත් සඳහන් නෙවේ.

එබවින් ජෝන්සන්ගේ නිගමනය, නිවරදි හෝ නෙබුනත්, ඔහුගේ ප්‍රස්තුතයෙන් ප්‍රමණවත් ලෙස සහභාග නෙදක්වන බව පෙනේ.)

වකාශ බණ්ඩයට කුමන අර්ථයක් යෙදුවත් එය දේවදූතයන්ට යටත් නෙවේ. එහි සඳහන් වන්නේ නව පිළිවෙල එවිට මනුෂ්‍ය පුත්‍රයා වන ක්‍රිස්තුස්ට මිස යටත් නෙවන බවයි."

4. ජේම්ස් මක්නයිට්, අපෙස්තලික ලිපි: "ගුහණංචි බෙදහර්ම ainos milloutos ලෙස හඳින්වේ, එළඹෙන යුගය, Heb.6:5, නමුත් කිසිවිටෙක oikoumene millousan, ව්‍යයට සුදුසු ලෙකිය මතු නෙවේ. මෙම වකාශ බණ්ඩය, මම වරදවා වටහානෙහන්නෙත්, ස්වර්ගීය යන්න අදහස් කරයි. රට ආබ්‍රහම්ට සහ ඔහුගේ ආධ්‍යාත්මික වංශයට පෙරෙත්දු විය.එබවින්, Oikoumene ලෙස, ලෙකිය, Lk.2:1, සහ වෙනත් තන්වල, සමනා කථන රූපයකින්, ලෙකිවසින් සංකේතවත් කරයි, oikoumene millousan යන වකාශ බණ්ඩය ඉතා හෙඳින් නිවසියන් අදහස් විය හක. මතු ලෙකියේ, හෙබ්‍රෙ. 1:14 'ගලවීම උරුම කරගන්නා අය' ලෙස හඳින්වේ.

5. රෙබට් මිලිගන්, හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපිය: " මතු ලෙකිය (he oikoumene he mellousa) යන්නෙන් අදහස් වන්නේ, Matt.12:39, ආදියෙහි මෙන් එළඹෙන යුගය (ho aion ho mellon) නෙව, යට ජීවත්විය හක ලෙකියයි. මෙසියස්ගේ පලනය සහ රජය (ch.1:6) එය අප දන් ජීවත් වන ලෙකියයි; එය පසයෙන් පවිත්‍ර වූ විට [අවධරණය කර ඇත], මිදුණු අය සදහටම ජීවත් වනු ඇත. එය ප්‍රථමයෙන් මවන ලදී (උත්පත්ති 1:28-31); මිනිසු එය තවමත් අයිති වන්නේ යෙහෙඹ්‍රගේ නෙවෙනස්වන නියෙභියට අනුවයි."

පුද්ගලික නිරීක්ෂණ: Milligan ගේ ප්‍රකාශය මගින් ජනබ්‍රහ වූ පච්චිය මෙසියස්ගේ පලනය යටතේ පවතින සහ අනහන ලෙකි (වයස) දෙකම වලද ගනීමට සලස්වන අතර, එය ප්‍රශංසාකිරීමට බෙහෙවින්ද ඇති බව පෙනේ.

පළමු අහස සහ පළමු පච්චිය (අහස ලෙසින් හඳුන්වනු ලබන අවට විස්තරය සහිත පච්චිය ස්වර්ගය ලෙසද හඳින්වේ) පහව යන නමුත්, ධර්මිෂ්ඨකම ව්‍යය කරන සන්නතියක් ලෙස නව අහසක් සහ නව පෙළඹකි මගින් ප්‍රතිස්ථාපනය වන කලය පමිණෙනු ඇත (2 ජේතා 3:12-13; එළි.20:11; 21:1-2), නගරයක් සමඟ, නව ජේරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බස එන්න (එළි. 21:10-11), නම් ඇති අය ව්‍යය කරයි. බටළු පව්වගේ ජීවන පෙණහි ලියඇත (එළි. 21:24-27).

එපමණක්ද නෙව, ඔහුගේ නවත නඟිටීම සහ උත්ථන වීමේ සිට ක්‍රිස්තුස් වහන්සේට ස්වර්ගයේ සහ පෙළඹවී සියලු අධිකර්‍ය හිමි වී ඇත (මතෙව්. 28:19), සහ සියලු සතුරන් ඔහුගේ පද යට තබන තුරු (ක්‍රිය2:33-35), අන්තිමයයන දෙකෙහිම රජකම් කරනු ඇත.

එයින් මරණය වනු ඇත, එහි විනාශය මත (එළි. 20:13-14 බලන්න) සහ වර්තමාන පෘථිවියේ අවසානය, ඔහු පියවූ යටත් වෙමින් රජය සහ දෙනු ඇත (1 කොරි. 15:20-28) -- පහදිලිවම, කෙසේ වෙතත්, යටත් වුවත්, සදහටම සහ සදහටම සම-රජපක්ෂ වීම (හෙබ්. 1:8; යෙසා:6-7; දැනී. 2:44; එළි. 22:1-5 බලන්න). සටහන: මෙම ඡේදවලින් පළමු ඡේද තුන අනිවර්ණයෙන්ම සදකාලීකත්වය වලද නොගන්නාවූ අවධානය කළ යුතුද, නිසකවම එළි. 22:1-5 "දෙවියන්වහන්සේගේ සහ බවට පවත්නා සිංහාසනය" පවතිනු ඇත. ස්වර්ගීය යෙරුසාලම" (හෙබ්. 12:22) "නව පෙළඹවීම" පමුණේ (එළි. 21:1-2, 10) -- අහසත් පෙළඹවීම එකක් බවට පත් වේ,

II. හෙබ්. 2:9: "(අ) නමුත් දේවදූතයන්ට වඩාමදක් පහත් කරන ලද ඔහුව අපි දකිමු, යේසුස් පවා - (ආ) මරණයේ දුක් වේදනානිසාතේජස භාගෙභවයෙන් ඔටුනු පළද, - (ඇ) දෙවියන් වහන්සේගේ කරුණුවෙන් ඔහු සම මිනිසෙකුටම මරණය රස විදිය යුතුය.

එවැනි (ASV වලින්) හඬනක් දුරට මුල් පිටපතේ වචනාර්ථයෙන් විදහාමිකරණයට ආසන්න වන අතර, මුල් ව්‍යාකරණමය වශයෙන් නිරූපණය කිරීමට සහ උද්දීපනය කිරීමට අපි එහි ප්‍රධාන කොටස් තුන (a), (b) සහ (c) සමඟින් හඳුන්වාදී ඒවා වෙන් කර ඇත. ඉරි.

(b) සහ (c) (a) භාසමනව සම්බන්ධ වන බවත්, (b) හෝ (c) වකාසයේ ව්‍යාකරණ ව්‍යුහයට ප්‍රවණවත්වයකින් තොරව මඟ හරිය හැකි බවත් එයින් පහදිලි වේ. එසේ වුවද, සියලු කතුවරයා විශ්මයට පත් කිරීමට අවශ්‍ය බව නොකියයි. (ආ) පෙර v.8 ට වඩා සම්පව කල්පනාකාරීව සම්බන්ධ වන බව ද, (ඇ) පහත එදිරිව. 10-18 ට වඩා සම්පව ද සම්බන්ධ වන බව ද පහදිලි වේ. සහ මෙය සිදුවීමේ අනුපිළිවෙලට පටහැනිව සදහන් කිරීමේ අනුපිළිවෙලට හේතු විය හැක.

විවිධ පරිවර්තන පරිවර්තනය මගින් වින්තන සන්නිවේදනය වඩිදියුණු කිරීමට උත්සහ කර ඇත, සමහරක් අනෙක් ඒවම වඩා විශාල මට්ටමකට -- නමුත් අප දන්න සදහන් කර ඇති නිශ්චිත වින්තන සම්බන්ධතායම් ප්‍රමණයකට නොපහදිලි නොවේ. පහත දක්වන නිදසුන් වඩිවන පරිවර්තන මට්ටම් සමඟ ඉදිරිපත් කර ඇති අතර, පඨකයා ඔහු හෝ ඇය සදහා සමස්ත වඩිදියුණු කිරීමක් ඉදිරිපත් කරන්නේද, සහ කෙසෙමණ ප්‍රමණයක්දැයි විනිශ්චය කරනු ඇත.

NIV: "එහෙත්, දේවදූතයන්ට වඩාමදක් පහත් කරන ලද ඡේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් සියල්ලන්ටම මරණය රස විඳීමට හැකි වන පරිදි, ඔහු මරණයට පත් වූ නිසාතේජස භාගෙභවයෙන් ඔටුනු පළද සිටින බව අපි දකිමු."

NAB: "නමුත් යේසුස් වහන්සේ මරණයට පත් වූ නිසාතේජසින් භාගෙභවයෙන් ඔටුනු පළද සිටින අපි දකිමු: දේවදූතයන්ට වඩාමදක් පහත් කරන ලද ඡේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ කරුණු කරුණකොගෙන සියලු මිනිසුන් උදෙසා මරණය රසවිඳින පිණිස."

බර්ක්ලේ: "අපි දකින්නේ ජේසුස් වහන්සේ ය. කෙටි කලකට ඔහු දේවදූතයන්ට වඩා පහත් කරන ලදී. නමුත් දැන් අපි ඔහුව මහිමයෙන් භාගෙඵවයෙන් ඔටුනු පළඳ සිටිනු දකිමු, ඔහු දුක් විඳි මරණය නිසා එය දෙවියන් වහන්සේගේ කරුණාමිත්ත අරමුණ විය. සමට මරණය අත්විඳින්න."

පීලිප්ස්: "ඇත්ත වශයෙන්ම අප දකින්නේ ජේසුස් වහන්සේ, දේවදූතයන්ට වඩා තඹකලිකව පහත් කර (සහ වේදනාවට හා මරණයට යටත් වූ) පසුව, දෙවියන් වහන්සේගේ කරුණාවෙන්, දැන් තේජසින් හා ගෙඵවයෙන් ඔටුනු පළඳ සිටින සම මිනිසෙකුට මරණය රස විඳීමට හකි වන පරිදි ය. " (පීලිප්ස් සිදුවීමේ අනුපිළිවෙලට අනුව නවත සකස් කිරීමේ අලංකාර කණියයක් කරයි, නමුත් එසේ කිරීමෙන් ඉහත සඳහන් කළ නිවර්දි චිත්තන සම්බන්ධතාවය කෙරෙහි කරයි.)

වචනය ... ආත්මය සහ ආත්මය බෙදීම

4:12-13 පරිච්ඡේදය

පෙළ (ASV): "12. මක්නිසද දෙවියන් වහන්සේගේ වචනය ජීවමන ය, ක්‍රියාශීලී ය, ඕනෑම දෙබිඬි කඩුවකට වඩානියුණු ය, ප්‍රණය සහ ආත්මය, සන්ධි සහ ඇටමිදුළු දෙකෙහිම බෙදීම දක්වැස්වැසිදුරු කරයි, සහ ඉක්මනින් වටහාගනීමට සිතේ සිතුවිලි සහ වේතනා 13. ඔහුගේ ඇස් හමුවේ නෙඤපනෙත කිසිම ජීවියෙක් නහ, නමුත් සියල්ල නිරුවතින් සහ අප සමඟ කළ යුතු ඔහුගේ ඇස් ඉදිරියෙහි විවභව තිබේ."

මෙම වකායන් ක්‍රිස්තුන් වහන්සේ යටතේ ක්‍රිස්තු භක්තිකයන් හට මෙඤ්සස් යටතේ ඊශ්‍රායෙල්වරුන් කළ වරද නෙකළ යුතු බවට කරන හදිසි අවවඳයක උච්චතම අවස්ථාව වන අතර, දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වීමෙන් ඊජිප්තු වහල්භාවයෙන් සහ විවේකයෙන් කනත් දේශයට ඇතුළු වීමේ අපේක්ෂාව සහ පෙණරන්දුව අහිමි විය. ඔවුන්ගේ පණකර ගමනේ දඩි දුෂ්කරතා එය දෙවියන් වහන්සේගේ සියලුම විශ්වභවන්ත දරුවන් සඳහා ස්වර්ගීය කනත්හි විවේකයක් විය -- මාසික ඊශ්‍රායෙල්වරුන්ට සනිපතාදෙන ලද සබන් ද එක් වර්ගයකි.

12 වනි පදය අප එයට නිසි ප්‍රවේශයක් සහ ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නම් අපගේ හදවත් වෙත යෙමු කරමින් දෙවියන් වහන්සේගේ වචනයේ ආත්මීය බලපෑම සමඟ කටයුතු කරයි. 13 වනි පදය දෙවියන්වහන්සේගේම කෙටසෙහි සසඳිය හකි වෂ්තවික කණියයක් අප ගනම සඳහන් කරයි -- එය ඔහුගේ වචනය අපගේ ජීවිත තුළ පලනය කිරීමට ඉඩ දීම සඳහාප්‍රබල පෙළඹවීමක් විය යුතුය.

1. "දෙවියන් වහන්සේගේ වචනය." මෙහි වකාය බණ්ඩයෙන් පහදිලිවම සඳහන් වන්නේ අනභතවක්තඹරුන් හරහා කථා කරන ලද දෙවියන් වහන්සේගේ වචනයයි (1:1). දේවදූතයන් (2:2), සහ ඔහුගේ පුත්‍රයා(1:2; 2:3), සහ එළිදරව් 19:13 (cf. Jno.1:1,14; 2: Jno .1). නමුත් හඳුන්වෙමින් වචනය "සඳහා එහි නිශ්චිත යෙදුම "දෙවියන්වහන්සේගේ සෙතඟ සඳහාසබන් විවේකය" (4:4) සමඟ සම්බන්ධ විය යුතු අතර, විශේෂයෙන්ම මෙඤ්සස් හරහාකථාකළ පරිදි එයට ඇතුල් විය හක්කේ හෝනෙකළ හක්කේ කඛද

යන්නයි (3: 5) සහ ඩේවිඩ් (4:7) සහ මෙහි ක්‍රිස්තුස් වහන්සේගේ ආනුභව ලත් ප්‍රකාශකයාභරණානුභවවරුන්ට ලිපියේ ලේඛකයා(3:7 - 4:11), සහ ඔහුගේ අනෙකුත් ප්‍රකාශකයින් හරහාද සභයක් නත (4:1- බලන්න. 2, 11).

2. "ජීවත්වන, සහ ක්රියාකාරී." එනම්, දෙවියන් වහන්සේගේ වචනය අදාළ වන අතර බන්ධනය වන අතර ක්‍රියාත්මක වේ -- අතීතයේදී මෙන් අදත් ක්‍රිස්තුස් වහන්සේ යටතේ සහ හරහා- සහ සමහර පත්‍රවලින් ඊටත් වඩා(බලන්න 2:1-4; 10:26-31).

ක්‍රිස්තුස් වහන්සේ මෙමසස් අතරමදියාවූ මාසික ඊග්‍රතයලේ සමග ඇති පරණ ගිවිසුමට වඩාහොඳ පෙණරන්දු සහිත හොඳ ගිවිසුමක මදිහත්කරු වේ (8:6). දෙවියන් වහන්සේ මාසික ඊග්‍රතයලයට හත්වන දිනය දුන් අතර, සතිපතාසබත් දිනයක් ලෙස, මවිල්ලේ සිට ඔහුගේ විවේක දිනය, ක්‍රිස්තුස් වහන්සේ තුළින් පමිණිමට නියමිත තවත් හොඳ දෙයක "සෙවණලේ" විය (Col.2:16; cf. Heb.8:4-5 ; 9:11; 10:1).

සතිපතාසබත ක්‍රිස්තියානීන්ට බදී නත -- ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේදී එය පිළිපදීම අවශ්‍ය කරන ගිවිසුම අවලංගු කරන ලදී ("ඔහු පළමුවන්ත ඉවත් කරයි, ඔහු දෙවන්ත පිහිටුවන පිණිස," 10:9), සතිපතාසබත් සමුරීම සිදු නෙහිය. ක්‍රිස්තුස් වහන්සේ මදිහත් වූ නව ගිවිසුම යටතේ අණ කරන ලදී.

දනටමත් සදහන් කර ඇති පරිදි, එය ක්‍රිස්තුස් වහන්සේ තුළින් පමිණිමට වඩාහොඳ දෙයක "සෙවණලේ" විය -- දෙවියන් වහන්සේගේ සෙනඟට ඉතිරිව ඇති සබත් විවේකයේ සෙවනලේ (4:6) -- කලයේ මාසික ඊග්‍රතයලයේ විශ්වසවන්තයින්ට වඩා හොඳ විවේකයක්. මේ අන්තිම දවස්වල අතීත මෙන්ම ආත්මික ඊග්‍රතයලේ. දෙවියන් වහන්සේ අහස සහ පෙණලව සහ එහි වසියන් මවීමේ ඔහුගේ කර්යයෙන් විවේක ගත් ආකාරයටම අප පවිවියේ අපගේ වඩවලින් විවේක ගන්නාවිට එයට ඇතුල් වනු ඇත (හෙබ්‍රෙ. 4:9-11; cf. එළි. 14:13).

තවද එය සියලුම භූමික කලසීමච්ච "ජීවමන සහ ක්‍රියාකාරී" දෙවියන් වහන්සේගේ වචනයට "කිකරු" අයට මිස "කිසිදු කල සීමචකට අකිකරු වූවන් සදහානෙච්ච.

3. "මිනම දෙබිඩි කඩුවකට වඩානියුණු" -- වඩන්ම විනිවිද යන වර්ගය. එෆ්. 6:17, දෙවියන් වහන්සේගේ වචනය "ආත්මයේ කඩුව" ලෙස හඳින්වේ, ආත්මික සටනේදී හඞිතා වේ. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ වචනය මෙහිදී සලකා බලනු ලබන්නේ, එක් එක් පුද්ගලයන්ගේ අභ්‍යන්තරය විනිවිද යමට සහ අභ්‍යන්තර පරීක්ෂණයට නිරවරණය කිරීමට ඇති හඞියඞ සම්බන්ධයෙන්ය.

4. "ආත්මය සහ ආත්මය, සන්ධි සහ ඇටමිදුළු දෙකේම බෙදීම දක්ව්‍යව්‍යසිදුරු කිරීම."

"ආත්මය" සහ "ආත්මය" බෙණහාවිට "ඇතුලත මිනිසු සදහා"පිටත මිනිසු (2 කෙඞ්. 4:16) සදහාහඞිතාවේ. නමුත් ඒවාඑකිනෙකින් වෙන්කර හදුනඞන් විට, "ආත්මය" (psuche) යන්නෙන් මිනිසාසත්ව මවිල්ලට පෙණු වන හෙඞික සජීවිකරණයට යෙමු වන

අතර, "ආත්මය" (pneuma) යනු දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවැණි මිනිසුන්ගේ කෙටිසි. සතුන් නොවන ආකාරයෙන් මිනිසාදෙවියන්ට සමාන කරයි.

"සන්ධි" යනු බෙහෝවිට අස්ථි එකිනෙකට සමන්විතව වලනය වීමට පහසු වන පරිදි එකට සවි කර ඇති ස්ථාන වේ. ක්‍රි.පූ. 5 වන සියවසේදී යුරිපිඩීස් විසින්, හිපොක්‍රටස් 225 හි, "මධ්‍යස්ථ මිත්‍රත්වයන් ඇති කර ගනීමට මිස ආත්මයේ ගඹුරු මිදුළුවලට නොබ" (Vincent, Word Studies in the ආත්මයේ ගඹුර) සංකේතාත්මක ලෙස "මරුර් හඹිතාකරන ලදී. අලුත් ගිවිසුම).

එබැවින්, ඉහත වක‍්‍ය බණ්ඩය දෙවියන් වහන්සේගේ වචනයෙන් විනිවිද ගෙණි, අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා විවිධ කර ඇති අභ්‍යන්තර මිනිසුන්ගේ ගඹුර සඳහා සංකේතාත්මක ප්‍රකාශනයකි - එය "ආත්මය" "ආත්මයෙන්" වෙන් කරන බවක් හෝ නොවේ. "මිදුළු" සිට "සන්ධි" -- නමුත් එය මෙම සියලු කෙටිස් "බෙදීම" දක්වන්නාවිද යන බව, සංකේතාත්මකව කතාකරයි.

5. "හදවනේ සිතුවිලි සහ වේතනවන් හදුනාගනීමට ඉක්මන් කරන්න." මෙය නව නවත් වචනානුසාරයෙන් ප්‍රකාශ කරයි සහ ඉහත සඳහන් දේ නිර්වචනය කරයි, හරුණු විට "ඉක්මන් අවබෝධ කර ගනීම" යන්නෙන් ග්‍රීක පදයේ ඇති වචනා විශේෂණය වන ක්‍රිටිකේස් යන වචනයට සබඳතාවයක් ඉටු නොවන බව පෙනේ, එනම් දක්ෂ හෝවිචර බුද්ධියේ හෝ විනිශ්චය කිරීමේ හැකියාවයි. (අපේ ඉංග්‍රීසි වචනය "විවේචකයා" පමණෙන්ම එයින් ය.)

"වචනය බෙදීමේ වින්තනය ගෙන යයි. ක්‍රිතීන් සිට බෙදීම හෝවෙන් කිරීම දක්වා විනිසුරු යන අර්ථයෙන් දිවෙන, NT හි සමන්‍ය අර්ථය, සක්ෂි පෙරීම සහ විශ්ලේෂණය ඇතුළත් විනිශ්චය. kritikos හි වෙනස්කම් කිරීම සහ විනිශ්චය පිළිබඳ අදහස් මිශ්‍ර කර ඇත." (විත්සන්ට්, වර්ඩ් ස්ටඩීස්.) මිනිස් හදවත තුළ ක්‍රියාත්මක වීමට නිසි ප්‍රවේශයක් සහිතව, දෙවියන් වහන්සේගේ වචනය පුද්ගලයාට ඔහුගේ හැසිරීමේ පමණක් නොව, "හදවනේ සිතුවිලි සහ වේතනා" වල ස්වභාවය ද හෙළි කරයි. තමන්ගේම හදවත.

"මීට අමතරව, මෙම (කයි), වචනයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය එහි ප්‍රතිමූර්තිය සෙසා ගන්නේ අප විසින් කළ යුතු දෙවියන්වහන්සේගේම සෙවීමේදී, නොබලක්විය හැකි විමසීමේදීය" (මකස් ඩෙබ්බිස්, එක්ස්පෙසිටර්ස් ග්‍රීක් ටෙස්ටමන්ට් හි "හෙබ්‍රෙව්" පිළිබඳ ඔහුගේ විවරණයේදී) එම අතිරේක කරුණු ඊළඟ පදයේ මෙසේ සඳහන් වේ.

6. "13. තවද ඔහු ඉදිරියෙහි නොපෙනෙන ජීවියෙකු නඟා: නමුත් සියල්ල නිරුවතීන් සහ ඔහුගේ ඇස් ඉදිරිපිට විවිධව තබාදැන, අප විසින් කළ යුතු අය සමඟ" - හොඹ්ප ගණන් දිය යුත්තේ කවද?

එමනිසා අනෙකුත් සියලුම දේවල් අතර, දෙවියන්වහන්සේ ඔහුගේ වචනය කෙරෙහි අපගේ අභ්‍යන්තර ප්‍රතිචර්‍ය සහ ආකල්ප පවාදැනී, ඒවා අපගේ සෙසු මිනිසුන් බෙහෝ දෙනෙකුගෙන් හෝසියල්ලන්ගෙන් රහසිගතව තබාගනීමට අප සමත් වුවද. අපගේ

ශ්‍රමය සහ මිනිසිට ජීවිතය අවසන් වූ පසු සියලුම කීකරු දෙවියන් වහන්සේගේ දරුවන්ට පෙණරන්දු වූ සබන් විවේකයේ අපේක්ෂාව අන් නොහරින පිණිස, අපගේ ජීවිත තුළ පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට ප්‍රීතියෙන් ඉඩ දීම සඳහා මෙය වඩක් ප්‍රබල පෙළඹවීමක් විය යුතුය.

බවිනිස්ම කිරීමේ මූලධර්මය

"මළවුන් උදෙසා බවිනිස්ම විය" 6:2 පරිච්ඡේදය

මෙය 6:2 පරිච්ඡේදය "මළවුන් උදෙසා බවිනිස්ම වීම" (1 කෙණි. 15:29) ඇතුළත් කිරීමට අදහස් කළේ දැඩි ඇසු ප්‍රශ්නයක් සකවීමකිනි. එය ඒ අරමුණින් සිදු නොවුවත්, ඒ සම්බන්ධව ඒ ගනන සකවීමකිනි අපට නුසුදුසු දෙයක් නොවේ.

v.30 එකම ආකාරයේ තවත් තර්කයක් හඳුන්වාදෙන නිසා (එය v.32 හරහාදිගටම පවතී), එසේත් නොවී, ඇතැමුන් සිතන පරිදි, එම තර්කයේම කෙටසක් විය හැකි බවින්, අපගේ අවධානයෙන් වඩි කෙටසක් යෙහු කළත්, අපි දෙකම එකට දෙන්නෙමු. v.29 වෙත.

ශුද්ධ ලියවිලි පඬ (ASV)

29 එසේ නොමති නම් මළවුන් උදෙසා බවිනිස්ම වන අය කුමක් කළ යුතුද? මළවුන් කිසිසේත් නඟිටුවනු නොහැකි නම්, ඔවුන් වෙනුවෙන් බවිනිස්ම වන්නේ මන්ද? 30 අපින් සම පසකම අනතුරේ සිටින්නේ මන්ද?

මෙයට නමයි Argument ad hominem -- එනම් මිනිසාට -- හෙළිදරව් කිරීම, මේ අවස්ථාවේ දී, මළවුන්ගේ නවන නඟිටීමක් නොමති නම්, ප්‍රයෝජනවත් සහ සත්‍යය අතර නොහඳුණිම.

එයින් පහදිලි වන්නේ (1) කෙණින්තියේ නොමසේ නම් (එහි දෙණියට එරෙහිව ප්‍රචණ්ණ තර්කයක් ක්‍රියාත්මක වීමට ආසන්න වශයෙන් නිබිය යුතු) සමහර පුද්ගලයන් "මියගිය අය වෙනුවෙන් බවිනිස්ම" වෙමින් සිටි බව, එයින් අදහස් කරන්නේ කුමක් වුවත්; (2) ලේඛකයානම පඬකයන්ට එම කරුණ ගනන හුරුපුරුදු බව සලකිල්ලට ගත් බව; (3) එය සමන්‍ය පුරුද්දක් නොවන බවින්, එහි නියලෙන්නන් "ඔවුන්" ලෙස නම් කර ඇති අතර, එය ලේඛකයා බහුර කරන බව පෙනේ. එහෙත් (4) කිසිදු හෙළා දකීමක් ප්‍රකණ නොකරේ, එය වරදි නම් ටිකක් අමුතු දෙයක් ලෙස පෙනේ, විශේෂයෙන් කෙණින්තියේ එවනි සිද්ධීන් නිබේ නම්, ලිපියේ සමන්‍ය අරමුණ වූයේ පල්ලියේ සද්චරණමක, අධ්‍යක්මික සහ මූලධර්මමක අපගමනයන් නිවරදි කිරීමයි. එනන.

පෙල්ලේ මුල් පඬකයන්ට ඔහුගේ තර්කයේ ඓතිහාසික පසුබිම ඔහුගේ පත්තෙන් වඩි විස්තර කිරීමකින් තොරව තේරුම් ගන හැකි වුවද, අද අපට එම වණිය නන. එය නොමතිකම සහ "මියගිය අය සදහා" යන ප්‍රකණනයේ "සදහා" යන වචනයේ නමයලිහවය නිසානිමක් නති න්‍යසන් (30 සහ 40 අතර), සමහරක් පහදිලිවම අසත්‍ය,

අනෙක් ඒවා බෙහෙවින් විශ්ව භූමි කල හැකි නමුත් කිසිවක් තීරණයක්මක හොඳම පූර්ණ නමුත් තීරණයක්මක.

එබැවින් අපට කල හැකි හෙදම දෙය නම් (1) අපගේ සලකාලීම සඳහා වඩාත්ම ප්‍රයෝජනීය ඒවායකි, ඔබගේ අදහස් පිළිවෙලට පෙනෙන පරිදි, සහ (2) ග්‍රීක වචනය හුපර්, අක්ෂර පරිවර්තන හයිපර් හිතා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ "මෙහි වෙනුවෙන් වෙනුවෙන් වූ" ප්‍රකාශනයේ "සඳහා පරිවර්තනය කර ඇත -- අපි එය ප්‍රතිලෝම අනුපිළිවෙලින් කරන්නෙමු.

එහි වඩාත්ම අර්ථයන් හුපර් යන්නෙන් අදහස් කරන්නේ උඩින් හෝ ඉහළින් හෝ ඉන් ඔබ්බට යන්නයි. නමුත් අපේ ගිවිසුමේ සහ LXX හි ද එය සිදුවන්නේ සහිතය නොවන සංවේදනයන් තුළ පමණි.

හුපර්තව ගිවිසුමේ

හුපර්තව ගිවිසුමේ සිදුවීම් 160 ක් ඇත. මෙවැනි 134 කදී එය අපගේ පඨය ඇතුළුව ජනමය නඩුවේ වචන සමඟ සිදු වේ; සහ 104 දී එය KJV හි "සඳහා පරිවර්තනය කර ඇත; 12 හි, "of"; 8 හි, 'සඳහා' (යමෙකුගේ) පිණිස"; 3 හි, "(කෙනෙකුගේ) වෙනුවෙන්; 2 හි, "(කෙනෙකුගේ) වෙනුවට"; 5, විවිධ -- පහත සඳහන් එක බිහිවී: "(කෙනෙකුගේ) කෙටස (Mk.9:40); "සම්බන්ධ" (රෙඹ්.9:27); "දෙසට" (2 කෙර්. 7:7); " වෙනුවෙන්" (ෆී. 1:29a); "by" (2 තෙස.2:1).

හුපර්වෙද්නනඩුව 20 වනවිට සිදු වේ, "ඉහළ" 12 වනවිට පරිවර්තනය කර ඇත; "වඩා" 3 වනවිට; "ට වඩා" 2 වනවිට; "ඔබ්බට," වරක් (2 කෙර්.8:3); වරක් "ට" (2 කෙර්.12:13); "ඉවර," වරක් (එෆී. 1:22).

හුපර්විශේෂණ පදයක් 6 වනවිට සිදු වන පරිදි, "ඉතාප්‍රධාන" 2 වනවිට පරිවර්තනය කර ඇත; "තවත්," වරක් (2 කෙර්.11:23); "බහුලව ඉක්මවා" වරක් (Eph.3:20b); "අතිශයින්," වරක් (1 තෙස. 3:10); "ඉතාදුසස්," වරක් (1 තෙස. 5:13).

හුපර් Arndt & Gingrich විසින් අර්ථ දක්වා ඇති පරිදි, නව ගිවිසුමේ ග්‍රීක්-ඉංග්‍රීසි ශබ්දකෝෂය සහ අනෙකුත් මුල් ක්‍රිස්තියානි සහිතය: (අ). මක්නිසද යත්, යමෙකු වෙනුවෙන් හෝ සම් දෙයක් වෙනුවෙන්: (ආ). ඒ සඳහා සලකා බලනු ලබන ඔබගේ දෙයක් සිදු කිරීම සඳහා දෙයෙහි ජනමය වශයෙන්; (ඇ) යන ස්ථානයේ, වෙනුවට, නමින්. (සමහර විට මෙය වෙනුවෙන් ඒකඛද්ධ වේ.); (d) වලනය වන හේතුව හෝ හේතුව දක්වීමට,* නිසා ඒ සඳහා සඳහා (ඉ). huper tes eudokias (Phil.2:13); (f) ගන, සම්බන්ධ (peri වලට සමන, සහ MSS හි නිතර හුවමාරු වීම ගන).

හුපර්වෙද්නනඩ සමග: විශිෂ්ට, අහිඛවයන අර්ථයන්, උඩින්, එහෙ, වඩා

හුපර්විශේෂණ පදයක් ලෙස: තවත් (2 කෙර්.11:23). (ඉහත පරිවර්තන බලන්න.)

* නගර් එලෙසම: "4. පෙළඹවන හෝවලනය වන හේතුව; ඕනෑම පුද්ගලයෙකු හෝ දෙයක් වෙනුවෙන්."

තෙත්තන් අර්ථකථන

1. මියගිය පුද්ගලයන් වෙනුවෙන් ප්‍රේක්ෂිවරුන් බව්නීස්ම කිරීම. "එකම සබඳණ පහදිලි කිරීම නම්, එම සක්‍රමේන්තුව ලබාදීමට පෙර මිය ගිය සමහර ආගමට හරුණු අයෙකු වෙනුවට ජීවමන කිතුනුවකු බව්නීස්ම කිරීමේ පුරුද්දක් කෙරින්තියේ සමහර කිතුනුවන් අතර පවති බවයි. එවනි පුරුද්දක් මර්සියෙතිවරුන් අතර පවතුනි දෙවන සියවසේ [Marcion ක්‍රි.ව. 144 දී පමණ] සමඳ්ධිමත් වූ අතර, තවමත් ඊට පෙර Cerinthians නම් නිකාය අතර [Cerinthus 100 ක්‍රි.ව. පමණ සමඳ්ධිමත් විය] අදහස පහදිලිවම නම් බව්නීස්මයෙන් ගලාඑන ඕනෑම ප්‍රතිලභයක් මිය ගිය කිතුනුවකුට සුරක්ෂිතව ලබාගත හැකි බවයි. ක්‍රි.ව. 407 මිය ගියේය] ඒ පිළිබඳ පහත විස්තරය සපයයි: -- 'කටකුමන් (එනම් බව්නීස්මයට සුදනම්ව සිටි නමුත් ඇත්ත වශයෙන්ම බව්නීස්ම නෙහි) මිය ගිය පසු, ඔවුන් ජීවත්ව සිටින මිනිසෙකු මියගිය අයගේ ඇඳ යට සඟවාතබුහ. එවිට ඔවුන් මියගිය මිනිසුන් ඇඳ ලඟට පමිණ ඔහුට කතාකළ අතර, ඔහු පිළිතුරක් නෙහි, අනෙකා ඔහු වෙනුවට පිළිතුරු දුන් අතර, එබවින් ඔවුන් "මෙවුන් වෙනුවෙන් ජීවත් වීම" බව්නීස්ම කළහ. මිථ්‍යාඝ්‍රික පිළිවෙත අනුමත කරන්නද? නිසකවම නහ. ඔහු කෙරින්තීවරුන්ගෙන් පරිස්සමින් වෙන් කරයි, ඔහු වහම තමා ආමන්ත්‍රණය කරයි, වර්තූය අනුගමනය කළ අයගෙන්. ඔහු තවදුරටත් පළමු හෝදෙවන පුද්ගලයාහඞිතා නෙකරයි; එය මෙම ඡේදය පුරවටම 'ඔවුන්' වේ. එය අන් අයට සක්ෂියක් නෙඞව; එය සරළව වඳ විවඳයයි. එසේ කරන අය සහ නවත නඞ්ථිමක් ප්‍රතික්ෂේප කරන්නෝ තමන්වම ප්‍රතික්ෂේප කරති. මෙම වර්තූය සමහර විට ඔවුන්ගේම ඇදහිල්ලෙන් සමත දෙයකට හුරුවී සිටි යුදෙව් ආගමට හරවන්නන් අතර ඇති විය.

"මිය ගිය අය කිසිසේත් නඞ්ථිවන්නේ නත්නම්, මෙවුන් වෙනුවෙන් බව්නීස්ම වන අය කුමක් කළ යුතුද?" (ver.29) -- කෙරින්තීවරුන්ට සම්පූර්ණ බලය දනුණු බවට සකයක් නහ, නමුත් එහි තේරුම කුමක්දයි අප නෙඞන්නානිසථය අපෙන් ගිලිහී යයි. . . .

"කෙසේ වෙතත්, වචනවල සරල අර්ථය, බව්නීස්ම නෙහි මිය ගිය පුද්ගලයෙකුට ප්‍රේක්ෂියක් ලෙස ජීවමන මිතුරෙකු බව්නීස්ම වූ බව්නීස්මයක් පෙන්නුම් කරන බව පෙනේ. . . . එදාමෙන්ම, අද, සමහර විට සිදු විය. මරණය ලඟවන විට, නෙඞ්දහිලිවන්න පුද්ගලයන්ගේ සිතුවිලි දඩි ලෙස කිතුනු ඇදහිල්ල දෙසට යෙමු විය, නමුත් බව්නීස්ම වීමට පෙර මරණයට පත් කිරීමට අපේක්ෂාකරන කිතුනුවාකපා දමීය.බෙහීස්මය සමන්‍යයෙන් තරුණ හෝ මදි ජීවිතය පවා සම්මත වන තෙක් කල් තබන ලදී. බව්නීස්මයේදී පව් ගණනඞක් සෙද්දාරුනු ඇත, නහහෙත් ඉන් පසුව ආත්මයේ පල්ලම් අඩු විය හැකිය, නමුත් ස්වභවිකවම, සමහර විට වරදි ගණනය කිරීම සිදු විය, සහ හදිසි මරණය දිගු කලක් ජරමඳ වූ බව්නීස්මයක් අපේක්ෂාකලේය.මියගිය අයගේ ඇදහිල්ල ගන එත්තු ගන්වූ කෙතෙක් ඔහු වෙනුවෙන් පිළිතුරු දුන් අතර ඔහු වෙනුවට බව්නීස්ම විය.

සටහන: කෙසේ පිළිගත හැකි වුවත්, ඉහත උපුටාදක්වීම් තුළ විශාල උපකල්පනයක් ඇතුළත් වේ. බෙහෝදෙනාවිශ්වස කරන පරිදි එය පසුව ඔහුගේ ලිවීමෙන් වර්ධනය වූවද යන්න විශේෂයෙන් නොදනී. "For" (huper) යන වචනයේ නමයැයි බව ප්‍රකාශිත බවින්ද මෙයට හැකිම හැකියාවන් හොඳම හඬින් සීමා කෙරෙයි.

2. ජීවත්වීමේ බවින්ද මෙය ක්‍රිස්තුස් වහන්සේ සමඟ එක්සත් වීමට හේතු. "සමහරු අපේ ගලවුම්කරුවන්ගේ ගනුම් තේරුම් ගන්නවා මෙවුන් නඟිටින්නේ නත්නම්, මෙවුන් අනරේ සිටින ගලවුම්කරුවෙක්, මියගිය ගලවුම්කරුවෙක් නමයෙන් පුද්ගලයන් බවින්ද කාරන්තේ ඇයි? නමුත් මම විශ්වස කරනවා එය hoi nekron යන්නට පරිපූර්ණ ඒකීය අවස්ථාවක් බව මිය ගිය පුද්ගලයන් එකකට වඩා එය වචනවල වෙනත් තනක නොමැති සංකේතයකි. (මනිවි හොන්රිගේ විවරණය, 18 වන සියවසේ මුල් භාගය)

සටහන: ඉහත සඳහන් වකාස බණ්ඩය, මනිවි හොන්රි විසින් සඳහන් කර "මෙවුන්" ලෙස පරිවර්තනය කර ඇත, ඔහු පවසන ග්‍රීක පඨයේ බහු වචන, ඒකවචනය නොවේ, ඔහු පවසන පරිදි ක්‍රිස්තුස් වහන්සේ ගනු සඳහන් කිරීමට බෙහෝදුරට ඉඩ ඇත -- නිසකවම නිවර්දයි.

3. ජීවත්වීමේ බවින්ද මෙය ක්‍රිස්තුස් වහන්සේ සහ ක්‍රිස්තියානි මෙවුන් සමඟ එක්සත් වීමට පරිවර්තනය කරයි. "මිය ගිය අය නඟිටුවනු නොලැබේ නම්, එසේ නම්, මෙම ආගමට හරුණු අයව ඔවුන්ගේ ගිණුම මත හෝඔවුන්ගේ අදහසින් බවින්ද මෙයෙන් වළලු ලබන්නේ මන්ද? Rom. 6: 3-11 මෙම කෙටියෙහි පවුල්ගේ අර්ථය ඉතාපහදිලි කරයි. මෙවුන් යනු ඔවුන්ගේ පන්තියකි. ක්‍රිස්තුස් වහන්සේ නව නඟිටීම සඳහා ප්‍රධානියාසහ ප්‍රථම ඵලයයි. බවින්ද මෙයෙන් අපි සංකේතක්මකව එම පන්තිය සමඟත්, ක්‍රිස්තුස් වහන්සේ සමඟත් එක්සත් වෙමු, අපි මෙය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ බලය තුළින් එම පන්තිය සමඟ අපව නඟිටිනු ඇතැයි යන බලපෑමක් තුළ නිසස (රෙච් 6: 5) නමුත් මිය ගිය අය කිසියෙක්ම නඟිටුවනු නොලැබේ නම්, ආගමට හරවුවත් සංකේතක්මක භූමදනයකින් ඔවුන් සමඟ ඒකඛද්ධ කළ යුත්තේ ඇයි? ඔවුන්ගේ ගිණුමට හෝඔවුන් සම්බන්ධයෙන් බවින්ද මෙය කළ යුත්තේ ඇයි? නව නඟිටීමක් නොමැති නම්, බවින්ද මෙය, එනම් එය සංකේතවත් කරයි, අර්ථ විරහිත ය. බවින්ද මෙය සඳහා ඉසීම ආදේශ කර ඇති පල්ලිවලට අයත් විචක්කයින් මෙම කෙටිය කනගුදසක ලෙස විනය කරයි. බවින්ද මෙයේ සංකේතක්මක අරුත -- මිය ගිය අය හා ක්‍රිස්තුස් වහන්සේව ඔවුන්ගේ හිස ලෙස හා ජීවිතයට වළලු ලබුවෙකුගේ එක්වීම -- අපෙක්ෂාවට වරයන්ගේ වචන අර්ථකථනය කරන්නේ කෙසේදැයි දන ගනීමට නොහැකිව ඔවුන් බලපෑමක් තුළ සුන් වී සිටිති. බවින්ද මෙය නෙඹි මිය ගිය ඔවුන්ගේ මිතුරන් වෙනුවෙන් ක්‍රිස්තියානීන් බවින්ද මෙය වීමට පුරුදුව සිටි බව ප්‍රකාශ කරයි. පවුල් ලියාලිඟා හෝ කලකට පසුව, මෙම ඡේදය පිළිබඳ සමන වරදවා වටහාහීමක් මඟින් සහ සෙරිත්තස්ගේ අනුගමකයන්ට එවන විකඳ බවින්ද මෙය කිරීමට හේතු විය. නමුත් මෙම පුරුද්ද පවුල්ගේ වචන වලින් වර්ධනය විය, ඔහුගේ වචන පුරුද්දෙන් කඳවනු ලැබේ." (මක්ගර්වි සහ පෙන්ඩල්ටන්, නෙසලෙකික, කෙරින්ති, ගලකි සහ රෙච්,

අහිමි වන බව කලින් දැකීමෙන්, සුළු පිරිසක් නොව, එසේ කළේ, ප්‍රේරිතය සමග ප්‍රණයකිකව, 'ජීවත් වන අපි සමච්චම ජේසුස් වහන්සේ උදෙසා මරණයට පවා දෙනු ලබුවෙමු. ' (2 කොරි. 4:11.) එවිට අර්ථය නම්: මළවුන් නඟිටින්නේ නත්නම්, ඔවුන්ගේ මරණ වරෙන්තුව ඔප්පු කළ හැකි බව දන බවින්දම වූ අයට කුමක් සිදුවේද?]" (Lipscomb and Shepherd, 1 Corinthians , 1935.)

සටහන: මෙය ඉහත අංක 4 ට සමන නමුත් වඩාත් මනකලීන විග්‍රහයන්. පළමු ජේද දෙක ඩේවිඩ් ලිප්ස්කොම්බ් විසින් වන අතර වරහන් තුළ ජේදය JW Shepherd විසිනි. ලිප්ස්කොම්බ් පවසන දේ සියලු කල්පනාකාරී හඳුනාගැනීමට ගන නිසි ලෙස විස්තර කර ඇති අතර, එබේරපවසන දේ තවදුරටත් විස්තර කර ඇති අතර, සකයක් නත, බෙහෝ දෙනා ක්‍රිස්තුස් වහන්සේ බවට බවින්දම වීමෙන් තම ජීවිත අවදානමට ලක් කිරීමට දැනුවත්ව නොසිටින්නේ නම්, එය තුළම එය සක්ෂියක් නොවේ. පෙළේගේ තේරුම වීම. ඔහු සිතේ තිබූ සහ විස්තර කරමින් සිටි අයගෙන් ඔහු බහු කරන බව පෙනෙන නිසා එය එසේ නොවන බව පෙනේ.

6. මනකදී දිවි පිදූ කිතුනුවන්ගේ ස්ථනය ගනීමට නව ආවරණ බවින්දමය. "එසේ නොව, එය [මළවුන්ගේ නව නඟිටීම] එසේ නොවේ නම්, මළවුන්ගේ කමරය තුළ ක්‍රිස්තියානි ඇදහිල්ල වලදගනීමේ සංකේතයක් ලෙස බවින්දම වූ, ක්‍රිස්තුස් වහන්සේගේ මර්ගයෙහි වටී සිටින නමුත් තවමත් සහය ලබාසිටින ඔවුන් කුමක් කළ යුතුද? නව ආගමට හඳුනා අනුප්‍රාප්තිකයන්ගෙන්, ඔවුන්ගේ ස්ථනය පුරවැහීමට වහම ඉදිරිපත් වන, ඔවුන්ගේ සහවරයන්ගේ කමරය තුළ සටන් කිරීමට ඉදිරියට යන සෙල්දසුවන් ලෙස, ඔවුන් ඉදිරියෙහි මරාදමන ලද, මාවිරුද්ධ වන ධර්මය සත්‍ය නම්, සහ මළවුන් කිසිසේත් නඟිටින්නේ නත, කෙසේ වෙතත්, ඔවුන් එසේ තිබියදීත්, ඔවුන්ගේ ජීවිත අනතුරේ දී, ප්‍රීතියෙන් සුදනම්ව, මළවුන්ගේ කමරයේ බවින්දම කරන්නේ ඇයි? වෙනත් ඕනම ආලෝකයකින් ගණන් ගත යුතුය, නමුත් අපි මෙම ශ්‍රේණියේ මූලධර්මය සහ මෙම මහිමත්විත බලපෑමක් තුළ කෙරෙහි ස්ථාවර සහ පලන දුෂ්ටියකින් ක්‍රියාකරනවායයි සිතමුද? එසේ නොවේ නම්, අපට අපේක්ෂාකිරීමට ලෙකික ප්‍රතිලභ නොවේ බව පහදිලි වන ස්වමියෙකුගේ සේවයේ සම පසක්ම මෙතරම් අනතුරකට නිරවරණය වන්නේ ඇයි?" (Philip Doddridge, The Family Expositor, 15th Edition, 1845.)

සටහන: හුපර් යන වචනය භෂමය වශයෙන් මෙම අර්ථ නිරූපණයට අනුගත වනු ඇත. නමුත් 1 කොරින්ති යුගයේ හෝට්ට පෙර කොරින්තියේ හෝට්ට පෙර හෝමෙතරම් විශල පරිමණයේ වෙනත් තනක ඇති වූ ඇඬි හෙමිනේම් තර්කයක් වනි ඓතිහාසික සන්දර්භයක් සතඬ කිරීමට අපට සක්ෂි නොවන. දිවි පිදුවෝ'රණයේ බිජය" විය.

කෙසේ වෙතත්, පවුල් විසින් ඉහත සදහන් කළ පරිදි නමාගනම සදහන් කරමින් ad hominem තර්කය ඉදිරිපත් කරයි - නමුත් පෙනෙන පරිදි, "මළවුන් උදෙසා බවින්දම වූ" ලෙස ඔහු කතාකළ අය අතර නමඤ්ඤ අරමුණ සදහා නොවන බව පෙනේ -- ඔහු කතා කළේය. ඔවුන්ගෙන් "අපි" වෙනුවට "ඔවුන්" ලෙස.

එසේ වුවද, ඔහුගේ මෙහෙවරේ ස්වභාවය නිසා ඔහු දිනපතම මරණයට පත් විය. පසුව, 2 කෙර්. 1: 8-11 හි සහ නවතන් 11: 23-33 හි, ඔහු තම අන්තර්ගත සහ දුක් වේදනා විස්තර කරයි. ක්‍රියාපෙතේ ද එවැනි බෙහෙවරේ විස්තර කරයි (9:22-25, 28-30); 14:19-20; 19:23-41; 21:27-36) -- සහ ස්ටීවන් (7:54-60) සහ ප්‍රේරිත ජේම්ස් (12:1-2) ගේ සබැඳුණු පරිත්‍යාගය -- නමුත් තවමත් පුලුල්ව පතිරුකු පුණ පරිත්‍යාගයන් නොමත, සහ කෙර්න්තිය සදහා කිසිවක් ලේඛනගත කර නොමත.

7. බව්නීස්මය නිසා තවදුරටත් ජීවත් නොවන පුද්ගලයන්. "පෙල් සදහන් කරන්නේ බෙහෙවරාසමන්‍ය, ඇත්ත වශයෙන්ම සමන්‍ය අත්දැකීමක්, කිතුනුවන්ගේ මරණය දිවි ගලවා ගත් අයගේ පරිවර්තනයට මග පෑයි, ඔවුන් පළමු අවස්ථාවේදී 'මළුවන් වෙනුවෙන්' (ආදරණීය මළුවන් වෙනුවෙන්) සහ බලපෑමකින් තොරව තවන එක්වීම, ක්‍රිස්තුස් වහන්සේ වෙතට හඳුන්වන -- උදා මිය යන මවක් තම පුතාම අභියඟනයකින් දිනගත් විට, 'මම ස්වර්ගයේදී හමුවන්න!' එවැනි ආයඟනා සහ ඒවගේ නිරන්තර සුබදසක බලපෑම, තවන නඟිටීම කෙරෙහි ඇදහිල්ල පිළිබඳ ප්‍රබල සහ සංවේදී සක්ෂි සපයයි; එවැනි සමහර මත කඳුන උදහරණ මෙම සදහන යෙස්තාකර ඇත. පවුල් එවැනි පරිවර්තනයන් "මළුවන් වෙනුවෙන් බව්නීස්ම වූ" ලෙස නම් කරයි, මන්ද බව්නීස්මයෙන් තව ඇදහිලිවන්තයා මුද්‍රාගත බවින් සහ ඔහුව කිතුනු ජීවිතයට කප කරයි, එහි සියලු අලභ හා උපද්‍රව සමග, අනගත ආර්ථිකයේ බලපෑමකින් තොරව, පවුලේ සෙනෙහස හා මිත්‍රත්වය සමග මිත්‍ර වීම, ක්‍රිස්තියානි ධර්මය ව්‍යස්ත වීමට බලපෑමක් සකසා විය. ... මෙම බව්නීස්මයන් රැදී සිටින බලපෑමකින් තොරව තවන නඟිටීමක් නොමතිව සුන් වී යනු ඇත; එය ඔවුන් පමාදෙනු ඇත.

සටහන: මෙය හුපර් යන්තෙහි නිර්වචනයන්ගෙන් එකකට හරියටම ගලපේ -- එනම්, "චලනය වන හේතුව හෝ හේතුව දක්වීම සදහා ඒ සදහා (Arndt & Gingrich); "ප්‍රේරක හෝ චලනය වන හේතුව; ඕනෑම පුද්ගලයෙකු හෝ දෙයක් වෙනුවෙන්" (තයර්).

ක්‍රිස්තුස් වහන්සේ බවට පරිවර්තනය වීමේ සහ බව්නීස්මයේ බෙහෙවරාසමන්තන්හිදී, වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් ප්‍රධාන අතරමදි සහ චලනය වන හේතුව වී ඇත. සමහර අවස්ථාවලදී, බව්නීස්මය සිදුවීමට පෙර පුද්ගලයෙකු හෝ පුද්ගලයන් මිය ගොස් ඇති බව පවසේ. එවැනි අවස්ථාක, විස්තර කුමක් වුවත්, පරිවර්තකයා සබැඳුණු අයගේ බව්නීස්ම වී ඇත්තේ, කියන පුද්ගලයා හෝ පුද්ගලයන් නිසාය. පවුල්ගේ අදහස මෙයද තද්ද යන්න අපට නිශ්චිතවම දනගත නොහක. නමුත් එය ඉතා හොඳින් විය හැකිව තිබුණි -- මෙම ලේඛකයා ඔහු දන්නා වෙනත් අර්ථකථනයක් ගන සමන විශ්වසයකින් කිව නොහක.

නිගමනය

"මළුවන් උදෙසා බව්නීස්ම වීම" හෙබ්‍රෙ. 6:2 හි සදහන් "බව්නීස්ම ඉගන්වීමේ" අපේක්ෂිත විෂය පථය තුළට පමිණියද, සමහර මිථ්‍යාදෂ්ටික නිකායන් විසින් සිදු කරනු ලබන පරිදි, මළුවන් සදහා ප්‍රේක්ෂි හෙවිකර බව්නීස්මය අනුමත කිරීමක් එහි ඇතුළත් නොවේ. මුල් ක්‍රිස්තියානි ගතවර්ෂ වලදී සහ අපේ කලයේ මෙම නිවර්තන විසින්. මක්නිසද යත්, සමු කෙතෙකුම ඔහුගේ ක්‍රියාවලට අනුව විනිශ්චය කර විපක දිය යුතු බව ශුද්ධ

ලියවිල්ලේ පහදීලිව දක්වන්න (මතෙව්. 16:27; එළි. 2:23; 20:12, 13; 22:12) -- සහ එක් එක් පුද්ගලයා විසින් කරන ලද ක්‍රියාලීන් ගර්භය (2 කෙර්. 5:10) -- මරණයෙන් පසු හෝ වෙනත් කෙනෙකුගේ ගර්භය තුළ නෙඹවි.

පූජ්‍යතය හෙවත් භය?

9:4 පරිච්ඡේදය

හෙබ්‍රෙව් 9:4 හි American Standard Version හි ශුද්ධ වූ ශුද්ධස්ථනය ගිවිසුම් පෙට්ටිය සහ අනෙකුත් වස්තූන් සමඟ "සුවද දුම් පූජ්‍යතයක් ඇති" ලෙස කථාකරයි, නමුත් එහි මඟිමේ, "නත්නම්, censer" යනුවෙන් කියවේ. කිං ජේම්ස් අනුවද සහ තවත් කිහිප දෙනෙක් "රන් වර්ණය" කියවන්න. නමුත් නව පරිවර්තනවලින් බහුතරයක් ද නිව් කිං ජේම්ස් බයිබලය ඇතුළු ඇමරිකානු සම්මත අනුවදයේ පඨය කියවා ඇත. නවද මෙය පඨමය සහ/හෝ පරිවර්තනයක් පෙන්වනු කෙරේ. ගටලුවට විසඳුම අප හෝ වෙනත් අය සතුව ඇතැයි අප සිතනවද නද්ද යන්න අප විසින් හඳුනාගනීම සුදුසුය.

ගටලුව ප්රකාශ කර ඇත

(1) නව ගිවිසුමේ ශුද්ධ ලියවිලිවල පිළිගත් ග්‍රීක හෙබ්‍රෙව් ග්‍රන්ථයේ, ශුද්ධස්ථනයේ ඇති "සුවද දුම් පූජ්‍යතය", ශුද්ධස්ථනයෙන් වෙන්කර හඳුනාගෙන ඇති පරිදි, පරණ ගිවිසුමේ ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර, එය ගන සඳහා නෙඹවි. පෙළ. (2) ජේම්ස් රජුගේ අනුවදයේ හෙබ්‍රෙව් පඨයේ මෙන්, ශුද්ධස්ථනයේ හෝ ශුද්ධස්ථනයේ හෝ ශුද්ධස්ථනයේ "රන් වර්ණ භක්ෂ්ඨයක්" ගන පරණ ගිවිසුමේ සඳහන් නෙඹවි -- වර්ණයක් හඹිතාකර ඇතත් මක්නිසද යත්, උත්තම පූජකයා විසින් "වස්ම තුළ" සුවද ද්‍රව්‍ය දැල්වීම සඳහා ලෙවී කථව 16:12-13) -- එනම්, ඔහු වසරකට වරක් ඇතුළු වූ අතිශුද්ධස්ථනය තුළය.

මක්නිසිට, ඔහුගේ අපේක්ෂාලික ලිපිවල මෙසේ අදහස් දක්වයි: "ප්‍රේරිතයා [අවධරණය කළේය, මන්ද ඔහුද පූජකයන්ගෙන් ඉගෙන ගෙන නෙකිබිය හකිය], වන්දිගෙවීමේ දිනයේ උත්තම පූජකයා විසින් හඹිතාකරන ලද දූපය රත්වන බවත්, එය ඔහු විසින් ඇතුළු මණ්ඩපයේ, එසේ ම වස්ම ආසන්නයේ තබන ලද අතර, ඔහු ලබන වසරේ දිවුරුම් දීමට සූදනම් වූ විට, ඔහුගේ අත වස්ම යට තබීමෙන්, ඔහු වඩිපුරම ඇතුළු වීමට පෙර, එය දඹවන අඟුරු වලින් පුරවාගනීම සඳහා එය ඇද ගත හකි විය ලෙවී. 16:12,13.

එහෙත්, එසේ නම් (ශුද්ධ ලියවිල්ලේ ඒ සඳහා කිසිදු සක්ෂියක් නෙඹවි වුවද), පරණ ගිවිසුමේ පඨයේ මෙන් ශුද්ධස්ථනයේ ඇති බවට හෙබ්‍රෙව් භක්ෂ්ඨවත් "සුවද දුම් පූජ්‍යතයක්" සඳහන් කර නෙඹවි බව තවමත් පහදීලි කරුණකි. එවන් පූජ්‍යතයක් අතිශුද්ධස්ථනය තුළ තිබෙන බව පරණ ගිවිසුමේ සඳහන් වේ. එමෙන්ම වඩත් තස්නිමත් ලෙස පහදීලි කරන සරලම පහදීලි කිරීම සෙවීමට අපට තවමත් ඉතිරිව ඇත. එබවින්, අපි අදහස පරණ ගිවිසුමේ පඨ වලින් ආරම්භ කර එනන් සිට අපගේ මඟ්ගය වඩ කරමු.

අදහස පරණ ගිවිසුමේ පඨ

1. නික්මයම 25-27; 30:1-21 (පරිපූරක), මණ්ඩපය සහ එහි ගඟහණ්ඩ සහ උසඞිය සඳීම සහ හඞිතය සඳහා උපදෙස්: (අ) අහයඞුමිය හෝ මණ්ඩපය (25:1-9); (ආ) පෙට්ටිය, සක්ෂිය එහි තබාඇත (25:10-16); (ඇ) කරඞුව මත තබා ඊට ඉහලින් කෙරුඞවරුන් සහිත දයඞි ආසනය (25:17-22); (ඈ) සංදර්ශන රෙඞි වගුව (25:23-30); (ඉ) පහන් සහිත ඉට්පන්දම් (25:31-40); (ඊ) මණ්ඩපය ආවරණය කිරීම සඳහානිර (26:1-14); (උ) ඞින්ති සඳහා රනින් ආවරණය කරන ලද පුවරු (26:15-30); (ඌ) ශුද්ධස්ථනය සහ අනිශුද්ධස්ථනය වෙන් කිරීම සඳහා වස්ම, කරඞුව සහ අනිශුද්ධස්ථනයේ කරුණා ආසනය සහ ශුද්ධස්ථනයේ දකුණු සහ උතුරු පත්තේ පිළිවෙලින් "වස්ම නෙඞනිව" මේසය සහ ඉට්පන්දම් සහිතව (26 :31-35); කුඞඞමේ දෙඞ සඳහානිරය (26:36-37) -- කුඞඞමට ඇතුළු වූ; පින්තලවලින් ආවරණය කර ඇති දවන පූජාපූජඞනය (27:1-8), කුඞඞමේ දෙඞටුව ඉදිරිපිට මණ්ඩපයේ මළවෙහි තඞිය යුතුය; කුඞඞමේ උසඞිය (27:9-19).

අනිරේක: (අ) සුවද දුම් පූජඞනය, රනින් ආවරණය කර, "වස්ම ඉදිරිපිට [NIV, "පෙර"] සක්ෂි පෙට්ටිය අසල, දයඞි ඉදිරියෙහි තබාඇත. සක්ෂියට උඞින් ඇති ආසනය" (30:1-10), එයින් අදහස් වන්නේ එය ශුද්ධස්ථනයේ කේන්ද්‍රගතව තිඞු නිසඞිය හක, මන්ද කරඞුව සහ කරුණාආසනය අනිශුද්ධස්ථනයේ කේන්ද්‍රගතව තිඞු ඞවින්, පූජකයෙකු (නමුත් උත්තම පූජකයෙකු නෙඞව) සහ යෙඞන් ඞස්ට්ටියේ පියඞු සෙකරියස් සුවද දුම් දවන ලද සහ "සුවද දුම් පූජඞනය" පිහිටාතිඞු "ස්වඞින්ගේ මලිගඞව" එම කෙඞසට සමත වූ මණ්ඩපය (ලුක් 1 :8-11) -- එනම්, ශුද්ධස්ථනයේ, උත්තම පූජකයඞ පමණක් ඇතුළු විය හකි අනිශුද්ධස්ථනය නෙඞව; (ආ) පින්තල වලින් සඞන ලද ලේවර්,

2. නික්මයම 40:1-8, මණ්ඩපය ඇති දඞි කිරීම සහ ගඟ හණ්ඩ තඞීම සඳහා උපදෙස්: (අ) රැස්වීම් කුඞඞමේ පසුපස මණ්ඩපය (vs.1-2); (ආ) සක්ෂි පෙට්ටිය මණ්ඩපයේ තබා එය වස්ම තුළ තබාඑය අනිශුද්ධස්ථනයේ තඞන VEIL (vs.3) සමඟ තිරගත කරන්න; (ඇ) මේසය සහ ඉට්පන්දම් රැගෙන එන්න (vs.4); (ඈ) සුවද දුම් සඳහා රන් පූජඞනය සක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්න (එය වස්ම අසල ඇති අතර එය ශුද්ධස්ථනයේ දෙපසට වඞාකේන්ද්‍රගත විය හකිය, පෙට්ටිය අනිශුද්ධස්ථනයේ කේන්ද්‍රගතව තිඞුණක් මෙන්) , සහ රැස්වීම් කුඞඞමේ මණ්ඩපයට දෙඞර් තිරය තබන්න (vs.5) -- මේස, ඉට්පන්දම් සහ සුවද දුවඞ පූජඞනය තිර දෙක අතර හෝ ශුද්ධස්ථනය ඇතුළත තබනු ඇත. (ඉ) දවන යඞ පූජඞව පූජඞනය මණ්ඩපයේ දෙඞ ඉදිරිපිට තබන්න (vs. 6) -- කුඞඞමෙන් පිටත; (ඊ) සම්මුඞ වීමේ කුඞඞම සහ පූජඞනය අතර ඞදුනක් තබාඑයට වතුර දමන්න (vs.7); (උ) උසඞියේ වටේට උසඞිය සකසන්න, සහ උසඞියේ ගේට්ටුවේ (එනම්, ගේට්ටුවේ) තිරය එල්ලන්න (එදිරිව 8).

3. නික්මයම 40:17-33, මණ්ඩපය ඇති දඞි කිරීම සහ එහි ගඟහණ්ඩ තඞීම පිළිඞද වර්තඞ: (අ) මණ්ඩපයම ඞසවාඇත (vs.17-19); (ආ) "සක්ෂිය" නව්ට දමා ඊට ඉහලින් දයඞව ආසනය තබා ඒවා මණ්ඩපයේ තබා VEIL (vs.20-21) සමඟ තිරගත කරන ලදී -- මේ අනුව, ඊළඟට සඳහන් කර ඇති දෙයින් ඒවා වෙන් කරයි; (ඇ) මේසය (ප්‍රදර්ශන රෙඞි සඳහා) "වස්ම නෙඞනිව" උතුරු පත්තේ මණ්ඩපයේ තබා ඇත (vs.22-23) -- එනම්, අනිශුද්ධස්ථනයෙන් වස්ම මගින් වෙන් කරන ලද ශුද්ධස්ථනයේ; (ඈ) ඉට්පන්දම්

කුඩුමේ දකුණු පත්තේ උතුරු පත්තේ සංදර්ශන රෙච් මේසය ඉදිරිපිට තබාඇත (vs.24-25); (ඉ) "වස්ම ඉදිරිපිට" රැස්වීමේ කුඩුමේ තබා ඇති සුවද දුම් සඳහා රන් පූජ්‍යතය (vs.26027) -- එනම්, ශුද්ධස්ථනය අතිශුද්ධස්ථනයෙන් වෙන් කරන ලද "නිරය ඉදිරිපිට" (NIV); (ඊ) මණ්ඩපයේ දෙණර් (දෙණටුව) නිරය තබා ඇත (වි. 28) -- ශුද්ධස්ථනය සහ එහි ගඟහණ්ඩ උසවියෙන් පිටත වෙන් කිරීම; (උ) මණ්ඩපයේ දෙණ ලඟ දවන පූජා පූජ්‍යතය (vs.29) -- නමුත් ඉන් පිටත; (හ) සම්මුඛ වීමේ කුඩුම සහ පූජ්‍යතය අතර තබා ඇති ලේවර්, එහිදී ආරෙත් සහ ඔහුගේ පුතුන් (උත්තම පූජකයා සහ පූජකයන්) ඔවුන් සම්මුඛ වීමේ කුඩුමට ඇතුල් වන විට සහ පූජ්‍යතය අසලට පමණි විට ඔවුන්ගේ අත් පාසෙදාගත්හ (දවන පූජ්‍ය) (එදිරිව 30-31); (i) මණ්ඩපය සහ පූජ්‍යතය වටා උසවියක්, සහ උසවියේ ගේට්ටුවේ නිරය පිහිටුවා ඇත (vs.33). 29) -- නමුත් ඉන් පිටත; (h) සම්මුඛ වීමේ කුඩුම සහ පූජ්‍යතය අතර තබා ඇති ලේවර්, එහිදී ආරෙත් සහ ඔහුගේ පුතුන් (උත්තම පූජකයා සහ පූජකයන්) ඔවුන් සම්මුඛ වීමේ කුඩුමට ඇතුල් වන විට සහ පූජ්‍යතය අසලට පමණි විට ඔවුන්ගේ අත් පාසෙදාගත්හ (දවන පූජ්‍ය) (එදිරිව 30-31); (i) මණ්ඩපය සහ පූජ්‍යතය වටා උසවියක්, සහ උසවියේ ගේට්ටුවේ නිරය පිහිටුවා ඇත (vs.33). 29) -- නමුත් ඉන් පිටත; (h) සම්මුඛ වීමේ කුඩුම සහ පූජ්‍යතය අතර තබා ඇති ලේවර්, එහිදී ආරෙත් සහ ඔහුගේ පුතුන් (උත්තම පූජකයා සහ පූජකයන්) ඔවුන් සම්මුඛ වීමේ කුඩුමට ඇතුල් වන විට සහ පූජ්‍යතය අසලට පමණි විට ඔවුන්ගේ අත් පාසෙදාගත්හ (දවන පූජ්‍ය) (එදිරිව 30-31); (i) මණ්ඩපය සහ පූජ්‍යතය වටා උසවියක්, සහ උසවියේ ගේට්ටුවේ නිරය පිහිටුවා ඇත (vs.33).

හෙබ්‍රෙව් 9:4 ග්‍රීක පඨය

පරණ අනුවද වල "සුවද පෙල" ලෙසත් බෙහෝනව අනුවද වල "පූජ්‍යතය" ලෙසත් පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය, thumiao සිට thumiaterion යනු සුවද දුම් පුළුස්සා දමීමයි. එය මෙම ඡේදයේ නව ගිවිසුමේ පමණක් සිදු වන අතර LXX හි (පරණ ගිවිසුමේ ග්‍රීක පරිවර්තනය) දෙවරක් පමණක්, 2 ලේකම් 26:19 සහ එසකියෙල් 8:1, සහ ස්ථාන දෙකෙහිම එය පවත්වනු ලබන බව කලාකෙරේ. හස්තය, සහ පරණ ගිවිසුමේ සියලුම අනුවද වල මෙම ඡේදවල පරිවර්තනය "සුවද පෙල" බව මම දනිමි. එපමණක් නොව, "සෙල්ලිපිවල, පපිරස් සහ සම්භව්‍ය ග්‍රීක ග්‍රීකවල thumiaterion යන්නෙහි තේරුම වර්ණයක් ලෙස පෙනේ" (Tyndale New Testament Commentaries [1960] on Hebrews 9:4).

LXX හි "පූජ්‍යතය" සඳහා වන සමන්‍ය වචනය වන අතර, නව ගිවිසුමේ ද, තුසියස්ටේරියන් යනු, හෙබ්‍රෙව් භාෂාවෙන් "censer" ලෙස අනෙක් වචනය පරිවර්ථනය කිරීම සඳහාමෙන්ම, 2 Chronicles සහ Ezekiel හි පරණ අනුවද ලෙස පරිවර්තනය කිරීම සඳහා ප්‍රබල හේතුවක් වේ. කරන්න. තවද, හෙබ්‍රෙව් ලේඛකයා ඔහුගේ යෙහු කිරීම් සහ පරණ ගිවිසුමේ උපුටා දැක්වීම් වලදී බෙහෝදුරට LXX භාවිතා කරන බවින්, thumiaterion "censer" ලෙස පරිවර්තනය කිරීමේ නඩුව නව දුරටත් ශක්තිමත් වේ. ඇත්ත වශයෙන්ම, "CENSER" යටතේ කිරීත්මත් සහ බහුලව භාවිතා වන කතියක් වන නව ගිවිසුමේ වචන පිළිබඳ වයිත්ගේ එක්ස්පෙසිටර් ශබ්දකෝෂය (නව එක-වෙළුම් සංස්කරණය, 1952) දෙවන ග්‍රීක වචනය සඳහා වෙන් අර්ථයක් සඳහන් නොකරයි.

එහෙත්, එවැනි සලකාබලීම්වලට එරෙහිව, ෆිලෝ(ක්‍රි.ව. 50 දී පමණ මිය යන) සහ ජෙෂිතස් (ක්‍රි.ව. 95 දී පමණ මිය යන) යන දෙදෙනාම හෙබ්‍රෙව් ලේඛකයන්ගේ අර්ධ සමකලීනයන් වන අතර ග්‍රීක භාෂා භාවිතාකරන යුදෙව් ලේඛකයින් දෙදෙනාම ග්‍රීක භාෂාවන් තුමියටේරියන් භාවිතාකළහ. ඉටිපන්දම් සහ ශුද්ධස්ථනයේ මේසය සමඟ රන් පූජනය. පසුව, තවත් ලේඛකයින් දෙදෙනෙකු වන ඇලෙක්සන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් (මියමින් සිටින්නේ ක්‍රි.ව. 215) සහ ඔර්ජන් (ක්‍රි.ව. 185?-245?) ද එසේමය. මෙම වචනය සරලව අදහස් කරන්නේ හෝඅඩුම තරමින් සුවද දුම් පූජාකිරීම හා සම්බන්ධ උපකරණයක් හෝස්ථනයක් අදහස් කිරීමට ඇති හැකියාව එයින් ඇඟවෙනු ඇත, එබැවින් සුවද දුම් ඔප්පු කිරීම සඳහා භාවිතා කරන "සුවද බඳුනක්" හෝ "පූජනයක්" යන්නෙන් අදහස් කළ හැකිය. හෙබ්‍රෙව් ලේඛකයාඑය භාවිතාකරන්නේ පසුකලීන අර්ථයෙන් බව -- නූතන පරිවර්තනවලින් බහුතරයක් පිළිබිඹු කරන දෂ්ටිකේණයකි.

තව ද, තයර්ගේ ග්‍රීක-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ තව ගිවිසුමට අනුව, ඉහත සඳහන් කළ ෆිලෝ සහ ජෙෂිතස් යන දෙදෙනාම, සුවද දුම් පූජනයේ රන් පූජනය සඳහා තුමියටේරියන් සහ තුසියස්ටේරියන් යන දෙකම එකිනෙකට හුවමාරු කර ගත්හ -- විටෙක එකක් සහ තවත් විටෙක අනෙක. එසේම, ද එක්ස්පෙසිටර්ගේ ග්‍රීක ගිවිසුමට අනුව, හෙබ්‍රෙව් පරුණ ගිවිසුමේ ග්‍රීක පරිවර්තන දෙකක් -- නියඩෙෂන් විසින්, ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ මද භාගයේදී (160ට පෙර) සහ සිමවස් විසින්, 3 වැනි සියවසේ ආරම්භයේදී (ක්‍රි.ව. 200 ගණන්වල) --- දෙදෙනාම නික්මයම 31 හි "සුවද දුම් පූජනය" සඳහා thumiaterion භාවිතාකරයි. (කෙසේ වෙතත්, පරිච්ඡේද උපුටාදක්වීම පහදිලිවම මුද්‍රණ දේෂ්ඨයක් වන අතර, නික්මයම 30 -- පද 1-10 අදාළ වන කොටස කියවීමට නිවරදි කළ යුතුය) .

සම්භවිතවක් ලෙස අප ඉහතින් පිළිගත් දෙයට එකඟව, තයර් පවසන පරිදි thumiaterion යනු "ධූමයනය කිරීම හෝසුවද දුම් දල්වීම සඳහා වූ උපකරණයක් වේ සහිතය, ඒ භාසමනව පවසන පරිදි, වචනයේ තේරුම "නිසි ලෙස සුවද දුම් දල්වීම සඳහාස්ථනයක් හෝභාෂනයක්" සහ "සමනයෙන් සුවද ද්‍රව්‍යයක්" යන්නයි. නමුත් ඔවුන් එකතු කරන්නේ: "කෙසේ වෙතත්, Hb 9:4 සුවද දුම් පූජනය (Hdt.2,162 ලෙස; Aelian, VH12,51; esp. යුදෙව් දේවමණ්ඩලවේ සුවද දුම් පූජනය: ෆිලෝරෙර්. ඩී.වී. හර්.220, මෙෂ්.2,94; ජෙෂ්., බෙල්.5,218, ඇන්ට් 3,147; 198. "එසේම, මෙල්ටන් සහ මිලිගන්, පපිරස් සහ අනෙකුත් සහිතය නෙවන මුලභ්‍රවලින් නිදර්ශනය කරන ලද ග්‍රීක ගිවිසුමේ ඔවුන්ගේ වචන මඟුවේ, එහි භවිතය පිළිබඳ 2වන සියවසේ මුලභ්‍ර කිහිපයක් උපුටා දක්වන්න,ඒවැසින් සමහරක් තුළ එය "පහදිලිවම" සහ "බෙහෝ සන්දර්භයන්හිදී, වර්ණය සවිකර හෝචංචලද යන්න අපට පවසිය නොහැක" -- එනම්, එය පූජනයක් ලෙස සලකනු ලබන්නේද නොහොත් එය වර්ණයක් ලෙස සලකනු ලබන්නේද යන්නයි. ඉහත අර්ථ දක්වීම් වලින්.

එසේ නම්, ඉහත සඳහන් කළ දේවල එකතුව සහ සර්භය නම්, හෙබ්‍රෙව් ලේඛකයා "සුවද දුම් පූජනය" යන අර්ථයෙන් ඔහු කළ ග්‍රීක වචනය වඩාත් නිසකවම භාවිතාකළ

හැකිව තිබුණත්, ඔහු කළ බව ඔප්පු කිරීමට ඔහුට නොහැකි වීමයි. කෙසේ වෙතත්, ඔහු එසේ කළේ නම්, එය විසඳන්නේ තවත් ගටළුවක් නිර්මාණය කිරීමෙන් පමණි: (1) පරණ ගිවිසුමේ ප්‍රමුඛ ලෙස සඳහන් කර ඇති මණ්ඩපයේ ගඟ භණ්ඩ කබල්ලක් ගන සඳහන් කිරීම ඔහු අනහරින් මන්දඬි කල්පනා කිරීමෙන් අපට සහනයක් ලබයි. පරණ ගිවිසුමේ ශුද්ධ ලියවිලිවල මණ්ඩපයේ ගඟ භණ්ඩයක් ලෙස කිසිසේත්ම සඳහන් කර නැති "රන් ධූමකය" ආදේශ කරන්න; නමුත් (2) එය "සුවද දුම් පූජ්‍යනය" අනිශුද්ධස්ථනය සමඟ සම්බන්ධ කරයි, නමුත් පරණ ගිවිසුමේ ශුද්ධ ලියවිලිවල එහි පිහිටීම ශුද්ධස්ථනය ලෙස දක්වන්න.

එබැවින්, අනිශුද්ධස්ථනයේ හෙණිකව "නෙහිට" යම් අර්ථයකින් එවැනි ඇසුරක් පවතිය නොහැකි නම්, අපට තවමත් හෙබ්‍රෙව් පඬු සහ පරණ ගිවිසුමේ පඬු අතර පරස්පරතාවයක් ඇත. හෙබ්‍රෙව් 9:4 හි ශුද්ධස්ථනය ගන කතාකරන්නේ "සුවද දුම් පූජ්‍යනය රන් පූජ්‍යනයක්" (එම පරිවර්තනය නිවර්දි නම්) ලෙසය , වස්ම අසල එය අනිශුද්ධස්ථනයෙන් වෙන් කරයි, නමුත් අනිශුද්ධස්ථනය තුළම නොවේ.

එබැවින්, "සුවද දුම් වල රන් පූජ්‍යනයක් තිබීම" යන ප්‍රකාශය අවශ්‍යයෙන්ම ඇතුළත නොමැතිව යම් අර්ථයකින් අයත් වීමේ අර්ථය පිළිගනීමට ප්‍රමණවත් තරම් විස්තීර්ණ හෝ නොමැතිව යන ප්‍රශ්නයට අපට මුහුණ දීමට සිදුවේ. එසේත් නැතිනම් "සුවද දුම් පූජ්‍යනය" සඳහන්වූ අනිශුද්ධස්ථනය තුළ තිබූ බවට කිසිදු සකයකින් තොරව ලේඛකයා තේරුම් ගනීමට අපට අවශ්‍යද? එම ප්‍රශ්නයට පිළිතුර මෙම සමහරුන්ගේ ආරම්භයේ ඇති ගටළුවට ඕනෑම සතුටුදායක විසඳුමක් සඳහා ඉතා වැදගත් වේ.

මදක් සිතා බලීමේදී, සම්භවිතව පිළිගන්නේද නද්ද යන්න නොසලකා හැකියව පිළිගනීමට අවශ්‍ය බව පෙනේ. අප සමු කෙතෙකුටම ශරීරයේ කුහරය තුළ හදවතක්, අක්මකක් සහ පෙනහළු ඇති අතර ශරීරයෙන් පිටත උපාංග ලෙස අත් සහ පෑ ඇත. එම අර්ථයෙන් ම "සුවද දුම් වල රන් පූජ්‍යනය" නිසඤාව ම එය තුළ අවකාශීය වශයෙන් නොමැතිව, ශුද්ධ වූ ශුද්ධස්ථනයේ උපග්‍රන්ථයක් ලෙස සලකිය හැකිව තිබුණි. තවද අපි එය පසුව අවධනයට ලක් කරමු.

එහෙත්, මේ වන විට, අපට තවමත් ප්‍රශ්නය තිබේ, වඩාත්ම සතුටුදායක ආකාරයෙන් පහදීලි කරන සරලම පහදීලි කිරීම කුමක්ද? පිළිතුර, එක් එක් කෙනා සම්බන්ධයෙන් ගත් කල, ශුද්ධ ලියවිලි සහ ඒවණය මතව කතුවරුන් කෙරෙහි කෙතෙකුගේ ආකල්පය මත තරමක් රඳාවන්. සලකා බලනු ලබන ජේදයේ නිවර්දි පරිවර්තනය "සුවද නහක" වෙනුවට "සුවද දුම් පූජ්‍යනය" යයි විශ්වාස කරන අයගේ පර්යේෂණයන් අපි සලකා බලීමට බලපෑමක් වන ප්‍රධාන ප්‍රවේශ වර්ග දෙකක් තිබේ, ඊට අමතරව, කිසි විටෙකත් වඩා මුදලක් ලබා නොගත් තවත් දෙකක්. අපි දෙවන්නෙන් පටන් ගනිමු.

පෙනෙන පරස්පරතාව පහදීලි කිරීමේ උත්සාහයන්
 1. කුඩාම වෙනුවට සලමෙන්ගේ දේවමඤ්චිතයට යෙමු කිරීම (1 රජවලිය 7:48-50; 2 ලේකම් 4:19-22): සලමෙන්ගේ දේවමඤ්චිතව ඇති බවට "සුවදකිරීම" ("ගිනිපෙට්ටි", ඇමරිකානු සම්මත අනුවදය) සඳහන් කර ඇති බව සත්‍යයකි. දේවමඤ්චිත, නමුත්

ශුද්ධස්ථනයේ අතිවිශිෂ්ට ගඟහඤ්චවල කෙටසක් ලෙස (ඒවා"දෙවියන් වහන්සේගේ ගඟයේ" වෙනත් නෂ්ටක ගබඩාකර ඇත්නම් මිස ශුද්ධස්ථනයේ සහ සමහර විට වෙනත් තත්වල භවිතාකර ඇත්නම් මිස) -- අතිශුද්ධස්ථනයේ මෙන් නෙබ, " ඔරකල්." දෙවන පිළිවෙලින් 1 රජබලියේ 8 වන පරිච්ඡේදය සහ 2 ලේකම් 5 වන පරිච්ඡේදය දක්වා විස්තර කර නෙමුනි අතර, ගිවිසුම් පෙට්ටිය සහ එය ආවරණය කරන කෙරුබවරැන් හඳු වෙනත් ගඟ හඤ්ච ඇති බවක් සඳහන් නෙමු. (ඉහත පරිච්ඡේදවල පිළිවෙලින් 6-8 සහ එදිරිව 7-8 බලන්න.)

ශුද්ධස්ථනය සඳහාස්ථවර ගඟහඤ්චවල අයිතම (1) රන් පූජ්‍යනය, (2) සංදර්ශන රෙච් මේසය සහ (3) ඉටිපන්දම් (ඒවසින් දහයක් මණ්ඩපයේ මෙන් එකක් වෙනුවට, සහ "ඔරකල් ඉදිරිපිට" පිහිටාඇත. කුඩමම මෙන් දකුණු පත්තේ පිහිටාඇත වෙනුවට). තවද උපාංග මල් සහ පහන් (පහන් රුකෙහි කෙටසේ හෝ"ඉටිපන්දම්") සහ ටො, කෙස්ප, ස්තෆර්, බේසින්, හඳි සහ ගිනි පත් ("වභන," කිං ජේම්ස් අනුවදය, "අළු බඳුන්" ලෙස ලභිස්තුගත කර ඇත. ආන්තිකය) -- සියලු රන්. බෙහෙවැද්ද පාංග ලම්පු සහ සුවද දුම් පූජ්‍යනය සහ සමහර විට ප්‍රදර්ශන රෙච් මේසයට සේවය කිරීම සඳහාභවිතාකිරීමට ඇතැයි සලකේ.

අහඹු ලෙස, ඉහත ජේදවල භවිතාකර ඇති හෙබ්‍රෙව් වචනය (mactah) සහ "censer"/"ash pan" (KJV හෝ"firepan" (ASV) පරිවර්තනය කර ඇත, එය 2 ලේකම් 26:19 සහ එසකියෙල් 8 හි ඇති එකක් නෙමු: 11, එනම්, miqtereth, LXX හි thumiaterion සහ ඉංග්‍රීසි අනුවදවල "censer" ලෙස පරිවර්තනය කර ඇත. තවද ඉහත සඳහන් ජේදවල, "ඔරකල්" හෝ අතිශුද්ධස්ථනයේ සිටින ලෙස සඳහන් කරන ලද රන් මික්ටෙරන් හෝරන් මච්තා කිසිවක් නෙමු. සලමෙත්ගේ දේවමඬිගනව් ස්ථනය, එබවින් හෙබ්‍රෙ. 9:2-4 හි ගවලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එම ජේදවල කිසිදු උපකරණයක් නෙමු.

2. Wilson's Emphatic Diaglott (1864): මෙය ග්‍රීස්බන්ගේ ග්‍රීක පඬය නවන කියවීම සහ වනිකනු අත්පිටපතේ විවිධ කියවීම් මත පදනම් වූ කතියකි, එය අවම වශයෙන් 1481 සිට වනිකනු පුස්තකලයේ සිටිම හේතුවෙන් එය හඳින්වේ. හෙබ්‍රෙව් 9:2, විල්සන් පද සටහනක මෙසේ පහදිලි කරයි: "වනිකනුවේ MS කියවීම. පිළිගත් දුෂ්කරතාවයකට විසඳුමක් ලබාදීම සහ මෙහෙසයික් ගිණුම සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වන පරිදි පිළිගෙන ඇත." ඔහු එය මෙසේ පරිවර්තනය කරයි: "මක්නිසද මණ්ඩපයක් සුදනම් කර ඇත -- පළමුවන්න -- පහන් රුක දෙකම තිබුනා මේසය, සහ පමිණ සිටීමේ රෙච්, සහ සුවද දුම් පූජ්‍යනය [ප්‍රභ්වත එකතු කරන ලද]; මෙය ශුද්ධස්ථනය ලෙස නම් කර ඇත." තවද ඔහු v.4 හි අතිශුද්ධස්ථනයට "රන් දුමභරණයක් ඇත" යන සඳහන මඟ හඳුන්වයි.

මෙය ඇත්තෙන්ම මෙහෙසයික් වර්තනට එකඟයි. නමුත් දනට පවතින සියලුම අත්පිටපත්වල ඇති එකම කියවීම මෙය බව පෙනේ. සහ වෙස්ට්කෙච් සහ හෙබ්ට්, වනිකනු අත්පිටපත ඉතාඉහලින් අගය කළ (බෙහෙවැද්දහලින්, ඇතමුන් සිතාඇත), ඔවුන්ගේ ග්‍රීක භෂ්‍යවත් නව ගිවිසුමේ, එය ඔවුන්ගේ ග්‍රීක පඬයේ වෙනුවට "සලකිය යුතු ප්‍රතික්ෂේප කළ කියවීම් ලභිස්තුවට" ඇතුළත් කළහ. 9:2 හි thumiaterion" යන ග්‍රීක්

වචනය භවිතකිරීම සහ 9:4 හි එය අත්හැරීම ගනු ඔවුන් සක්ෂි දරයි. ඒ නිසාවිල්සන්ගේ Emphatic Diaglott "සුවද දුම් පූජ්‍යතය" යන වචනය පරිවර්තන කරන අයගේ පත්තට මෙන්ම "සුවද භක්ෂි" ," සන්දර්භයට අනුව. නමුත් එයට කෙතරම් අසීමිත සහයෙණියක් තිබේද යත්, එය මත නඩුවක් තබීම අනිගමයක් අස්ථිර ය.

(සටහන: සමන්‍යයෙන් පිළිගත් ග්‍රීක කියවීම් සහ පරුණ ගිවිසුමේ මෙම විෂය සම්බන්ධයෙන් ඇති හෙබ්‍රෙව් 9:4 පඨය අතර ඇති පහදිලි ප්‍රතිවිරෝධතාව විසඳීම සඳහා මිලඟ ප්‍රවේශ දෙක සඳහා විවිධ මූලාශ්‍ර තිබුණද, අපි නියමයෙන් ලෙස තෝරාගන්නේ එකක් පමණි. ඉතිරි ඒවා අදාළ කණ්ඩවලට අයත් වේ.)

3. The Cambridge Commentary on the New English Bible (1967): "Exod.30:6 පවසන්නේ එය [සුවද දුම් පූජ්‍යතය] වස්ම ඉදිරියෙන්. . . . කරුණුසනය ඉදිරියෙහි' පවතින බවයි, සහ නික්මයම. 40:26 පෙන්නුම් කරන්නේ මෙය බවයි. අපගේ ලේඛකයා නික්මයම 30:6 අනුගමනය කර රන් පූජ්‍යතය වස්ම තුළ ඇතැයි සිතූ බව පෙනේ."

එය "අපේ ලේඛකයා ඇත්ත වශයෙන්ම අනිගුද්ධස්ථනයේ "සුවද දුම් පූජ්‍යතය" නිබීම යන අර්ථයෙන් "ඇති" යන්න භවිතා කළ බව පවසීමට සමත් වේ, නමුත් ඔහු අනුගමනය කළ පරුණ ගිවිසුමේ ගුද්ධ ලියවිල්ල වරදි ලෙස වටහාගත වරදි ලෙස වටහාගත ඇත. කෙසේ වෙතත්, එය ඔහුට (අ) දිව්‍යමය ආනුභවයෙන් (විවරණය කරන්නා ලිබරල්වදියෙකු වීම, කිරීමට අදහස් නොකළ) හෝ (ආ) ඔහුගේ ලිපියේ වෙනත් ආකාරයකින් පෙන්නවන පරුණ ගිවිසුමේ ගුද්ධ ලියවිලිවල විවක්ෂණයීලී ගිණයෙකු වීමට ඔහුට කිසිදු ගෙණවයක් නොලැබේ. ඔහු (ආනුභව ලත් නොවේ නම්). පරුණ ගිවිසුමේ ගුද්ධ ලියවිලිවල සුවද දුම් පූජ්‍යතය අනිගුද්ධස්ථනයේ නොව ගුද්ධස්ථනයේ පිහිටා ඇති බව ඔහු (1) නොදන සිටි බව පවසීමට සමත් වේ. (2) ඔවුන් වරදි ඇතැයි සිතුවා- ඒ දෙකෙන් එකක් වෙතත් ආකාරයකින් තිබේ නම් නිසකවම සිතාගත නොහැකිය -- අපට ඒත්තු ගෙණ ඇත. නිසකවම, එසේ නම්, ඉහත දක්වා ඇති පහදිලි කිරීම තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය.

(සටහන: මිලඟ උද්ධකය මුල් පිටපතේ එක් දිගු ඡේදයකින් උපුටාගනීමකි, නමුත් මෙහි සිතිවිලිවල අනුප්‍රාප්තිය වෙන් කිරීම සහ අවබෝධ කර ගනීමේ පහසුව සඳහාමෙහි උප ඡේද කිහිපයකට බෙදනු ඇත. එය ද "පූජ්‍යතයේ පරිවර්තනයට අනුග්‍රහය දක්වයි. "වර්ණය" වෙනුවට සුවද දුම්, එය සහමුලින්ම වෙනස් තර්කිකත්වයක් ඉදිරිපත් කරයි, එය ඉහත ඉදිරිපත් කර ඇති ප්‍රතික්ෂේප කළ හැකි ගුණාංග නොමැති, සියලු විස්තර වලින් සම්පූර්ණයෙන්ම නිවරදි වුවත් නොව, එය විවිධ කෙණ්ඩවලින් දැඩි ලෙස තර්ක කරන අතර නිර්දේශ කෙරේ එහි ප්‍රධාන තොරපුම සහ නිබන්ධනය පිළිගනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙර බැරෑරුම් ලෙස සලකාලීම සඳහා

4. පුල්පිට් විවරණය (1950) නවත මුද්‍රණය කිරීම: "ඒවා අතර [ප්‍රදර්ශන රෙච් මේසය සහ රන් ඉටිපත්දම] වස්ම අසල රන් සුවද දුම් පූජ්‍යතය විය; කෙසේ වෙතත්, එය ගඟ භක්ෂිවල කොඩසක් ලෙස මෙහි සඳහන් නොවේ. 'පළමු මණ්ඩපය', 'දෙවන' සමඟ සම්බන්ධ වී තිබීම, පෙනෙනු ඇති හේතු නිසා 'දෙවන වස්ම' වූයේ, ගුද්ධස්ථනය සහ

ශුද්ධස්ථනය අතර (නික. 26:35), දෙවටුවේ නිරය ශුද්ධස්ථනය (නික (එසේම වල්ගේටි, තුර්බුලම් වලද).

"එහෙත්, එහි තේරුම, 'සුවද දුම් පූජ්‍යනයේ රන් පූජ්‍යනය' යන්නයි. සම්පූර්ණ විස්තරය ගත් පංච පූජ්‍යකයේ ප්‍රමුඛ වේ.

"(2) සමගි කිරීමේ දිනයේ දී ඔහු වස්ම පිටුපසට ඇතුළු වූ විට, උත්තම පූජකයන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර ඇති වනභ්‍රමයක් වීම පිළිබඳ විකල්ප දක්වයි, එවැනි වර්ණයක් කෙටසක් ලෙස සඳහන් කර නොමැති පංච පූජ්‍යකයේ කිසිදු සහයෝගයක් නොමැත. මණ්ඩපයේ ස්ථවර ගණනණ්ඩ සහ රන් කිසිවක් ගන කිසිසේත් කල්පනාකරයි; එසේ වූයේ නම්, උත්තම පූජකයානමට පෙර එය ඉල්ලාසිටි බවින්, එය සුවද දුම් පූජ්‍යනයට වඩා වඩා යමක් වස්ම තුළ තබනු ඇත. ඇතුල් විය.

"(3) LXX හි thumiaterion යන වචනයේ තේරුම 'සුවද පූජ්‍යනය' මිස 'සුවද පූජ්‍යනය' නොවේ, නමුත් හෙලනිස්ටික් ලේඛකයින් තුළ එය වෙනත් ආකාරයකින් වේ. ෆ්ලෝසහ පෙෂිමස් සහ ක්ලෙමන්ස් ඇලෙක්සන්ඩ්‍රිනස් සහ ඔර්ජන්, සමු විටම සුවද දුම් පූජ්‍යනය thumiaterion chrusoun ලෙස හඳුන්වනු ලබයි; සහ ලිපියේ හෂඛ හෙලනිස්ටික් වේ.

"(4) වචන වලින් කල්පනා කරන දේ ප්‍රඥ්‍යය වශයෙන් වස්ම තුළ වූ බව අවශ්‍ය නොවේ: එය ('පළමු මණ්ඩපයේ සහ ගිවිසුම් පෙට්ටියේ සත්‍ය අන්තර්ගතය කල්පනා කරන තන ලෙස) නොකියයි. , නමුත් නිවීම (exousa), එහි සංකේතවදය සමඟ සම්බන්ධ වන පරිදි, එයට අයිති ලෙස නිවීම පමණක් අවශ්‍ය වේ. එය ශුද්ධ වූ ශුද්ධස්ථනයට උපග්‍රන්ථයක් විය, ඇත්ත වශයෙන්ම එහි ඇතුළත නොතිබුණද, ඒ ආකාරයෙන්ම (ගණස්ථ උපමඛක් හඬනා කිරීමට Delitzsch විසින් ලබාදී ඇත) සම්පූර්ණ සංඥාපුවරුව අයිති කඩයට මිස විටියට නොවේ.

"එය ඇත්ත වශයෙන්ම, පරුණ ගිවිසුමේ සලකනු ලබයි. Ex.40:5 බලන්න, 'ඔබ සක්ෂි පෙට්ටිය ඉදිරියෙහි සුවද ද්‍රව්‍ය සඳහාත් පූජ්‍යනය නඬිය යුතුය'; එසේම Ex.30:6, 'දයඛට පෙර -සක්ෂියට උඩින් ඇති ආසනය'; සහ 1 රජබලිය 6:22, 'ඔරකල් එක ලඟ තිබූ පූජ්‍යනය' හෝ ඔරකල්ට අයත්'; cf. නවද යෙසෆ:6 සහ එළි.8:3, එහිදී, භූමික සංකේතවදය මත පදනම් වූ ස්වර්ගීය දේවමළිගණවී දර්ශනවල, සුවද දුම් පූජ්‍යනය දිවිය සිංහසනය සමඟ සම්බන්ධ වේ.

"එමෙන්ම එය මණ්ඩපයේ වර්තනුකූලව ද සම්බන්ධ විය. එය මත දිනපතාපුදනු ලබන සුවද ද්‍රව්‍යවල දුම, දයඛවී ආසනය ඉදිරියෙහි මදහන් වීමේ මිහිරි රසය නියෝජනය කරමින්, ශුද්ධ වූ ශුද්ධස්ථනයට වස්ම විනිවිද යමට නියමිත විය. සමඛ දීමේ දවසේදී, උත්තම පූජකයා විසින් එහි සුවද ද්‍රව්‍ය වස්ම තුළට ගෙන ගියාපමණක් නොව, එය ද කරුණුසනය ද සමඛ දීමේ රුධිරයෙන් ඉස්සේ ය."

පුල්පිටි විවරණයෙන් ඉහත සඳහන් නිරීක්ෂණ

1. එහි පන්තිය නියෝජනය කිරීමට තෝරාගන්නේ ඇයි? මෙම අධ්‍යයනය සඳහා පරීක්ෂා කරන ලද එහි ප්‍රධාන තොරතුරු, එහි සියලුම විස්තර අවශ්‍ය නොවන පරිදි, එහි ප්‍රවර්ගයේ වඩාත් තරයේ සහ ඒත්තු ගන්වෙන ඉදිරිපත් කිරීම්වලින් එකක් වන නිසත්, එහි මූලික නිබන්ධනය ප්‍රභවයකිව ස්වයං ලෙස ඉතාගෙණවත්වන විවරණ ගණනාවක් ඉදිරිපත් කර ඇති නිසත් ඉහත කරුණු ඉදිරිපත් කර ඇත. - පහදිලිය. අපි දෙකක් සඳහන් කරමු.

(1) එක්ස්පෙසිටරිස් බයිබලය: "එයට [අතිශුද්ධස්ථානය] සුවද දුම් පූජ්‍යතය අයත් විය (එබවින් අප 'රන් වනිජ භණ්ඩය' වෙනුවට හතරවන පදයේ කියවිය යුතුය), එහි සඛ්‍ය ස්ථානය වූයේ පිටත ශුද්ධස්ථානයේ වුවද [ශුද්ධස්ථානය]. උන්නම පූජකයා එයින් සුවද ද්‍රව්‍ය ගන්නා සිංහය එය වස්ම ඉදිරියෙහි සිටුවා එය නොමනිව ශුද්ධස්ථානයට ඇතුළු වීමට ඔහුට අවසර නත; ඔහු පිටතට පමණි වට, ඔහු ඉසින ලද පරිදි ලේවලින් එය ඉස්සේය. ශුද්ධ වූ ස්ථානය ම ය."

(2) The Epistle to the Hebrews, Charles R. Erdman විසින්: "පෙණික වර්තූකුලව පවති මෙම අති පූජනීය ස්ථානය සමඟ ඇති සමීප සම්බන්ධය නිසා කතුවරයා 'සුවද දුම් පූජ්‍යතය' ශුද්ධස්ථානයට අයත් බව සඳහන් කරයි. පූජ්‍යතය නමස්කරය නියෝජනය කරයි; අතිශුද්ධස්ථානය සංකේතවත් කළේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශනයයි. මේ අනුව ඔවුන් දෙදෙනා වහම සම්බන්ධ කර ඇත.

කෙසේ වෙතත්, ඉහත ස්ථරයට සහස් නෙකක්වන පරිවර්තන ගණනාවක් ඇති බව පවසීම සඛණයයි, නමුත් The Cambridge Commentary on the New English Bible, ඉහත ඉදිරිපත් කර ඇති The Pulpit උපුටාදැක්වීමට පෙර විවරණ. ග්‍රීක වචනය echousa ("ඇති") පරිවර්තනය කරනවා වෙනුවට, ඔවුන් ගුඩ්ස්පීඩ් (සුවද දුම් පූජ්‍යතය අතිශුද්ධස්ථානයේ "සිට"), Moffatt (ශුද්ධස්ථානය 'එය අඩංගු'), Good ලෙස අර්ථකථන වචනයක් හෝවකාස බණ්ඩයක් ආදේශ කරයි. News Bible (එය අතිශුද්ධස්ථානයේ, New English Bible ("මෙහි" "දෙවන තිරයෙන් ඔබ්බට" සුවද දුම් පූජ්‍යතය විය) -- දිගු කළ හැකි ලැයිස්තුවකි.

නමුත් ද පලිපිටි කමෙන්ටරි සහ එහි පන්තියේ අනෙකුත් අය විසින් අර්ථකථනය කරන ලද පරිදි, වචනභ්වයෙන් echousa විදහුම් කරන අය අතර, "ඇති" (හෝ"ඇති") ලෙස, අකාර්ථි පිළිවෙලට, Amplified New Testament, American Standard Version, Berry's Interlinear, Emphatic Diaglott (පරිශුද්ධස්ථානයේ ඇති බව කියන ලැයිස්තුවෙන් "සුවද දුම් පූජ්‍යතය" හෝ'රන් ධුමණය" ඉවත් කර ඇතත්), ජෙරුසලම් බයිබලය, කිං ජේම්ස් අනුවදය, ලිටිං ඔරකල්, මර්ෂල්ගේ ඉන්ටර්ලීනියර්, නිව් ඇමරිකන් ස්ටන්ඩර්ඩ් බයිබලය, නිව් ඉන්ටර්නැෂනල් අනුවදය, New King James Bible, Revised Standard Version, Rotherham, Weymouth -- ඒ හාසමඟව දිගු කළ හැකි ලැයිස්තුවකි.

2. අභියෝගයට යටත් ප්‍රකාශ. The Pulpit Commentary හි ඉහත උපුටාදැක්වීමේ ප්‍රකාශ කිහිපයක්, එහි ප්‍රධාන තොරතුරුම සඳහා නොවනත්, අභියෝගයක් නොවේ නම් ප්‍රශ්න කිරීමට ආරඛනාකරයි. තවද, "සියල්ල ඔප්පු කරන්න; යහපත් දේ තදින් අල්ලන්න" (1 තොසලෙකික 5:21) යන බයිබලනුකූල මූලධර්මය මත පදනම්ව ඔවුන් වෙත අවධානය යොමු කිරීම සඛණයයි.

(1) තර්කයේ (2) සමගි කිරීමේ දිනයේ දී වස්ම පිටුපසින් උත්තම පූජකයන්ගේ ප්‍රයෝජනය සඳහාත් සුවද දුම් බඳුනක් වෙන් කර තිබුණේ නම්, එය සුවද ද්‍රව්‍ය පූජනයට වඩා වඩා යමක් නොවන බව සඳහන් වේ. ඔහු ඇතුළු වීමට පෙර උත්තම පූජකයන්ගේ ඉල්ලාපිටි බවින්, වස්ම තුළ ඇත."

ආරම්භයේදීම, අපි මක්නයිටි උපුටාදැක්වූයේ හෙබ්‍රෙව් ලේඛකයන්ගේ පරිදි "උත්තම පූජකයන්ගේ කිරීමේ දිනයේ හඹිතාකරන ලද දූපය රත්වීම් බවත් එය ඔහු විසින් ඇතුළු මණ්ඩපයේ තබා ඇති බවත් පූජකයන්ගෙන් ඉගෙන ගන්නට ඇත. වස්ම අසල, එනම්, ඔහු ලබන වසරේ සේවය කිරීමට සූදනම්ව සිටින විට, ඔහු සුවද දුම් ඔප්පු කිරීමට අනිශ්චිතව අනුමැතියට ඇතුළු වීමට පෙර, ඔහුගේ අන වස්ම යටට තබා එය ඇවිලෙන අඟුරුවලින් පුරවාගනීමට ඔහුට හැකි විය. අපි ඔහුගේ වචනය "විය හක" යනුවෙන් අවධානය කළෙමු, අපි එසේ කරන්නේ ඔහු එසේ ඉගෙන ගෙන නොතිබිය හැකි නිසාය.

දන් එම සංකේතයෙන් අපට කිව යුතු වන්නේ, උත්තම පූජකයන්ගේ වස්ම යට අන තබායා වෙන ලැබීම නිසාය පිටතට ඇද ගන්නා ලෙස, වස්ම අසල අනිශ්චිතව සුවද දුම් බඳුන ගබඩාකර නොතිබිය හැකි බවයි. "උත්තම පූජකයන්ගේ වස්ම යටට පෙර එය ඉල්ලාපිටි බවින්" එය එහි ගබඩාකර නොතිබෙනු ඇතැයි කීමට නිසඳු වේ. මක්නිසාද යත්, එය ගබඩාකර ඇත්නම්, ඇතුළට ගොස් සුවද දුම් පුළුස්සාදීමට පෙර, මක්නයිටි විසින් සඳහන් කරන ලද ආකාරයෙන් ඔහු එය ලබාගන්නට ඇත.

(3) තර්කයේදී (3) හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියේ හඹ "හෙලනිස්ටික්" වන බවින් සහ හෙලනිස්ටික් ලේඛකයින් ගිලෝ සහ ජෙසිගස් ලෙසත්, ක්ලෙමන්ස් ඇලෙක්සන්ඩ්‍රිනස් සහ ඔර්ජන් ලෙසත්, "සමු වටම සුවද දුම් පූජනය හඳුන්වන්නට යෝජනාකරයි. chrusoun," Hebrews හි ලේඛකයා LXX විසින් සිදු කරන ලද පරිදි "censer" යන අර්ථයෙන් thumiaterion හඹිතාකරනවා වෙනුවට, LXX එයම හෙලනිස්ටික් නොවේ නම්, එය එසේ කරයි.

"Hellenistic" යන වචනය පමුණෙන්නේ Hellenes ගේ මිථ්‍යාමුතුන්මිත්තෙකු වන Hellen හෝ ග්‍රීක ජනිතයන්, මුලින් ග්‍රීසියේ ජීවත් වූ හෝ Hellen (ග්‍රීක හඹ සඳහා වන ග්‍රීක වචනය) ගෙනි. තවද එකම ව්‍යුත්පන්නයක් ඇති තවත් වචනයක් හෙලනිස්ටික් වේ." හඹ, සංස්කෘතිය සහ ඒ හා සමන්ව අදාළ වන මෙම පද දෙක, ක්‍රි.පූ. 4 වන සියවසේ මහා ඇලෙක්සන්ඩර්ගේ ජයග්‍රහණයෙන් වෙන් වූ ඓතිහාසික කල පරිච්ඡේද දෙකක එවන්තක් ගන සඳහන් කරයි -- එක. පෙර හෙලනිස්ටික් හෝ සම්භව්‍ය ලෙස හඳුන්වූ අතර දෙවන හෙලනිස්ටික් ලෙසින් හඳුන්වනු ලැබූ LXX විසින් මහා ඇලෙක්සන්ඩර් ද ශතවර්ෂයකට වඩා වඩා කලයක් ප්‍රකාශයට පත් කළ අතර එය දන් සඳහන් කළ අර්ථයෙන් හෙලනිස්ටික් පරිවර්තනයකි.

නමුත් "Hellenistic" යනු "Hebraists" හෝ Hebrews වලට වෙනස්ව "Hellenists" හෝ Grecians ට අදාළ "Hebraistic" ට ප්‍රතිවිරුද්ධව The Pulpit Commentary විසින් හඹිතවන්නට ඇත. ක්‍රියා 6:1 හි අපි "හෙලනිස්ටිවරුන්" (ග්‍රීක ජනිතයන්) "හෙබ්‍රෙව්වරුන්" ගෙන් වෙන්කර

හඳුනාගන්න ඇති බව සඳහන් කර ඇත -- කලින් සිටි යුදෙව්වන් විසුරුම් සහ ග්‍රීක සංස්කෘතිය සහ භෂාව, සහ දෙවන ශතවර්ෂයේ යුදෙව්වන් ය, ඔවුන්ගේ සංස්කෘතිය මූලික වශයෙන් හෙබ්‍රෙයික් විය. සහ හෙබ්‍රෙව් (අරමුණ) ඔවුන්ගේ මව් භෂාව. පරණ ගිවිසුමේ ශුද්ධ ලියවිලිවල හෙබ්‍රෙව් වින්තනය හෙලනිස්ටික් හෝ ග්‍රීක භෂාවට දමීම සඳහා LXX යනු හෙලනිස්ටිව්ෂීන්ගේ පරිවර්තනයකි.

LXX පරිවර්තනය කළ Hellenists හෙබ්‍රෙව් ලේඛකයා සහ ඔහුගේ සමකලීයයන්ට වඩා හෙලනික් යුගයට සමීප වූ අතර නව ගිවිසුමේ යුගයේ Koine ග්‍රීක භෂාවට වඩා සම්භවය ග්‍රීක භෂාවට සමීප සම්බන්ධයක් තිබිය හැකිය. කෙසේ වෙතත්, LXX යනු පළමුවන සියවසේ යුදෙව්වන් මෙන්ම අන්‍යාපනික ක්‍රිස්තියානීන්ගේ පරණ ගිවිසුම වූ අතර, හෙබ්‍රෙව් ලේඛකයා එය ප්‍රධාන වශයෙන් භවිතාකරන තරමට ඔවුන් එය හුරුපුරුදු විය. එබැවින්, ඔහු "හෙලනික්" හෝ "හීබ්‍රෙක්" යන දෙකට වඩා වෙනස්ව හෙලනිස්ටික් ද යන්න ගනු බෙහෙවින් අවදානමක් ඇති බවක් නොපෙනේ.

තවද, "හෙබ්‍රෙව් 9:4 හි ග්‍රීක පදය" යන ශීර්ෂ පදය යටතේ, අපි හෙලනිස්ටික් ලේඛක ජෙෂිෆස්, හෙබ්‍රෙව් 9:4 හි thumiaterion යන වචනය භවිතාකරන ලෙස තැරවී විසින් උපුටා දක්වන ලද කරුණ කෙරෙහි අවධානය යොමු කළ බව මතක තබාගන්න. "සහ සුවද දුම් පූජ්‍යතාවය." හෙබ්‍රෙව් යනු හෙලනිස්ටික් ලිපියක් වන නිසා "වචනය" යන අර්ථයෙන් තුමියටේරියන් අවබෝධ කර ගනීමට එරෙහිව ඉහත සඳහන් කර ඇති ප්‍රතිචාර විවරණයේ තර්කය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරයි. ඒ වෙනුවට වෙනත් සලකා බැලීම් මගින් අදහස් කරන්නේ කුමක්ද යන්න සඳහන් කළ යුතුය, සරලව නොවේ. වචනයම.

4. ඉහත තර්කය (4) ද විකල්ප දුරදිග යන තර්කයක් බව මුලදී පෙනෙන්නට පුළුවන. නමුත් කෙතෙකු "ඇති" යන වචනය ගනු වඩා වඩා සිතන තරමට, එය භෞතික පිහිටීම කිසිසේත් නොපෙන්වා "අයිති" ලෙස භවිතාකළ හැකි බව වඩා වඩා සහ අනුදිලි වේ. කලින් සඳහන් කළ පරිදි, අප සමු කෙතෙකුටම භෞතික ශරීරයේ කුහරය තුළ හදවත, අක්මාව සහ ආමාණය ඇත, නමුත් කකුල් සහ අත් ද ඇත, ඒවා ශරීරයේ උපග්‍රන්ථ වන නමුත් එය ඇතුළත පිහිටා නොමැති අවයව සමඟ ය. බෙහෝමිනිසුන්ට උපග්‍රන්ථ පවතී -- නිවස, ඉඩම් හෝ මේර් රථ හෝ වෙනත් ඕනෑම දෙයක් "ඇත" ඇත. එබැවින් කඩයෙන් පිටත වුවද පහට වඩා කඩයට අයත් සංඥා පුවරුවක් "ඇති" සම්පූර්ණ "බෙලිට්ස්ගේ ගහ නිදර්ශනය",

හෙබ්‍රෙව් 9:2 හි "එහි" සිට 9:4 හි "ඇති" දක්වා වෙනස් වීම අහඹු නොවන නමුත් අරමුණු සහිත සහ අර්ථවත් බව, එය ප්‍රතික්ෂේප කළ නොහැකි සහ බලගතු, නිගමන සහ අවධානය කරන බව පෙනේ. පහත සඳහන්:

"නිතරම ඉල්ලා සිටින පරිදි, මණ්ඩපයේ ගහන මණ්ඩප විස්තර කිරීමේදී සුවද දුම් පූජ්‍යතාවය ගනු සඳහා කළ යුතු බව ඇදහිය නොහැකි තරමය. එයට පවරා ඇති ස්ථානය සම්බන්ධයෙන් දුෂ්කරතාව දැනී ඇත, මන්ද එය වස්මෙන් පිටත සිට ඇත. , සහ කතුවරයා දෙණ්ණරණ එල්ල වී ඇත. නමුත් en he [තනින්], echousa [having] දක්වා වෙනස් වීම සලකිය යුතු වන අතර, එය හරියටම ඔහුගේ දර්ශනයේ තිබූ එහි ප්‍රදේශය

සබඳතානෙක, එහි වර්තනුකූල සංගම්, 'එහි ඔහු කතාකරන පව් කමාකිරීමේ දිනයේ ශුද්ධ වූ ශුද්ධස්ථනයේ දේවසේවය සමඟ සමීප සබඳතාවයක් (ඩේවිඩ්සන්) ඔවුන්ගේ පූජකයන් සන්කට්ශුද්ධස්ථනය සමඟ කෙතරම් තදින් සම්බන්ධ වීද යත්, එය ඉදිකිරීම සඳහාමුලින් ලබාදී ඇති දිශානිතට මෙය ගෙන එන ලදී. (නිකමයම.30:1-6) 'ඔබ එය වස්ම ඉදිරියෙහි තබන්න (apenanti t.katapetasmatos) එය සක්ෂි පෙට්ටියට ඉහළින් ඇති අතර, 10 වනි පදයේ, 'එය ස්වමින් වහන්සේට අති ශුද්ධ (hagion ton hagion) වේ.'"

එය 10 වනි වගන්තියට අදාළව සඳහන් කිරීම අවශ්‍ය වේ, එහි සම්පූර්ණයෙන් මෙසේ කියවේ: "තවද ආරන් අවුරුද්දකට වරක් එහි අං මත [සුවද දුම් පූජකයන්] පස පූජකව ලෙසින් පව් කමඛ කළ යුතුය. අවුරුද්දකට වරක් ඔහු ඔබේ පරම්පරාපුරා[ආන්තිකය, හෝ මත] සමඛ දිය යුතු ය: එය යෙහෙඛ්ඛ අතිශුද්ධය." සුවද ද්‍රව්‍ය දවන ලද දයඛව ආසනය සම්බන්ධයෙන් අතිශුද්ධස්ථනයේ සිදු කළ දෙයට මෙය සමඛ විය (ලෙවී කථඛ 16:11-14,15-16).

එපමණක් නෙඛ, ලෙවී කථඛ 4 හි සඳහන් වන්නේ, උත්තම පූජකයාහෝසඛඛ විසින් නෙඛනුවත්වම කරන ලද පව් සඳහා (පඛදිලිවම වර්ෂිකව සමඛ දීමේ දින අතර, අතිශුද්ධස්ථනයට ඇතුළු වීමට නෙඛඛි වූ විට) පසයට පූජාකරන ලද සතඛග් රුධිරය අභිෂේක ලත් පූජකයා විසින් සම්මුඛ වීමේ කුඩඛම ඇතුළට ගෙනවිත්, වස්ම (ශුද්ධ හා අතිශුද්ධ ස්ථන වෙන් කිරීම) ඉදිරියෙහි ඉස, "සමුගඛීමේ කුඩඛමේ තිබෙන යෙහෙඛ්ඛ ඉදිරියෙහි මිහිරි සුවද ද්‍රව්‍ය පූජකයන් අං පිට" තබන්න. vs.1-12, 13-26). මෙය නවතත් සුවද ද්‍රව්‍ය දවන ලද දයඛව ආසනය සම්බන්ධයෙන් අතිශුද්ධස්ථනයේ සිදු කළ දෙයට සමඛ විය (ලෙවී කථඛ 16:11-14, 15-16).

තවද, ලෙවී කථඛ 4 හි සඳහන් වන්නේ, උත්තම පූජකයාහෝසඛඛ විසින් නෙඛනුවත්ව කරන ලද පව් සඳහා (පඛදිලිවම වර්ෂිකව සමඛ දීමේ දින අතර වසර තුළ, අතිශුද්ධස්ථනයට ඇතුළු වීමට නෙඛඛි වූ විට), පසය සඳහාපූජාකරන ලද සතඛග් රුධිරය ගෙන ආ බවයි. අභිෂේක ලත් පූජකයා විසින් සම්මුඛ වීමේ කුඩඛම තුළ, වස්ම (ශුද්ධ හා අතිශුද්ධ ස්ථන වෙන් කිරීම) ඉදිරියෙහි ඉස, "සමුගඛීමේ කුඩඛමේ ඇති යෙහෙඛ්ඛ ඉදිරියෙහි මිහිරි සුවද දුම් පූජකයන් අං මත" (vs. 1-12, 13-26). මෙය නවතත් සුවද ද්‍රව්‍ය දවන ලද දයඛව ආසනය සම්බන්ධයෙන් අතිශුද්ධස්ථනයේ සිදු කළ දෙයට සමඛ විය (ලෙවී කථඛ 16:11-14, 15-16).

ශුද්ධස්ථනයේ ඇති වෙනත් කිසිදු ගඛඛඛඛඛ ඛඛඛඛයක් අතිශුද්ධස්ථනය සමඟ මෙතරම් සමීප, එතරම් පෙඛු වූවක් ලෙස කථානෙඛකරේ.

නිගමනය සහ පඛදිලි කිරීම

විෂයයට බලපන සඛකවල සමුවිචිත බලපඛම ප්‍රතිඵලයක් ලෙස, මෙම සමඛලඛ්ඛයේ ලේඛකයඛ ඔහු ආරම්ඛ කළ විශ්වසය ආපසු හථවීමට සිදු විය. ඔහු ආරම්ඛ කළේ හෙබ්‍රෙව් 9:4 හි "රන් තුවරලා (කිං ජේමිස් අනුවඛය) පරිවර්තනය කිරීම "සුවද දුම් පූජකයන් රන් පූජකයන්" (ඇමරිකනු සම්මත අනුවඛය) ට වඩා සුදුසු බව ඒත්තු ගඛ්වීමෙනි. (මර්ගය වන විට, ග්‍රීක පඛයේ "ද" නෙඛන, එබවින් "a) සම්පූර්ණයෙන්ම

අවසර ඇත.) සන්දර්භය මත පදනම්ව, thumiaterion "censer" හෝ "සුවඳ දුම් පූජ්‍යනය" ලෙස පරිවර්තනය කිරීමේ හැකියාව ඔහු හඳුනාගත්තේය. නමුත් හෙබ්‍රෙව් ලේඛකයා පරණ ගිවිසුමේ ලියවිලිවලින් උපුටාදක්වීම් සහ උපකල්පනවලදී ප්‍රධාන වශයෙන් LXX භාවිතා කළ බව ඔහු සලකා දෙයි. සහ LXX හි thumiaterion හි එකම භාවිතය "censer" සඳහා වූ අතර, හෙබ්‍රෙව් 9:4 හි එය භාවිතා කිරීමද එය විය හැකිය. වඩාත්ම තීරණාත්මක ආකාරයෙන් පහදීලි කරන සරලම පහදීලි කිරීම යයි ඔහු සිතූ බව.

1875 දී ප්‍රකාශයට පත් කරන ලද හෙබ්‍රෙව් පිළිබඳ ඔහුගේ විවරණයේ මගේ පෙර අර්ථකථනය හඬගස්වීමට දැක්වූ රෙඛාව මිලිගන්, එය තවමත් පවතින හෙදුම එකක් වන අතර, එම අවස්ථාවේ දී අපගේ මතකය බෙහෙවින් මතභේදයට තුඩු දුන් අතර ඔහු සියලු ප්‍රධාන දුෂ්ට කෙණ්ඩයන් සඳහා ලෙස නිරූපණය කිරීමට උත්සාහ කළේය. . සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත; එය තව දුරටත් ඉවත් කළ හැකි ඕනෑම නව විසඳුමකට මම සතුටින් ප්‍රශංසා කරමි.

මේ වනවිට මගේ පර්යේෂණයේදී, මා මෙතෙක් සිදු කර ඇති හෝ මීට පෙර හෝ බලපෑමක් තුළ කලාපයකට වඩාත් බහුලව පවතින අතර, මිලිගන් විසින් සඳහන් නොකළ දත්ත සෙසා ගනීමේදී, මම තෙතිබූ තෙත්තරු සෙසා ගනීමට ඉඩ ඇති බව මගේ විශ්වාසයයි. ඔහුගේ අවධානයට එන්න -- මට ඇති පරිදි ඔහුට අනෙක් අතට සමතුලිතතාවය ඇති කරන විස්තර. මේවාට දන් "පූජ්‍යනය" අර්ථකථනය සමඟ වඩාත් පහසු කරයි -- නමුත් ඊට ප්‍රතිවිරුද්ධව වඩා දුර තෙත්තරු "සුවඳ පෙළ" අර්ථකථනය වෙත සමතුලිතතාවය ආපසු හරවා ගත හැකි තරමට විවිධ වී නිත. තවද මම මෙම සමතුලිතතාවයේ සඳහන් දත්ත බෙදාගත්තේ පඨකයාගේ සලකා බැලීමට සහ ඇගයීම සඳහාමය මගේ අලුතින් පමණි ඒත්තු ගන්වීම ඔහු හෝ ඇය මත පවතීමට උත්සාහ කිරීමට නොහැකි. එපමණක් නොව, මගේ නිගමන සරලව ලබාදෙනවා වෙනුවට,

කෙසේ වෙතත්, එසේ කිරීමට, ආරම්භයේදී බලපෑමක් තුළ වුවම වඩා වඩා ඉඩක් ගත වී ඇත, මක්නිසාද යත්, ඒ වන විට මාවිසින් ප්‍රස්ථාපගත කර තිබුණේ මායායුතු මඟිය පමණක් වන අතර, ඇගයීම සඳහා වඳගත් ඒවා මත වැඩි මාසයන් බවින් මැනුමක් කරන විස්තර නොවේ. තවද, එහි කෙටි සමහර අයගේ අවශ්‍යතා සඳහා ඉතා සවිස්තරාත්මක සහ/හෝ ක්ෂණික විය හැකිය. නමුත් එවන් ක්ෂණික වන්නාව සඳහා මෙන්ම ඒ ගත උනන්දුවක් දක්වන වෙනත් අයගේ ප්‍රයෝජනය සඳහා මැනුමක් කර ඇත.

දැනටමත් ලියා ඇති කෙටිස්වල ප්‍රයෝජනවත් විය හැකි ද්‍රව්‍ය මට නිතර හමු වූ බවත්, ආපසු ගෙණ එහි ප්‍රයෝජන ගත් බවත් සඳහන් කළ හැකිය. එයින් අදහස් කරන්නේ පර්යේෂණ සහ මුල් ලිවීමේ ක්‍රියාවලියේදී සිදු වූවට වඩා සමහර සිතුවිලි සමතුලිතතාවයේදී කලින් පිළිබිඹු වන බවයි. සමහර අයින්ම අනෙක් ඒවා සමඟ ඒකාදේශීය කිරීමට වඩා කෙතනක හෝ ඇලී ඇති බව පෙනේ නම්, දන් සඳහන් කර ඇති දේ එයට හේතුව විය හැකිය.

මෙම පහදීලි කිරීම් සමඟ, බඳුරුම් ශිෂ්‍යයාඉහත කී දේ කිහිප වතාවක් කියවනමනෙහි කරනු ඇතැයි අපේක්ෂාකෙරේ -- එය එක් කියවීමකින් පිරිණය කළ නොහැකි තරම් වඩා විය හැකි බවිනි.

එකතු කිරීම

අර්ථකථන විකල්පවල සර්වභාෂී සහ සංසන්දනය

මෙය දනටමත් සකවීමකර ඇති සහ ලේඛනගත කර ඇති දුෂ්ටකොණ්ඩවල සර්වභාෂී ඉදිරිපත් කිරීමක් ලබාදීම සඳහා ඒවායහසු සංසන්දනය සහ ඇගයීම සඳහා අවධානයට යෙමු කිරීම සඳහා-- දෙකක් "රන් සෙන්සර්" අර්ථ නිරූපණයට සම්බන්ධ වන අතර තුනක් "සුවද දුම් පූජනවී රන් පූජනනය" අර්ථ නිරූපණයට සම්බන්ධ වේ.

1. "ගෙලීඩන් සෙන්සර්" අර්ථකථනය, කුඩාමට අදාළව: (අ) භෂමය වශයෙන් හෙලනික් හෙසීමිභව්‍ය ග්‍රීක භෂමවත් අනුග්‍රහය දක්වනු ඇත, නමුත් සමහර අය කලින් සිතූ පරිදි හෙලනිස්ටික් ග්‍රීක භෂමවත් නෙවේ -- වර්තමාන පුළුල් පර්යේෂණයට පෙර මා ද ඇතුළුව; (ආ) මණ්ඩපයේ කෙතනකවත් "සුවද දුම් පූජනනයේ රන් පූජනනය" පිළිබඳ කිසිදු සඳහනක් ඉවත් නොකරයි, නමුත් එය පරණ ගිවිසුමේ ග්‍රන්ථවල ප්‍රමුඛව දක්වා ඇත (ඇ) පරණ ගිවිසුමේ ග්‍රන්ථවල හෝමාවිසින් උපුටාදක්වන ලද වෙනත් ඉතිහාස වර්තමාන වරණයක් සඳහන් නෙවේ. අනිශ්චිතයේ ගණ භණ්ඩ "පරිශීලනය කිරීම" සහ එහි භවිතාකරන ලද රත්රන් කිසිවක් සඳහන් කර නත. ඉතිහාස සක්ෂි එයට පක්ෂව ඉදිරිපත් නොවන්නේ නම්, මෙම අර්ථ නිරූපණය දුන් අනුමත ලෙස සලකිය යුතු අතර එබවින් සභිමකට පත් වීමට වඩාදා ය.

2. "ගෙලීඩන් සෙන්සර්" අර්ථකථනය, මණ්ඩපය වෙනුවට සලමෙන්ගේ දේවමඝ්‍රිගඛට විය හැකි සඳහනක්: නමුත් (අ) හෙබ්‍රෙව් ලේඛකයාදේවමඝ්‍රිගඛව ව්‍යුහය ගනන පහදීලි සඳහනක් නොකරයි, නමුත් මිනිසාවිසින් "තරු" මණ්ඩපය (8:2) සහ මෙඤ්ඝස් විසින් "සදන ලද" (8:5); සහ (ආ) සහ ගිවිසුම් පෙට්ටිය සහ එය ආවරණය කරන කෙරුබ්වරන් හර වෙනත් ගණ භණ්ඩ ඇති බවට දේවමඝ්‍රිගඛව "මරකල්" (අනිශ්චිතය) ශුද්ධ ලියවිලිවල සඳහන් නෙවේ. එබවින් සලමෙන්ගේ දේවමඝ්‍රිගඛ විස්තර කරන ශුද්ධ ලියවිලි පද හෙබ්‍රෙව් 9:2-4 හි ඇති ගටලුව විසඳීමට කිසිදු උපකරණයක් ලබාදෙන්නේ නත.

3. "සුවද පූජනනය" අර්ථ නිරූපණය, නමුත් පූජනනය ශුද්ධයේ තබීම; මෙය සිදු වූයේ බෙන්ජමින් විල්සන්ගේ Emphatic Diaglott (1864) අනුවදයේ ය. ඔහුගේ පහදීලි කිරීම වූයේ: "වනිකනු MS කියවීම. පිළිගත් දුෂ්කරතාවයකට විසඳුමක් ලබාදීම සහ මෙඤ්ඝස් ගිණුම සමඟ පරිපූර්ණව එකඟ වන පරිදි පිළිගෙන ඇත." එය එසේ කරයි, නමුත් දනට පවතින බහුල අත්පිටපත් වලින් වෙනත් කිසිදු සහයෙණියක් නොමති බව පෙනෙන කියවීමකි, සහ පඨමය විශ්‍රද්ධීන් අතර එය ව්‍යඡ ලෙස සලකේ. සමස්තයක් වශයෙන් වනිකනු අත්පිටපත ඉතාඉහලින් අගය කළ වෙස්ට්කොච් සහ හෙබ්ට් පවා(අනිගයින් ඉහල අගයක් ගත්, සමහරුන් සිතූ පරිදි), ග්‍රීක භෂමවත් නව ගිවිසුමේ නව කියවීමට


එය ඇතුළත් කරනවා වෙනුවට, එය ඔවුන්ගේ "සලකිය යුතු ප්‍රතික්ෂේප කළ කියවීම් ලභිස්තුවේ" තබන. ඒ නිසා

4. "සුවද දුම් පූජ්‍යනය" අර්ථ නිරූපණය, නමුත් හෙබ්‍රෙව් ලේඛකයා වරදි ලෙස සිතුවේ රන් පූජ්‍යනය වස්ම තුළ ඇති බව විශ්වාස කිරීම -- එනම් අනිශ්චිතභාවය තුළ ය. බයිබලය (1967. එය පිළිබිඹු වන්නේ, (අ) හෙබ්‍රෙව් ලේඛකයන්ගේ ආනුභවයට පමණක් නොව (ආ) ඔහුගේ පරණ ගිවිසුමේ අවබෝධයට එරෙහිව ය, ඔහු එසේ කළේ නම්, ඔහුට එවැනි වරදක් කිරීමට නොහැකි තරම් විශාල බව පෙනේ. දේවනුභවයෙන් එබවින් එය සතුටුදායක විසඳුමක් ලෙස පිළිගත නොහැක.

AE Harvey ගේ අදහස් දක්වීම වඩාත් පිළිගත හැකි වනු ඇත (නව ඉංග්‍රීසි බයිබලයේ) ඔහුගේ සහකාරිය නව ගිවිසුමේ (නව ඉංග්‍රීසි බයිබලයේ) මෙසේ පවසනි: "මෙම ලේඛකයා මෙම පූජ්‍යනය ගනු කතා කරන්නේ නම් මිස, ඇතුළත කමරයේ මෙම පූජ්‍යනය ගනු සිතීම පුදුමයකි. අභ්‍යන්තර කමරයේ අත්‍යවශ්‍ය අනුබද්ධයක් ලෙස, ඇත්ත වශයෙන්ම එහි ඇතුළත නොවුවද" (අවධානය එකතු කර ඇත) -- ඉහත සඳහන් කළ අර්ථ නිරූපණය පිළිබඳ අපගේ මූලික නිරීක්ෂණවලට ඇතුළත් කිරීමට අප අපේක්ෂා කරමු වූ නමුත් එය ඊළඟ සහ අවසන් අර්ථ නිරූපණයට සුදුසු හඳුන්වීමකි ඉදිරිපත් කිරීමට නියමිතය.

5. "සුවද දුම් පූජ්‍යනය" පරිවර්ථනය, නමුත් සලකිය යුතු අර්ථයකින් අනිශ්චිතභාවයට අයත් 'එහි' ස්ථානගත නොවී" -- ශුද්ධභාවයට අදාළව 9:2 හි "එහි" සිට වෙනස් කිරීම මගින් සහස දක්වයි, අනිශ්චිතභාවයේ 9:4 හි "නිබීමට", එය එහි සිටීම වළක්වන්නේ හෝ අවශ්‍ය නොවේ. අප සම කෙනෙකුටම භෞතික ශරීරයේ කුහරය තුළ හදවතක්, අක්මාවක් සහ ආමාසයක් ඇත, නමුත් අත් සහ පෘද් ද ඇත. ශරීරයේ උපග්‍රන්ථ වන නමුත් දත් නම් කර ඇති අවයව සමඟ එහි ඇතුළත පිහිටා නොමැත. එබවින් අනිශ්චිතභාවයේ "ගිවිසුම් පෙට්ටිය" එහි දැනටමත් ආසනය සහ කෙරුබිවරුන් සහ ඊට පිටතින් පිහිටි ශුද්ධභාවයේ පිහිටි "රන් සුවද දුම් පූජ්‍යනය" යන දෙකම නිව්ය් හකිය. මින් පෙර විස්තර කර ඇති පරිදි, ස්ථානය සහ ක්‍රියාකාරීත්වය යන දෙඅංශයෙන්ම ශුද්ධභාවයේ ඉතිරි ගණනාවක් නොකළ අනිශ්චිතභාවය.

මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි සහ බලගතු ලෙස පෙනෙන අතර, අනෙක් විකල්පයන් භාසම්බන්ධ කිසිදු විරුද්ධවඳී ලක්ෂණයකින් තොරව වඩාත්ම පහදිලි කරන සරලම පහදිලි කිරීම.



ස්වර්ගයේ ඇති දේවල් පිරිසිදු කර ඇත

හෙබ්‍රෙව් 9:23

පඬය: "එබැවින් ස්වර්ගයේ ඇති දේවල් පිටපත් මෙම [සත්ව පූජකලින්] පවිත්ර කිරීම අවශ්‍ය විය; නමුත් ස්වර්ගීය දේම මීට වඩාහොඳ පූජකලින් පවිත්ර කළ යුතුය."

මෙය ස්වර්ගීය යථාර්ථයන්ගේ සහ ඒවණයේ භූමික "පිටපත්වල" "පවිත්‍ර කිරීමේ" අංගයේ "අවශ්‍ය" වෙනසක් ගනු සඳහාත් කරන අතර, පවිත්‍ර කිරීම අවශ්‍ය "ස්වර්ගයේ ඇති දේවල්" හෝ "ස්වර්ගීය දේවල්" යනු කුමක්දැයි ප්‍රශ්නයක් මතු කරයි. සහ ඔවුන්ට එය අවශ්‍ය වන්නේ ඇයි. එමෙන්ම එය ඉතාමත් සුක්ෂ්ම පඬ විගණනයක් කිහිප දෙනෙකුට

ප්‍රභේදිකයක් වී ඇති නිසා නිශ්චිතභාවයක් වන ඕනෑම දෙයක් තහවුරු කර ගනීමට අපගේ හැකියාවන් ඔබ්බට විය හැක.

විද්වතුන්ගෙන් උපුටාහැනීම

1. Robert Milligan සඳහන් කරන්නේ, ඉහත සඳහන් කළ "අවශ්‍යතාවය පුන නගින්නේ ඔවුන්ගේ පළමු වතුයස තබාගෙනත්, නමුත් ඔවුන්ගේ කැල්ලේ ප්‍රතිඵලයක් ලෙස ටවරස් වෙත හෙළන ලද දේවදූතයන්ගේ පසයෙන් බවට වෙදිනාළුල වී ඇති බවයි (2 පේතස් 2:4; ජූඩ් 6)" "නමුත්," ඔහු පවසන්නේ, "අපගේ පරිශ්‍රයේදී දේවදූතයන් වළඳ ගෙනන්නාඅතර, එබවින් අපගේ නිගමනවලට බල නොකළ යුතුය. ch.2:16 හි සටහන බලන්න." (හෙබ්‍රෙව් පිළිබඳ විවරණය.)

2. AT Robertson මෙසේ පවසයි: "ක්‍රිස්තුස් වහන්සේ පූජක-වින්දිතයෙකු ලෙස පෙනී සිටීමෙන් ස්වර්ගයම පවිත්‍ර කිරීමේ හෝකප්‍ර කිරීමේ වර්තූය ගනු කතාකිරීම තරමක් වෙහෙසකාරී බව අපට පෙනේ. නමුත් සම්පූර්ණ පින්තූරය ඉතාඅද්භූත ය" (නව වදන් අධ්‍යයනය ගිවිසුම).

3. එක්ස්පෙෂිටර්ස් ග්‍රීක් ටෙස්ටමන්ට් බෂ් උපුටා දක්වන්නේ මෙසේය: "වචනවලට දේවධර්මීය අර්ථයක් දීමට කිසිදු උත්සාහයක් නොදැමීමට මම කමුත්තෙමි. පිවිසුමෙන් ස්වර්ගයට පවාලභන මහිමය භාගෙභවය ගනු සිනාඵ්වාමගේ මනසට අවබෝධ කර ගනීමට මම කමුත්තෙමි. එහි 'දෙවියන්ගේ බවට පටවා වචනවල දේවධර්මයට වඩා කවියක් ඇතැයි මම විශ්වාස කරමි."

කෙසේ වෙතත්, අනෙක් අතට, එහි හෙබ්‍රෙව් කතුවරයාවන මකස් ඩෙඩ්ස් තවදුරටත් මෙසේ පවසයි.

"නමුත් යම් අර්ථයකින් සහ යම්කිසි සම්බන්ධයක් තුළ ස්වර්ගීයයින්ට පවිතර කිරීම අවශ්‍ය වේ යන දේවධර්මීය අනුමතය කතුවරයන්ගේ තර්කයේ මෙම අවස්ථාවන්හිදී බහුරු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. දෙවියන් වහන්සේගේ ව්‍යසඵනය වන භූමික මණ්ඩපය, උන් වහන්සේගේ පමිණීමෙන් භාවිශුද්ධ වීමට නියමිත විය හැකිය. පවිත්‍ර කිරීමක් අවශ්‍ය නන, නමුත් මිනිසුන් සමඟ ඔහුගේ රැස්වීම් ස්ථනය වීමද එය පවිත්‍ර කිරීම අවශ්‍ය විය.එබවින් දෙවියන් වහන්සේ සමඟ අපගේ ස්වර්ගීය සබඳතාසහ ඔහු වෙත ළඟාවීමට අප උත්සාහ කරන සමු දෙයකටම පවිත්‍ර වීම අවශ්‍ය වේ. පවිකණ මිනිසුන් මත ඔවුන්ට එය අවශ්‍ය වේ. දෙවියන් වහන්සේ සමඟ අපගේ සදකලික සබඳතා පවිත්‍ර කිරීම අවශ්‍ය වේ."

4. ඒ හසමනව, Marvin R. Vincent Delitzch උපුටාදක්වයි: "දෙවියන් වහන්සේගේ ස්වර්ගීය නගරය, එහි ශුද්ධස්ථනය, පෙණරන්දුවට අනුකූලව, ගිවිසුම් ජනනාභ සඳහානියම කර තිබේ නම්, ඔවුන් දෙවියන් වහන්සේ සමඟ පරිපූර්ණ සහයෙහිතාවයක් ලබාගනීමට හකි වනු ඇත. ඔවුන්ගේ වරද මේ ශුද්ධ දේ මෙන්ම භූමික දේද අපවිත්‍ර කර ඇති අතර, ඔවුන් ද පවිත්‍ර කළ යුත්තේ දෙවනුන සඳහාපත් කර ඇති සමනාස නීතියට සමනව,

අසම්පූර්ණයෙකුගේ රුධිරයෙන් පමණක් නෙබ, පරිපූර්ණ පරිත්‍යාගයකින්" (වචන අධ්‍යයනය නව ගිවිසුම).

5. කෙසේ වෙතත්, ඇල්බට් බන්ස්, පහත වචන සමඟ කණය කෙටියෙන් වෙනස් කරයි: "මෙහි පවිත්‍ර කරන ලද, ස්වර්ගයට යෙදෙන ලද වචනය භවිතා කිරීමෙන්, ස්වර්ගයට පෙර අගුද්ධ වූ බව ඇඟවෙන්නේ නත, නමුත් එයින් අදහස් කරන්නේ එය දැන් ප්‍රවේශ විය හැකි බවයි. පවිකරයන්; එසේත් නතිනම් ඔවුන් පිළිගත හැකි ආකාරයෙන් එහි පමිණ නමස්කර කළ හැකිය" (නව ගිවිසුමේ සටහන්).

6. අනෙක් අතට, Robert Milligan නවතත් මෙසේ ප්‍රකාශ කරයි: "'ස්වර්ගීය දේවල්' සඳහා පවිත්‍රකරණයට වඩා අඩු කිසිවක්, පශ්චාත් අවශ්‍යතාසංකල්ප ලෙස සපුරාලන බව මට පෙනේ. ඒ නිසාමම වර්තමානය සඳහා එය සිතීමට නොහැකි වෙයි. , අවම වශයෙන්, මෙය අපට දර්ශනයට වඩා ඇදහිල්ල පිළිබඳ කණයකි, ඕනෑම ගුද්ධ දේවදූතයෙකුට වඩා දෙවියන් වහන්සේ කෙතරම් ගුද්ධද යන්න අපට සම්පූර්ණයෙන් අවබෝධ කර පහදීලි කළ හැකි විට (එළි. 15:4), සහ එය එසේ වන්නේ කෙසේද? ස්වර්ගය ඔහු ඉදිරියෙහි පවිත්‍ර නත (යෙෂී 15:15), ජීවමන දෙවියන්වහන්සේගේ නගරය වන ස්වර්ගීය යෙරුසලම පවා වළඳගෙන 'ස්වර්ගයේ දේවල්' වන්නේ කෙසේද යන්න දැන් අපට වඩා පහදීලිව අපට වචනෙනු ඇත. ජේසු සම්දුන්ගේ වන්දිගෙවන රුධිරයෙන් පවිත්‍ර විය යුතුය. ඒ කණයම අපගේ පශ්චාත් පහදීලිව හෙළිදරව් වී ඇති බව පෙනේ, නමුත් එයට හේතුව එතරම් පහදීලි නත."

ඉන්පසු ඔහු මෙසේ අසයි: "ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අපේක්ෂාවන් බෙහෝ සත්කුවරයන් ස්වර්ගයට ඇතුළු කරනු ලබුවද, ඇදහිල්ලෙන් යුක්ති සහගත කළද, දෙවියන් වහන්සේගේ කරුණු සහ ඉවසීම තුළින් ඔවුන්ට පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැකිද? ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය වහිරෙන විට ඒවසරම පරිගුද්ධ බවට පත් කිරීම සඳහායදවීම. ch.9:15 හි සටහන් බලන්න." (හෙබ්‍රෙව් පිළිබඳ විවරණය.)

ඉහතින් උපුටා දක්වන ලද ඔහුගේ පළමු වකායයේ මිල්ගන් මිස බන්ස් නෙබව යන පදනම මත අපි ඉදිරියට යන්නෙමු. නමුත් කරුණකර "පෙර" යන දෙවන්නේ වචනය මනක තබාගන්න, එසේම මිලිගන්ගේ ප්‍රශ්නය දැන් සටහන් කර ඇත, මේ දෙකම අපට "අවසන නිරීක්ෂණ" යටතේ නවත යෙමු කිරීමට අවස්ථාවක් ලබමු.

ගුද්ධ ලියවිල්ලෙන් නිරීක්ෂණ

1. පළමු ගිවිසුම සහ භූමික මණ්ඩපය. "ස්වර්ගයේ ඇති දේවල පිටපත්" යනු මෙඤ්ඤස් විසින් ගෙනගන්න ලද භූමික මණ්ඩපය සහ එහි ගභභණ්ඩ සහ උපකරණ (vs.1-5, 18-22). ඔවුන් සම්බන්ධ වූයේ සිනැසිහි දී මංසික ඊග්‍රණයේ සමඟ කරන ලද පළමු "ගිවිසුම" හෝ "ගිවිසුම" සමඟ සම්බන්ධ වූ අතර, එය වසු පවුන්ගේ සහ එළවන්ගේ රුධිරයෙන් "කප වූ", "පෙණනහිම සහ සියලු මිනිසුන්" මත ඉසින ලදී (vs.18-20)

"කප" සඳහාග්‍රීක වචනය egkekainistai, egkainizo හි ආකාරයකි, 1. අලුත් කිරීමට (2 ලේකම් 15:8). 2. අලුතින් කිරීමට, නවතත් (සර්. 33(36.6)). 3. ආරම්භ කිරීම, කප කිරීම, කප කිරීම

(දේවනිය කථාව 20:5; 1 රජකලිය 8:63; I සමුවෙල් 11:14, ආදිය; හෙබ්‍රෙව් 9:18; 10:20) -- තසර්ට් අනුව. මිලිගන් 9:18 හි හෙබ්‍රෙව් අර්ථය ලෙස "ආරම්භ කිරීම" යෙස්නාකරයි, එහිදී "පළමු ගිවිසුම" ලේ නෙමනිව කප් කර නන." මෙය තසර්ගේ "ආරම්භය" සමඟ එකඟ වේ.

(සටහන: තසර් N.3 කණ්ඩය වෙනුවට "අලුත් කිරීමට", අංක 1 කණ්ඩයේ 1 සමුවෙල් 11:14 ඇතුළත් කර තිබිය යුතු බව පෙනේ.)

2. දෙවන හෝ නව ගිවිසුම සහ ස්වර්ගීය මණ්ඩපය. "පළමු" ගිවිසුම හෝ තෙස්තමේන්තුව ක්‍රිස්තුස් වහන්සේ විසින් ඉවත් කරන ලදී, "ඔහු දෙවන පිහිටුවන පිණිස" (10:9), එහි "නව ගිවිසුම" අතරමදියාඔහු (9:15), සහ ඔහුගේ ලේ රුධිරය වේ. ගිවිසුම (මතෙව් 26:28; මර්ක් 14:24; ලූක් 22:20; 1 කොරින්ති 11:25) -- එම රුධිරය හරහා ඔහු "එකවර ශුද්ධස්ථනයට [ස්වර්ගයම, හෙබ්‍රෙව් 9:24] ඇතුල් විය. සදකලික මිදීම ලබනගන" (හෙබ්‍රෙව් 9:12).

“අපට ඇත ... උත්තම පූජකයෙක්, ස්වර්ගයේ මහරජුන්ගේ සිංහාසනයේ දකුණු පත්තේ හිඳගෙන, ශුද්ධස්ථනයේ සහ සබ්‍රැමණ්ඩපයේ දේවසේවකයෙක්, [සමිදණන් වහන්සේ මිනිසුන්ට නෙබ, සමිදණන් වහන්සේ පිහිටුවිය. භූමික පිටපත]. . . දන්, ඔහු පෙළෙච් සිටියනම්, ඔහු කිසිසේත් පූජකයෙකු නෙබනු ඇත, මන්ද, නීතියට අනුව තඹ් ඔප්පු කරන අය සිටින අතර, ස්වර්ගයේ පිටපතක් සහ සෙවනල්ලක් වන දේට සේවය කරති. දේවල්, . . . නමුත් දන් ඔහු වඩා විශිෂ්ට වූ දේවසේවයක් ලබනගන ඇත, ඔහු වඩා හෙබ්‍රෙව් ගිවිසුමක මිදිහන්කරු ද වන අතර එය වඩාහෙබ්‍රෙව් පෙණරන්දු මත පනවනු ලබේ” (8:1-6).

"මක්නිසද [පළමු ගිවිසුම යටතේ ඔප්පු කරන ලද එළවන්ගේ සහ ගෙනුන්ගේ] ලේ සහ වස්සියකගේ අළු අපවිත්‍ර වූවන් ඉසිනවනම්, මෙසයේ [වර්තනුකුල] පවිත්‍රතාවයට පවිත්‍ර වන්නේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කෙසෙමණ වඩියෙන්? [හෝ ඔහුගේ] සදකලික ආත්මය තුළින් දෙවියන් වහන්සේට නෙකලල්ව නමන්ව පූජකයෙක් කවුද, ජීවමන දෙවියන් වහන්සේට සේවය කිරීම සදහාමළ ක්‍රියාලීන් ඔබේ හදය සක්ෂිය පවිත්‍ර කළේ කවුද? (9:13-14).

(සටහන: "කප්වීම", "විශුද්ධ වීම" සහ "පවිත්ර කිරීම" කෙතරම් සම්පව සම්බන්ධ වී ඇත්දැයි සලකිල්ලට ගන්න. තවද මෙය 1 තෙසලෙකික 4:3-7 හි ප්‍රකාශය මගින් පහත දක්වෙන පරිදි ශක්තිමත් වේ: "මෙය කමන්ත වේ. දෙවියන්වහන්සේගේ, ඔබගේ විශුද්ධිකරණය පවා වේගයකමෙන් වළකී සිටීම, ඔබ එක් එක්කෙනාදෙවියන්වහන්සේ නෙකුන්තවිජනීන් මෙන්, තණ්ණච් ආගනචන් නෙබ, විශුද්ධිකරණයෙන් හාගනචයෙන් තමගේම යනුඛ සන්නක කරගන්නාආකාරය දන්නාබව, එසේ නෙච්. මනුෂ්‍යයාමේ කාරණයේදී නම සහෙද්දරයච වරදක් කරයි, මක්නිසද අපි ඔබට අනතුරු අඟවාසක්ෂි දුන් සේම, සමිදණන් වහන්සේ මේ සියල්ලෙහි පළිගන්නාසේක.

නවතන්, "ඔහු සදහාම පව් උදෙසා එක් පූජකක් ඔප්පු කළ විට, [ඔහු] දෙවියන් වහන්සේගේ දකුණු පත්තේ නිදගත්තේය. "ඔවුන්ගේ පව් සහ ඔවුන්ගේ අයුතුකම් මම නවත් සිහි නොකරමි" (v.17).

සටහන: මෙයින් අදහස් කරන්නේ කෙනෙකු කිතුනුවකු වූ විට, අනන්‍යයෙකු ඔහු කළ හැකි පව් පවා පසුව බලාගන්නාවන නොවේ. නමුත් එයින් අදහස් කරන්නේ ඕනෑම පසයකට සමඵ දුන් පසු එය මෙඤ්ඤයාගේ ව්‍යවස්ථාව යටතේ මෙන් නොව, එය නවත වර්ෂිකව සිහිපත් නොකරන අතර වසරින් වසර නවත නවතන් සමඵ අවශ්‍ය වන නමුත් ඉදිරි කලාප සදහා සමඵ දෙනු ලබන, නමුත් රුධිරයේ කණියක්ෂමතාව කිතුනුවත් එවන් බවට පත් වූ පසු ඔවුන් විසින් කරන ලද පව් පවිත්‍ර කිරීම සදහා සේසුස් ක්‍රිස්තුස් සමඵටම පවතිනු ඇත.)

3. නවමත් පව්වියේ සිටින අය සදහා නව ගිවිසුම යටතේ ප්‍රභයහීන ප්‍රතිලභ. ක්‍රිස්තුස්වහන්සේගේ උත්තම පූජකත්වය සහ එය ලබාදෙන උසස් ආර්ථික මත පදනම්ව, ක්‍රිස්තියානීන්ට අවච්ඡා කරනු ලබන්නේ "අපට දයඵ ලබන පිණිස [එය ස්වර්ගයෙහි ඇතැයි සිතිය යුතු] කරුණුවේ සිංහසනය වෙතට නිර්භීතව ළං වන ලෙසයි. අවශ්‍ය පරිදි පව් ගන] සහ අවශ්‍ය වේලෙවිදී අපට [වෙනත් ආකාරයකින්] උපකාර කිරීමට කරුණුව සෙසාගන්න" (4:16). "එබවින් සහෙදුරයෙහි, [ක්‍රිස්තුස් සහ "කරුණුවේ සිංහසනය" සිටින ශුද්ධස්ථනයට ඇතුළු වීමට නිර්භීතකම ඇති අතර, උත්වහන්සේගේ වඟිරවූ රුධිරයේ ප්‍රයෝජන ලබාගනීමට ඔහු කප කළ මර්ගයෙන්. අපි, නව සහ ජීවමන මර්ගයක්, වස්ම හරහා එනම්, ඔහුගේ මෞසය; දෙවියන් වහන්සේගේ ගණය කෙරෙහි ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු සිටීම; සම්පූර්ණ ඇදහිල්ලෙන් සබැහැවෙනකින් අපි ළං වෙමු" (10:19-22a).

(සටහන: අපි දන් කරන "ළඟ" ඇදීම [ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට ඇති "වඩාහොඳ බලපෑමක් තුව" හරහා 7:19] අපි ක්‍රිස්තුස් වහන්සේගේ නවත පමිණීම බලාසිටින අතරතුර, අවංක යච්ඤාව සහ අව්‍යඡ නමස්කාරය සහ කීකරුකම මගින් බව පෙනේ. අපගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා සහ අපගේ ගලවීම සම්පූර්ණ කිරීම [9:27-28; cf. John 14:1-3; 1 Thessalonians 4:13-18] -- ගලවීම "අනිගයින්ම" [හෙබ්‍රෙව් 7:25]. "අවංක" සහ "අව්‍යඡ" යන්නට අවධානය කර ඇත, මන්ද සේසුස් සමහරුන්ට මෙසේ කීවේය: "ඔබ ඔබේ සම්ප්‍රදායන් දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කර ඇත. කුහකයින්, යෙසසා ඔබ ගන අනච්ඡා කීවේ මේ සෙනඟ මට ගෙව කරන බවයි. තෙල්, නමුත් ඔවුන්ගේ හදවත මගෙන් බෙහෝදුරස්ය, නමුත් ඔවුන් නිෂ්ඵල ලෙස මිනිසුන්ගේ ගිණිපද ඔවුන්ගේ ඉගන්වීම් ලෙස උගන්වමින් මට නමස්කාර කරයි" [මතෙව් 15:6b-9, ASV -- වෙන පදයේ KJV කියවීම, "මේ සෙනඟ ඔවුන්ගේ මුඛයෙන් මච්චනට ළං වෙති, ඔවුන්ගේ තෙල්වලින් මට ගෙව කරති; නමුත් ඔවුන්ගේ හදවත මගෙන් බෙහෝදුරස්ය".])

අවසන නිරීක්ෂණ

1. "ස්වර්ගයේ ඇති දේවල්" හෝ ස්වර්ගීය දේවල්", භූමික මණ්ඩපය සහ එහි ගණනණ්ඩ සහ අමන්‍යාශ "පිටපත්" වූ යඵඵයන් විය යුතු අතර, පව්වියේ සහඵ සහ සහඵ යන දෙකම ඇතුළත් වන බව පෙනේ. ස්වර්ගයේ මුදවහන් අය (බලන්න 12:22-24). එහිම

දිගුවක් වූ අනිශුද්ධස්ථනයට ඇතුළු වූ අනිශුද්ධස්ථනය, මිහිමත දේවස්ථනය විය යුතුය. කිතුනුවන් "ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්වර්ගීය ස්ථාන: (එපීස 1:3; 2:6), සහ "අපගේ පුරවසිභවය ස්වර්ගයේ" (පිලිපී 3:20) -- පල්ලියේ සිටින බව පවසීමෙන් මෙය දකුණට හැකිය. වෙනත් දේ අතර, "ස්වර්ග රජය" ලෙස හඳුන්වනු ලබන මිහිපිට ඇති දෙවියන් වහන්සේගේ රජය (මතෙව් 16:18-19 බලන්න).

2. 2 ජේතස් 2:4 සහ ජුඩ් 6 ට අනුව, පව් කර එහි ප්‍රතිඵලයක් ලෙස තෙරපාහරින ලද දේවදූතයන් නිසා ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ස්වර්ගය පවිත්‍ර කළ යුතු බවට වූ යෙෂ්තභ ප්‍රතික්ෂේප කිරීම ගනු මිලිගන්ට වරදක් කළ නොහැක. - මක්නිසද යත්, මිලිගන් විසින් ප්‍රකාශ කරන ලද පරිදි, හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියේ පරිශ්‍රය තුළ දේවදූතයන් වළඳ නොහැකි 2:16-17 බලන්න).

3. මිලිගන්ට ඔහුගේම ප්‍රශ්නයට පිළිතුරක් නොතිබූ අතර, ඒ සම්බන්ධයෙන් අපි ප්‍රබල නොවී සිටීම හෙදය. නමුත් අපට ලභය සමඟ විමර්ශනය කර එහි ඇඟවුම් සලකාබලිය හැකිය. ඔහුගේ ප්‍රශ්නය වූයේ: "ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අපේක්ෂාවෙන් බෙහෝ සත්වවරයන් ස්වර්ගයට ඇතුළු කරනු ලබූ නිසත්, ඇදහිල්ලෙන් යුක්තිසහගත කළත්, දෙවියන් වහන්සේගේ කරුණු සහ ඉවසීම නිසාවෙන් පවිත්‍ර කිරීම අවශ්‍ය වූ නිසාවිය හැකිද? ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය වඟිරෙන විට ඒවා පරම ශුද්ධ බවට පත් කිරීම සදහායෙදීම. පරි. 9:15 හි සටහන් බලන්න."

9:15 පරිච්ඡේදය, මිලිගන් විසින් උපුටා දක්වන ලද පරිදි, ක්‍රිස්තුස් "නව ගිවිසුමක මදිහත්කරු වන අතර, පළමු ගිවිසුමට යටත්ව සිටි, කඳවනු ලබූ වරද මිදීම සඳහා [ඔහුගේම] මරණයක් සිදුවී ඇත. සදකලික උරුමය පිළිබඳ පෙණරන්දුව ලබිය හැකිය."

නමුත් එය ඔවුන්ට දනටමත් ලබී ඇති බව නොකියයි. නවද 11:39-40 පරිච්ඡේදය, ගංවතුරට පෙර සහ පසු සහ ජීනාඞ්ලික සහ මෙහෙසියික් කලවලදී ඇදහිලිවත්ත පුරුෂයන් භාස්ත්‍රීන් යන දෙඅංශයෙන්ම උදහරණ ලබාදීමෙන් පසුව මෙසේ සඳහන් කරයි: "මේ සියල්ලෙම, ඔවුන්ගේ ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ට සක්ෂි දරා ඇත. , දෙවියන් වහන්සේ අප සම්බන්ධයෙන් වඩා හොඳ දෙයක් සපයා ඇති පෙණරන්දුව නෙලවුණි, අප හර ඔවුන් පරිපූර්ණ නොවිය යුතුය."

විශ්වඝවත්තයින්ගේ ලිඛිතවට ඇතුළත් වූ දඩින් ගන (11:32), ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථනයෙන් හැදුන්වන විමෙන් පසු පෙන්නකෙණින දිනයේදී ප්‍රේරිත ජේතස් පවසුවේ "ඔහු දෙදෙනම මිය ගොස් තන්පත් කරන ලද අතර ඔහුගේ සෙහන මේ සඳහා අප සමඟ ඇත. දවස," සහ විශේෂයෙන් "ඔහු ස්වර්ගයට නඟ්ගේ නත" (ක්‍රිය2:29,34).

එපමණක්ද නොව, මරණය අත්විදීමට නොහැකි වන ලෙස වෙනස් කරන ලද සහ තවදුරටත් මිහිමත සෙසහන නොහැකි වූ ඒනෙක් (හෙබ්‍රෙව් 11:5-6) ව්‍යතිරේකයක් නොවන්නේ නම්, දඩින් සම්බන්ධයෙන් සත්‍ය වූ දේ අනෙක් සියල්ලන්ගෙන්ම සත්‍ය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එක්කෝ ස්වර්ගයට හෝ හේඩිස් වෙත ගෙන යනු ඇත, දෙවනින් මූලික වශයෙන් නව නඟ්වීමට පෙර මළවුන්ගේ ආත්මයන් සඳහා වන බව

අපි නොදනිමු - සහ හෙබ්‍රෙව් 11 හි සඳහන් නොවන ඵලිය, ඒනෙක්ට සමන ගණයට වචන ඇත (2 රජබලිය 2:11-12).

එහෙත්, මෙම දෙදෙනාහෙබ්‍රෙව් 11:39-40 හි පවසන දෙයට ව්‍යතිරේකයක් වුව ද, ඔවුන් මිලිගන්ගේ "බෙහෝ බවට පත් නොවනු ඇත. එහෙත්, ඔවුන් එවන් ව්‍යතිරේකයක් වුවා නම් සහ පතලයට යමු වෙනුවට ස්වර්ගයට ගෙන ගියහොත්, "බෙහෝ ස්වර්ගය අපවිත්‍ර කිරීම ගන මිලිගන් පවසු දේ ඒනෙක් සහ ඵලියගේ පමිණිම ගන සිතහන හඬි පරිදි සත්‍ය විය හකිය.

හේඩීස් යනු මරණය සහ නවන නඟිටිම අතර ඉවත්ව ගිය ආත්මයන් සිටින ස්ථනය වන අතර එය සමන්‍ය නවන නඟිටිම සහ විනිශ්චය (එළිදරව් 20:11-15) දක්වනස් කර නති කර දමනු නෙලුබේ -- එම අවස්ථාවේදී ("අන්තිම දවස") ධර්මිෂ්ඨ මලවුන් උත්ථන කරනු ලබේ (යෙහන් 6:39,40,44,54). එබවින් මිය ගිය සියලු දෙනාගේම ආත්මයන් ඔවුන්ගේ සිරුරු නඟිටින තෙක් පතලයේ පවතිනු ඇත. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය හේඩීස්හි ඉතිරි නොවීය, මන්ද ඔහු මලවුන්ගෙන් උත්ථන කරනු ලබුවේය (ක්‍රියා 2:31), සහ දින හතළිහකට පසුව ස්වර්ගයට නඟ්ගේය (1:3, 9-11) -- පළමුවන්න, මරන බව පෙනේ. තවත් නඟ (ක්‍රියා13:34 බලන්න).

එසේම, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා නවන නඟිටිම සම්බන්ධයෙන්, "දේව මලිගනව් වස්ම ඉහළ සිට පහළට දෙකට කඩී ගියේය; පඬිවිය කම්පනය විය; නින්දට වච්චි සිටි බෙහෝසත්තුවරයන්ගේ සිරුරු මතු විය. එයින් අදහස් කළේ ඔවුන්ගේ ආත්මයන් පතලයේද ඉතිරි නොවූ බවයි; ඔහුගේ නවන නඟිටිමෙන් පසු සෙහෙත් ගෙවල්වලින් පිටතට පමිණි ඔවුහු ශුද්ධ නගරයට ඇතුළු වී බෙහෝදෙනෙකුට පෙනී සිටියහ." (මතෙව් 27:51-53).

ජර්ශ්නය: ඔවුන් නවන ජීවිතයට පමිණිම නඩකලිකද, නතහෙත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ස්වර්ගයට නඟ්ගඳ? අපට නිශ්චිතවම පිළිතුරු දිය නොහකි බව. නමුත් දෙවන්න නිවරදි වීමට ඉඩ තිබේ. එපිස 4:8 යනු ගීතබලිය 68:18 ට යෙමු කිරීමකි, එය ක්‍රිස්තුස් වහන්සේට අදඳු වන අතර, "ඔහු ඉහළට නඟුණු විට ඔහු වහල්හඬයට ගෙන ගෙස් මිනිසුන්ට නඟි දුන්නේය." මෙය ප්‍රධන ජයග්‍රහි සටන් වලින් පසු හමුදා ජෙනරල්වරුන්ගේ ජයග්‍රහි ප්‍රවේශ වීමේ සිරිතට අනුව ය -- සතුරන්ට එරෙහිව ජයග්‍රහණය පිළිබඳ සක්ෂියක් ලෙස වහල් කණ්ඩඬමක් මෙහෙයවීම සහ සටනේදී ලබහන් කෙල්ලයෙන් ගමන් කරන මර්ගයේ පුද්ගලයින්ට නඟි විසි කිරීම. එපිස 4:11-12 ට අනුව, ක්‍රිස්තුස් වහන්සේ නවන ස්වර්ගයට යමුමිදි මිනිසුන්ට දෙන ත්‍යග මුල් පල්ලියේ ආත්මික දීමනාවිය.

ගීතබලිය 68:18 උපුටාදක්වීමේ අරමුණ "මිනිසුන්ට දීමනා" හර වෙනත් කිසිවක් ඇතුළත් නොවීය. නමුත් උපුටාගනීමම කලාඑය කිං ජේමිස් අනුවදයේ මඬිමෙහි දක්වනැති පරිදි, "ගුවන්කරුවන් විගල පිරිසක්" සම්බන්ධ විය. මෙය ක්‍රිස්තුස් වහන්සේගේ නවන නඟිටිමෙන් පසු නඟිටුවනු ලබු අය ගන සඳහනක් නම් (එය ඉතාහෙඳු විය හකිය), ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ විසින් නිදහස් කරන තෙක් සතන්ගේ වහල්හඬයෙන් සිටි අතර, ඔහු

නඹී එන විට ඔහු සමඟ ස්වර්ගයට ගෙන ගෙස් ඔහුගේ ජයග්‍රහණයේ සක්ෂියක් ලෙස ඔවුන්ව ඉදිරිපත් කළේය. හෙබ්‍රේ 2:14-15 හි සඳහන් වන ජයග්‍රහණය සනත් සහ මරණය කෙරෙහි.

[සටහන: ධර්මිෂ්ඨයන්ගේ ආත්මයන් පනලයට පිටත්ව යන විට අමතර විශ්ලේෂණයක් සඳහා ඔබ මිය යන විට ඔබේ ආත්මය යන්නේ කෙතනාද?, Joe McKinney, www.thebiblewayonline.com වෙත යෙමු වන්න. -rd]

4. එසේ නම්, මෙය සලකාබලන්න: එනම් (අ) 1 කෙණිත්ති 15:53-54 ට අනුව, ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත් වූ එම ශරීරයෙහිම මළවුන්ගෙන් උත්ථන වූ බවින්, එය මරණික හාදුෂිත වූ සිට අමරණීය භානෙඤ්ජන ශරීරයකට වෙනස් කරන ලදී. , සහ (ආ) ඔහු "අප වෙනුවෙන් පව් කර ඇති" බවින් (2 කෙණිත්ති 5:21), "යෙහෙබා අප සියල්ලන්ගේ අයුතුකම ඔහු පිට තබා" නිසා(යෙසසය3:6), (ඇ.) ඔහු ස්වර්ගයට ඇතුළු වීම (සහ ඔහු සමඟ වෙනත් අය සිටියේ නම්) සිතිය හැකි පරිදි ස්වර්ගය අපවිත්‍ර කර එය පවිත්‍ර කිරීමේ අවශ්‍යතමයක් බවට පත් කිරීම යයි සිතිය හැකිය කර ඇති පරිදි?

(එවැනි අවස්ථකදී, ඉහත සඳහන් කළ බත්ස් පවසන පරිදි, ඒතෙක් සහ එලියා ලභීමෙන් දුනටමත් අපවිත්‍ර වී ඇත්නම් මිස, ස්වර්ගය මෙයට "පෙර" අශුද්ධ යයි නෙසලකිය යුතුය - නමුත් දන් එය එසේ වනු ඇත යේසුස්.)

5. අවසන වශයෙන්, අපට මිලිගන්ගේ හොඳ්‍යයේම ප්‍රශ්නවලට නිශ්චිතව පිළිතුරු දිය නොහැකි වුවද, (අ) දෙවියන්වහන්සේගේ පෞරුෂයට ඇති දරුණු පිළිකුල, (ආ) පෞරුෂ සමන භයනක ප්‍රතිවිපක සහ දඬුවම ගත බැඳුණු ලෙස සලකාබලීමෙන් අපට ඉමහත් ප්‍රයෝජන ලබන හැකිය. අපට සමච්ච ලබුවහෙන් එය අප වෙනුවෙන් ගෙවිය යුතුය, සහ (ඇ) පෞරුෂයේ මනුෂ්‍ය මිදීම සහ එහි සදකාලික දඬුවම සඳහා ප්‍රදර්ශනය කරන ලද විස්මිත, අති-අසීමිත දෙවියන් වහන්සේගේ කරුණක, අපගේ ස්වමිත් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ විසින් නියම කර ඇත "ඔහුගේ ලෙයිත් ඇදහිල්ල කරණකෙටගෙන සමච්ච දීමකි. . සහ (ඇ) ඒ සඳහා නිරන්තරයෙන් භාවච්චි වච්චියෙන් කතාද විය යුතුය. ඉහත සලකාබලීම් වලදී අපට ඇති ප්‍රධන අරමුණ එයයි, කෙසේ වෙතත්, පවුල් ප්‍රකාශ කළ පරිදි, "ඔහුගේ විනිශ්චයන් කෙතරම් සෙවිය නොහැකිද?

**නිර්භීතකම සහ අනුශාසනා
10:19-25 පරිච්ඡේදය**

1. හඳින්වීම.

මෙය පෙහෙසත් ආගන්තුක අංශයක් වන අතර, එහි අනුශාසනාදුනටමත් ස්ථෂිත කර ඇති අතිමහත් වදගන් කරුණු (4:14 - 10:18) මත හෝච්චිත් ලබනත් නිගමන මත පදනම් වේ. කරුණු "ඇති" යන වචනයෙන් හඳුන්වදී ඇති (vs.19-21) අප සතුව ඇති දේට සම්බන්ධ වේ. නවද එක් එක් අනුශාසනා"අපිට ඉඩ දෙන්න" (vs.22, 23, 24) යන වකාශ බණ්ඩයෙන් ආරම්භ වේ.

II. කරුණු: "නිබේ" (Vs.19-21).

1. "එබවින්, සහෙදුරවරුන්, ජේසුස් වහන්සේගේ රුධිරයෙන් ශුද්ධස්ථනයට ඇතුළු වීමට නිර්භීතකම ඇත" (vs.19). මෙහි "ශුද්ධස්ථනය" යනු "ස්වර්ගයම" වන අතර, ක්‍රිස්තුස් වහන්සේ විසින්ම අප වෙනුවෙන් ඇතුළු කර ඇත, එය, ඔහුගේම රුධිරයෙන්, සහ ඒ මගින් -- ඒ තුළින් ඔහු අප වෙනුවෙන් සදකලික මිදීම ලබාදෙන (9:24-25; cf. Vs 11-12).

අපි "ජේසුස් වහන්සේගේ රුධිරයෙන් ශුද්ධස්ථනයට ඇතුළු වන විට," අපි ඇතුළු වන්නේ "ඔහු අප වෙනුවෙන් කප කළ මර්ගයෙන්, නව ජීවමන මර්ගයක්, වස්ම හරහා එනම් ඔහුගේ මෘසය" (vs.20) -- ඔහුගේ මනුෂ්‍යත්වය ද එසේමය. ඔහුට මරණය අත්විදීමටත්, අප වෙනුවෙන් ලේ වහිරීමටත් හඬ වූයේ ඔහු මිනිසුන් ස්වභාවය තමන් විසින්ම හඟගත් නිසාපමණි (2:14-17 බලන්න). ඔහු නවත ස්වර්ගයට නඟුණු විට, එය ඔහුගේ නවත නඟුවනු ලබූ මිනිස් සිරුර සමඟ විය (අපගේ ලෙස වෙනස් විය, 1 කොරින්ති 15:50-52 සහ පිලිප්පි 3:20-21 බලන්න). ඔහු මෙසේ කතුවරයාබවට පත් විය (archegos, කපිතන් හෝ ජර්ධන නායකය) හෝ අපගේ ගලවීම (හෙබ්රෙව් 2:10). එපමණක් නොව, ඔහු දෙවන වරටත් පමිණෙන විට, එය "ගලවීම කරා" ("අනිගයිත්ම," 7:25) "ඔහු එනතුරු බලා සිටින අයට" (9:28) වනු ඇත. ඔහු අපව නමත් වෙතට පිළිගනීමට පමිණෙනු ඇත. ඔහු කෙණහද ඉන්නේ කියලා අපිත් එහි සිටිය හක (යෙහන් 14:3). එවිට අපි වචනාසඟයෙන් "ජේසුස් වහන්සේගේ රුධිරයෙන්" මුදවනත් නිසාඔහු සිටින "ශුද්ධස්ථනයට" ඇතුළු වෙමු.

කෙසේ වෙතත්, දන් අපි එසේ කරන්නේ ආත්මිකව, අපගේ සෙනෙහස සහ නමස්කරයේදී පමණි. නමුත් ටික වේලකට පසු වචනාසඟයෙන් ඇතුළු වීමට නම් මෙය අනිගයිත් වදගත් වේ. තවද එය "ජේසුස් වහන්සේගේ රුධිරයෙන්" අපව මුදවනන ඇති නිසත්, ක්‍රිස්තුස් වහන්සේ නවත පමිණෙන විට වචනාසඟයෙන් ඇතුළු වීම අපේක්ෂාකිරීමට හඬ ලෙකුම හේතුව ඇති නිසත්, එය "නිර්භීතව" කළ යුතු ය. තවද එම "නිර්භීතකම" අපගේ ලිපියෙහි ප්‍රමුඛ තේමඛකි (3:6; 4:16; 10:19, 35). එය නිර්භීතකම හෝ මෙඛකම නෙඛව, නමුත් ටෙටරියය, විශ්වසය සහ සුවපහසුව, ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කර ඇති සහ අනාගතය සදහාඅපට පෙණරන්දු වූ දේ මත පදනම් වේ.

2. "සහ දෙවියන් වහන්සේගේ ගණය කෙරෙහි ශ්‍රේෂ්ඨ පූජකයෙකු සිටීම" (vs.19) -- එනම්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ඔහුගේ පූජකත්වය 1:3 හි සදහන් කර ඇති අතර, 4:14 සිට විශේෂයෙන් සදහන් කර ඇත -- සියල්ල සපයයි. නියම කර ඇති "නිර්භීතකම" යටත් පවතින සහ යුක්තිසහගත කරන සහතිකය සහ අනුගමනය කරන අනුග්‍රහනා

III. අනුග්‍රහනා "අපිට ඉඩ දෙන්න" (Vs.22-25).

1. "අපි ළං වෙමු" (vs.22) -- එනම්, දිගටම ළං වෙමු -- "[ස්වර්ගයෙහි] කරුණුඛව සිංහාසනය වෙතට, අපට දයඛ ලඞ්ඛන පිණිසත්, අපට උපකාර කිරීමට වරප්‍රසදය ලඞ්ඛවා අවශ්‍යයි" (බලන්න 4:16).

ඒ. "සඛාදවනකීන්" -- සියලු අවංකකම, උනන්දුව සහ පක්ෂපතීත්වය.

බී. "අදහිල්ලේ පූර්ණත්වය" - හෝ "අදහිල්ලේ පූර්ණ සහතිකය" -- ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ වචනය විශ්වඝ කිරීම (රෙඹ 10:17 බලන්න).

c. "අපගේ හදවත් නපුරු හඳුසක්ෂියකින් ඉසින ලද (මුල් පිටපතෙහි පරිපූර්ණ ආනතිය)" -- "සඛාදවනකීන්" නිවීම භාසම්බන්ධ -- ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් සංකේතාත්මක ඉසීමක් (cf. 9:14,18-22) -- අපගේ හදවත් පෘෂයෙන් සහ පෘෂයේ සිහියෙන් පවිත්‍ර කිරීමට සමන වේ (බලන්න 10:2) -- නවතන් අපගේ සළු බඳුළු පවුලගේ ලෙසින් සෙද්දු කිරීමට සමන වේ (එළිදරව් 7:14).

සටහන: මෙය සහ පහත අයිතමය එකිනෙක සම්බන්ධව සිදු වූවක් බවට සකයක් නත.

ඈ "අපගේ ශරීරය පිරිසිදු ජලයෙන් සෙද්දෙනිම" -- ක්‍රිස්තියානි බවිනිස්මය පිළිබඳ පහදිලි සදහනක් (ක්‍රියා 10:47-48 බලන්න) -- මුළු මිනිසා ආත්මය සහ ශරීරය දෙවියන් වහන්සේට විශුද්ධ කර ඇත (රෙඹ 12:1 බලන්න. ; 1 කෙරින්ති 6:15,20-- AV හි කියවෙන අවසන පදය, "දෙවියන්වහන්සේගේ ශරීරයෙන්ද ඔබගේ ආත්මයෙන්ද දෙවියන්වහන්සේව මහිමයට පත්කරන්න).(Cf. ක්‍රියා 22:16; Eph.5:26; Titus 3:5 [cf. ගෙහන් 3:5]; 1 පේතර් 3:21*) *1 පේතර් 3:21 හි Excursus බලන්න. 60 පිටුව

2. "අපි තදින් අල්ලඟන සිටිමු (vs.23) - එනම්, "අපගේ බලපෑමත්තුවේ ප්‍රපච්චරණය නෙසලී සිටීමට තදින් අල්ලඟන සිටිමු; මක්නිසද ඔහු පෙණරන්දු වූ විශ්වඝවත්තය." AV සතුව "අදහිල්ල" ඇත, එය "ප්‍රපච්චරණය" යන වචනය නිසාවිය හකිය, එය "වත්තිය" ලෙස පරිවර්තනය කරයි. නමුත් ග්‍රීක පඨයේ pistis, විශ්වඝය වෙනුවට elpis, බලපෑමත්තුව යන වචනය ඇත. දෙකක් සම්බන්ධ වන අතර, පහත සදහන් වනු ඇත, සහ "බලපෑමත්තුව" මෙන්ම "අදහිල්ල" "ප්‍රකශය" හෝ "ප්‍රපච්චරණය" විය හකිය. ග්‍රීක පඨයේ "homologia" යන වචනය ඉංග්‍රීසියෙන් ඕනම ආකාරයකින් පරිවර්තනය කළ හකිය. එය පිළිගනීමක් ලෙස පරිවර්තකයාවිසින් වටහඟන ඇත, "ප්‍රපච්චරණය" වඩාහෙද පරිවර්තනය වේ; ප්‍රකශයක් හෝ අනවශ්‍ය සහතික කිරීමක් ලෙස සලකන්නේ නම්, "වත්තිය" වඩන් සුදුසු වේ.

"බලපෑමත්තුව" යනු හෙබ්‍රෙව් භාෂාවන් සඛවින් ම වදගත් වචනයකි, එය 3:6 හි ද දක්නට ලබේ; 6:11,18; 7:19. එය අපේක්ෂාව සහ ආශාවේ එකතුවක් වන අතර, "අදහිල්ල" යනු "බලපෑමත්තුව වන දේවල සහතිකය, නෙප්තෙන දේවල් පිළිබඳ ඒත්තු ගන්වීම" (11:1).

අපගේ බලපෑමත්තුව තදින් අල්ලඟන සිටීමට හේතුව "ඔහු පෙණරන්දු වූ විශ්වඝවත්තය" යන්නයි. ඒ සම්බන්ධව, 6:13-20 පඨය සමඟලචනය කළ යුතුය.

3. "සහ අපි සලකාබලමු" (vs.24-25) -- එනම්, "ප්‍රේමයට සහ යහපත් ක්‍රියාලට කුපිත කිරීමට එකිනෙකාගේ සලකාබලමු" (vs.24).

ඒ. "සමහරුන්ගේ වර්තන වර්තන ලෙස අපගේම රැස්වීම් අත් නෙහරීම" (vs.25a) -- හෝ "සමහරු කරන පරිදි අපගේ රැස්වීම්වලින් අපත් නෙහි සිටීම" (NEB). AE Harvey මේ පිළිබඳව අදහස් දක්වන්නේ මෙසේය: "පල්ලිවලට පමිණීමේදී හුදු කම්මලිකමට වඩා බෙහෙවින්ද ඇත [එය මග හරිය යුතුය]. අපත් වී සිටීමෙන් ඇඟවෙන්නේ (ග්‍රීක භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් නෙහි නම්) සහභාගී සමඟ ස්ථිරව සිටීමට අපෙහෙසත් වීමයි. විපත්ති කලාවලදී ක්‍රිස්තියානීන් -- සහ එවනි කල සටහනක් තව දුරටත් ජේලි කිහිපයක් අනුගමනය කරයි" (The New English Bible Companion to the New Testament, 1970, pp.706-07.) ග්‍රීක යෙදුම නිර්වචනය කිරීමේදී තසර්, egkataleipo , එය පවසන්නේ "අමුතුකමින් පිටවීම, අසරණව පිටවීම, (colloq. Lew in the lurch)" යන්නයි.

මෙම වකායේ අවධරණය වන්නේ අප ක්‍රිස්තියානි එක්රැස්වීම් වලදී සහෙදිරයන් සමඟ එක්වීම නවත්වූ විට ඔවුන් සදහානිසි සලකිල්ලක් නෙදක්වන බව නෙහින අතර, පහත සදහන් (26) පදයෙන් ආරම්භ වන අවධරණය වන්නේ "එකතු නෙහි සිටීමෙන් අප යටත් වන අනතුරයි. ."

බී. "නමුත් එකිනෙකා අනුශාසනාකිරීම" (vs.25b). "එකිනෙකා යනුවෙන් ඇඟවුම් කර ඇති අතර, ගර්ක පඬයේ නත. "නමුත්" යන වචනය ප්‍රතිවිරෝධතාවක් හදුන්වාදෙයි: "අපගේම එකතුවීම අත්හරීම නෙහි... අනුශාසනාකිරීම." එබවින්, අපගේ එක්රැස්වීම සදහා එක් හේතුවක් වන්නේ ක්‍රිස්තියානි සම්බන්ධතා අනුශාසනා දිරිගන්වීම් සහ එකිනෙකාගේ සහයෙහිය -- "සංවර්ධනය කිරීම, අනුශාසනාකිරීම සහ සහසීම" (1 කෙරින්ති 14:3 බලන්න).

උ. "එමෙන්ම, දවස ලං වන බව ඔබ දකින පරිදි" (vs.25c). මෙයින් ඇඟවෙන්නේ, පසුබසීම වළක්වීමට සහ ඇදහිල්ල අත්හරීමෙන් ආරක්ෂා වීමට ක්‍රිස්තියානි එක්රැස්වීම්වල සහයෙහිතාවය සහ අනුශාසනාවකින් අවශ්‍ය වන, ඔවුන් දන සිටි -- සහ සදහන් කරන ලද දිනයක එළඹීමයි. ඔවුන් විසින් "දවස" ලෙසින්.

සමහර අය මෙය සනිපතාරැස්වීම් පවත්වූ සනියේ පළමු දිනය ලෙස මුල් ක්‍රිස්තියානීන් තේරුම් ගත් එළිදරව් 1:10 හි සදහන් "ස්වමිත්ගේ දවස" ලෙස සිතා ඇත. නමුත් සන්දර්භය, එක්රැස්වීම් "අත්හරීම නෙහි" අනුශාසනා කිරීම, ඊළඟට එළඹෙන ස්වමිත්ගේ දවසේදී එක්රැස් කිරීම සදහාසනිය පුරාවඩ වඩක් හදිසි අනුශාසනාඅදහස් කරනවාවෙනුවට එකිනෙකා අනුශාසනාකිරීමේ අරමුණින් එක්රැස් වීම ඇඟවුම් කරන බව පෙනේ.

තවත් සමහරු "ලඟාවන දවස" ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පමිණීම ලෙස සලකති. එහෙත්, අප ඒ සදහාඕනම වේලකක සුදනම්ව සිටිය යුතු අතර, ක්‍රිස්තුස් වහන්සේ මිහිපිට සිටි විට ද ඇතුළුව, එය කවදාවේදැයි අප නෙදන්නාවබව අපට නවත නවතත් දනුම් දෙනු ලබේ (මතෙව් 24:35-44; 25:1-13 ; මර්ක් 13:31-37; ලුක් 21:33-36; 1 තෙසලෝනික

4:13 -5:3; ආදිය). එහෙත්, අපගේ ස්වමිත්ගේ දක්ෂතාවපිළිබඳ උපමච්ච, ඔහුගේ නවතා පමුණීම "දිගු කලකට" තෙසිටමේ සම්භවිතව පිළිබඳ ඉඟියක් විය (විශේෂයෙන් මතෙව් 25:14-30 සහ v.19). 2 තෙසලෙකීක ලියාදැනි විට එය "අතට" තෙතිලු අතර, අනභතයේ යම් නිශ්චිත කලයක් සඳහාප්‍රේරිත පවුල් කලින් පුරෙකුටනය කළ මහාදැනිල්ල අත්හළ සිදුවීමට පෙර එය සිදු තෙඛනු ඇත (2:1-12). ප්‍රේරිත පේතස් ක්‍රිස්තියනීන්ට සිය දෙවන ලිපිය ලියූ විට, එය පෙණරන්දු වී බෙණෝකලයක් ගත වී ඇති බවින් සමච්චල් කරන්නන් එය කවදතෙහිදුවේද යන්න ප්‍රශ්න කරමින් සිටියහ (2 පේතස් 3:1-13). තවම. ඔහු සිය පළමු ලිපිය ලියන විට, "විනිශ්චය දෙවියන් වහන්සේගේ ගණයෙන් ආරම්භ වීමට කලයයි. එය මුලින්ම අපෙන් පටන් ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ ශුභරංචියට කීකරු තෙඛන අයගේ අවසනය කුමක්ද? සහ, ධර්මිෂ්ඨයන් නම්, යන්නම් ගලවීම, අහක්තිකයාසහ පච්කරයාකෙතනට පමුණේවිද?" මෙය කිතුනුවන් විසින් අත්විදින ලද "ගිනි පරීක්ෂණ" සන්දර්භය තුළ පවසාඇත (1 පේතස් 4:12-19). තවද මෙහි සඳහන් "විනිශ්චය" ශුභරංචි තුළ ක්‍රිස්තුස් වහන්සේ විසින් පුරෙකුටනය කරන ලද දුක් වේදනාසහ විපත්ති ගන සඳහන් කර ඇති බව විශ්වස කිරීමට හේතුවක් තිබේ. "විනිශ්චය දෙවියන් වහන්සේගේ ගණයෙන් ආරම්භ වීමට කලයයි: එය මුලින්ම අපෙන් පටන් ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ ශුභරංචියට කීකරු තෙඛන අයගේ අවසනය කුමක් වනු ඇත්ද? ධර්මිෂ්ඨයන් යන්නම් ගලවීම ලබන්නේ නම්, අහක්තිකයන් කෙහිද? සහ පච්කරයා පෙහී සිටිනවද?" මෙය කිතුනුවන් විසින් අත්විදින ලද "ගිනි පරීක්ෂණ" සන්දර්භය තුළ පවසාඇත (1 පේතස් 4:12-19). තවද මෙහි සඳහන් "විනිශ්චය" ශුභරංචි තුළ ක්‍රිස්තුස් වහන්සේ විසින් පුරෙකුටනය කරන ලද දුක් වේදනාසහ විපත්ති ගන සඳහන් කර ඇති බව විශ්වස කිරීමට හේතුවක් තිබේ. "විනිශ්චය දෙවියන් වහන්සේගේ ගණයෙන් ආරම්භ වීමට කලයයි: එය මුලින්ම අපෙන් පටන් ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ ශුභරංචියට කීකරු තෙඛන අයගේ අවසනය කුමක් වනු ඇත්ද? ධර්මිෂ්ඨයන් යන්නම් ගලවීම ලබන්නේ නම්, අහක්තිකයන් කෙහිද? සහ පච්කරයා පෙහී සිටිනවද?" මෙය කිතුනුවන් විසින් අත්විදින ලද "ගිනි පරීක්ෂණ" සන්දර්භය තුළ පවසාඇත (1 පේතස් 4:12-19). තවද මෙහි සඳහන් "විනිශ්චය" ශුභරංචි තුළ ක්‍රිස්තුස් වහන්සේ විසින් පුරෙකුටනය කරන ලද දුක් වේදනාසහ විපත්ති ගන සඳහන් කර ඇති බව විශ්වස කිරීමට හේතුවක් තිබේ.

එසේ නම්, හෙබ්‍රෙව් 10:25 හි සඳහන් "ලභාවන දවස" ක්‍රිස්තුස් වහන්සේ භාසමකලීන පරම්පරච්ච ජීවිත කලය තුළ සිදු වීමට නියමිතව තිබූ ජෙරුසලමේ විනභයේ දවස විය හකිය (මතෙව් 24:1-34; මක් 13:1-30; ලුක් 21:5-32), සහ එය සිදු වූයේ ක්‍රි.ව. 70 දී, හෙබ්‍රෙව්වරුන්ට ලිපිය ලියාසන්සන්දනත්මකව කෙටි කලයක් තුළ, එහි ප්‍රවේශයේ සලකුනු වඩි වන විටය. පලස්තීනයේ යුදෙව් නභකයන් සහ ඔවුන්ගේ රෙණි ස්වමිවරුන් අතර වඩිවන ආතතීන් සහ ගටුම් හේතුවෙන් එය ගෙන එන ලදී. එවහි ආතතීන් වඩි වූ විට, රෙණි අධිරජ්‍යයේ සමු තනකම සිටින යුදෙව්වන් වඩි වඩියෙන් අවිනිශ්චිත විය - සහ ක්‍රිස්තියනීන් සමඟ, ඔවුන් සමනභයෙන් යුදෙව් ආගමට හඳුන්වන ලෙස යුදෙව් සහ අනභජනික ක්‍රිස්තියනීන්ගේ නිකභක් ලෙස සිතු බවිනි.

යෙරුසලම වටලාවන කාරන අවස්ථාවේදී අසමසම පීඩනක් ඇති වන බව සමිදණන් වහන්සේ පුරෙකථනය කළ අතර ගලවීම සදහානම ගෙලියන්ට උපදෙස් දුන්නේය. යුසිබියස් ඔහුගේ පල්ලියේ ඉතිහාසයේ මෙසේ පවසයි: "කෙසේ වෙතත්, ජෙරුසලමේ පල්ලියේ මුළු ශරීරයම, දිව්‍යමය එළිදරව්වෙන් අණ කර, යුද්ධයට පෙර අනුමත හක්තිවන්ත මිනිසුන්ට ලබාදී, නගරයෙන් ඉවත් කර, යම් ස්ථනයක ව්‍යය කළේය. ජෙරුසලමයන් එපිටින් පිහිටි නගරය, පෙලනම්, මෙහි ක්‍රිස්තුස් වහන්සේව විශ්වස කළ අය, ජෙරුසලමෙන් ඉවත්ව ගිය පසු, ශුද්ධ මිනිසුන් රජකීය නගරය සහ මුළු පුදා දේශයම සම්පූර්ණයෙන්ම අත්හැරියක් මෙන්, ක්‍රිස්තුස් වහන්සේට සහ ඔහුගේ ප්‍රේරිතයන්ට එරෙහි ඔවුන්ගේ අපරධ සදහාදිව්‍ය යුක්තිය , අවසනයේදී ඔවුන් අහිබවා ගෙය්, මේ දුෂ්ටයන්ගේ මුළු පරම්පරාවම පෙළෙඹවන් මුළුමනින්ම විනාශ කළේය. (III පෙත, V පරිච්ඡේදය.

IV. EXCURSUS (1 ජේතස් 3:21).

1 ජේතස් 3:21 ට ක්‍රියා22:16 සමඟ "ස්වමීන්වහන්සේගේ නමයට අයදීම" ඇතුළත් වන අතර ක්‍රියා2:38 සමඟ "පව් සමඛ" සහ "යහපත් හදය සක්මියක්" ඇතුළත් වේ. ශුද්ධ ලියවිල්ලේ හඹුණවත්, "යහපත් හදය සක්මියක්" (ක්‍රියා23:1) යනු "දෙවියන් වහන්සේ සහ මිනිසුන් කෙරෙහි වරදක් නැති හදය සක්මියක්" (24:16). AV හි 1 ජේතස් 3:21 පවසන්නේ බවතීස්මය යනු "දෙවියන් වහන්සේ කෙරෙහි යහපත් හදසක්මියක පිළිතුරක්" බවයි, එයින් අදහස් වන්නේ එය "පව් සමඛ නිසා බව පෙනේ, නමුත් ක්‍රියා2:38 පවසන්නේ එය "[එසේත් නැත්නම්, පව් සමඛ සදහාතවද 1 ජේතස් 3:21 හි පඬයේ ASV හි බවතීස්මය ඇත්තේ "දෙවියන් වහන්සේ කෙරෙහි යහපත් හදය සක්මියකින් ප්‍රශ්න කිරීම" ලෙසය, එය කිසිසේත්ම අර්ථවත් නොවන බව පෙනේ. නමුත් ආන්තිකය තුළ, එය මෙසේ කියයි: "නතහෙත්, විමර්ශනය හෝඅහියඛනය.

- ගුඩ්ස්පීඩ්: "දෙවියන් වහන්සේ සමඟ හදය සක්මියක් සදහාඇති ආශාව."
- විලියම්ස්: "දෙවියන් වහන්සේ ඉදිරියෙහි පහදිලි හදය සක්මියක් සදහාඇති ආශාව."
- රෙදර්හම්: "යහපත් හදය සක්මියක් සදහාදෙවියන් වහන්සේගෙන් ඉල්ලීම."
- Moffatt: "දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු හදය සක්මියක් සදහායඛිඤඛ."
- මෙන්ටිගෙමර්: "දෙවියන් වහන්සේ කෙරෙහි යහපත් හදය සක්මියක් සදහායඛිඤඛ."

සටහන: මෙය ක්‍රියා2:38 ට එකඟ වේ, "පව් සමඛ සදහාක්‍රිස්තුස් වහන්සේගේ නමයෙන් බවතීස්ම වූ" - එනම්, දෙවියන් වහන්සේ කෙරෙහි යහපත් හදය සක්මියක් ඇති කර ගනීම සදහාසහ එවනි "තණ්ණඛ" ප්‍රකාශ කිරීම ලෙස.

1 ජේතස් 3:21 හි හඛිතාකර ඇති වචනය eperotema වේ. නව ගිවිසුමේ තඟර්ගේ ග්‍රීක-ඉංග්‍රීසි ශබ්දකෝෂය පවසන්නේ එහි තේරුම: 1. විමසීමක්, ප්‍රශ්නයක්. 2. ඉල්ලුමක්. 3. විමසුමේ සහ ඉල්ලුමේ නියමයන් බෙහෝවිට ආශාව යන අදහස ඇතුළත් වන බවින්, වචනයට එහි අර්ථය ලඹබන්නේ උනන්දුවෙන් සෙවීම, එනම් තණ්ණඛ, දඩ් ආශාවයි. මෙම වචනය හඛිතාකිරීම පිළිගනු ලබුවහොත්, එය අපට එම දුක්ඛිත ඡේදය පිළිබද පහසුම සහ වඩත් ගළපෙන පහදිලි කිරීම ලබාදෙයි 1 Pet.3:21: "(බෙහීස්මය) දන් අපව [ඔබව] ගලවාගන්නේ එය ලඹීමෙන් අප [ඔබ] නිසානෙඹවී. මෘසයේ අපිරිසිදුකම ඉවත්

කර ඇත, නමුත් අපි [ඔබ] දෙවියන් වහන්සේ සමඟ සමඳන හඳය සක්ෂියක් ඉතා ඔනකමින් සෙවූ නිසා

Arndt සහ Gingrich, ඔවුන්ගේ ග්‍රීක-ඉංග්‍රීසි ගබ්දකෙණ්සේ නව ගිවිසුමේ සහ අනෙකුත් මුල් ක්‍රිස්තියානි සහිතයේ මෙසේ පවසයි: 1. ප්‍රශ්නය. 2. ඉල්ලීම, ආයචනය (එපෙරෙචා 2, යමෙකුගෙන් යමක් ඉල්ලයි) -- නිරවුල් හඳය සක්ෂියක් සඳහාදෙවියන් වහන්සේට කරන ආයචනය 1 පෙට්. 3:21.

සටහන: 1 ජේතස් 3:21 හි eperotema යන වචනය පිළිබඳ එම අවබෝධය ක්‍රියා 22:16 සමඟ ඉතාදුරටකම ලෙස එකඟ වේ, "නඹට, බවිනිස්ම වී, ස්වමිත්වහන්සේගේ නමයට යච්ඤා කරමින් ඔබේ පව් සෙද්ගන්ත." එනම්, පව් සෙද්ගන්තට බවිනිස්ම වීමේදී, යමෙකු දෙවියන් වහන්සේ කෙරෙහි යහපත් හඳය සක්ෂියක් සඳහාඔහුගේ හදවතේ ආගම ප්‍රකාශ කරයි - ඇත්ත වශයෙන්ම, ගලවීම සඳහා එසේ කළ යුතුය. එබවින් ශුද්ධ ලියවිලිමය බවිනිස්මය යනු පව් කමකිරීම සඳහාකරන ලද විවත යච්ඤාවකි. සම්දෙණන් වහන්සේගේ නමයට අයදීම යච්ඤාව ඇතුළත් වේ. එය සම්දෙණන් වහන්සේට අයදීමකි.

"මක්නිසද යුදෙව්වෙකු සහ ග්‍රීකයෙකු අතර වෙනසක් නහ: මක්නිසද එකම ස්වමිත් වහන්සේ සියල්ලන්ගේම ස්වමියවන අතර නමඔ අයදින සියල්ලන්ට පෙහෙසන්නය. 13) "ඔව්හු ස්තෝපන්ට ගල් ගඹු අතර, සම්දෙණන් වහන්සේට කන්තලවී කර, "ස්වමිති ජේසුනි, මඟේ ආත්මය පිළිගන්න" (කරියා 7:59).

ගලවීම සඳහා එසේ නම්, නව ගිවිසුමේ නියමයන්ට අනුව, යමෙකු සම්දෙණන් වහන්සේගේ නමයට ආයචනකළ යුතු අතර, ඔහුගේ බවිනිස්මය සම්බන්ධයෙන් එසේ කළ යුතුය, එවිට එය පව් සමඔ සඳහාවිවත යච්ඤාවක් බවට පත් වේ.

Kittel's Theological Dictionary of the New Testament (1964) වෙනත් අපි පහත සඳහන් දේ අවසන් කරමු: "එබවින් අපට 1 Pet.3:21 පරිවර්තනය කළ හඹ: 'බහිර අපිරිසිදුකම ඉවත් කිරීම නෙඔ, යහපත් හඳය සක්ෂියක් සඳහාදෙවියන් වහන්සේට යච්ඤාකිරීම."

තවද: "21 වනි පදය අනුව අපි අල්ලා[නමුත්] අධ්‍යක්ෂික අර්ථයෙන් පව්නු කිරීමක් අපේක්ෂාකළ යුතුය. මේ අනුව යහපත් හඳය සක්ෂියක් සඳහාවන ඉල්ලීම පව් සමඔ සඳහා යච්ඤාවක් ලෙස අර්ථ දක්විය යුතුය ... පසයන් ආරම්භයේ සිටම බවිනිස්මයට සම්පව් සම්බන්ධ වේ (Mk.1:4 සහ par.; ක්‍රියා 2:38). (Vol. II, p. 688.) [මෙම විෂය පිළිබඳ අමතර සකවිෂ්ඨක් බවිනිස්මයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට සෙසා ගත හඹ, Joe McKinney, www,thebiblewayonline.com -rd]

ආබෙල්ගේ "වඩවිශිෂ්ට" පූජාව පරිච්ඡේද 11:4

පඬය: "ඇදහිල්ලෙන්, ආබෙල් දෙවියන් වහන්සේට කඹින්ට වඩවිශිෂ්ට පූජාවක් ඔප්පු කළේය, එමගින් ඔහු ධර්මිෂ්ඨ බව ඔහුට සක්ෂි දරීය, දෙවියන් වහන්සේ ඔහුගේ දීමනා

සම්බන්ධයෙන් සක්ෂි දරයි. ඒ තුළින් ඔහු මිය ගියත් කතාකරයි" (ඇමරිකානු සම්මත අනුවදය).

1. පුද්ගලික නිරීක්ෂණ.

මූලික පඬුම නම්, ආබේල් ඇදහිල්ලෙන් ඉදිරිපත් කළ අතර ධර්මිෂ්ඨ ලෙස පිළිගනු ලබූ අතර, එයින් ඇඟවෙන්නේ කසින් ඇදහිල්ලෙන් ඉදිරිපත් නොකළ බවත් එබවින් පිළිගනු නොලබූ බවත්ය. නමුත් (1) "ඇදහිල්ලෙන් පිරිනමන" සහ (2) "වඩා විශිෂ්ට පූජක" යන ප්‍රකාශනවල වදගත්කම අපට හක් උපරිමයෙන් ඉගෙන ගත යුතුය. සමහර පත්‍රවලින් දෙවන්න පෙර දෙයට වඩා අහඹු ලෙස වන අතර එබවින් වඩාත් මනභේදනමක ය.

හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් වන්නේ උත්පත්ති 4:2b-5 හි පහත සඳහන් දේවලට ය: "ආබේල් බවට වත් පලකයෙක් විය, නමුත් කසින් භූමියේ ගෙවියෙක් විය. කලායගේ ඇවුණත්, කසින් එල ගෙන ආවේය. භූමිය සම්පූර්ණ වහන්සේට පූජකක් ය, ආබේල් ද නම බවට රළේ කුලුදුල් පවුන්ගෙන් ද උත්ගේ නෙලෙන් ද ගෙනාවේ ය, යෙහෙඬා ආබේල්ට සහ ඔහුගේ පූජකට ගෙව කළේය, නමුත් ඔහු කසින්ට සහ ඔහුගේ පූජකට ගෙව නොකළේය. ඉතා කෘතියට පත් විය, ඔහුගේ මුහුණ පහත වටුණි."

උත්පත්ති පෙත ඇදහිල්ල ගන සෘජු කිසිවක් සඳහන් නොකරන නමුත් පූජාදෙක අතර වෛෂයික වෙනස විස්තර කරන බව නිරීක්ෂණය කළ යුතු අතර, හෙබ්‍රෙව් ආත්මීය වෙනස (ඇදහිල්ල) සඳහන් කරන නමුත් වෛෂයික වෙනස පහදීලිව සඳහන් නොකරයි.

1. "ඇදහිල්ලෙන් පිරිනමනු ලබයි." කෙසේ වෙතත්, ඇදහිල්ල උත්පත්ති වර්තව්‍ය සෘජුවම සඳහන් කර නොමති අතර, කසින් මෙන්ම ආබේල් යන දෙදෙනාම දෙවියන් වහන්සේගේ පවුන්ම පිළිබඳ විශ්වාසයක් ඇඟවුම් කරයි, මන්ද ඔහු "යෙහෙඬා පූජකක් ගෙනා ආබේල් කලා" පූජකිරීම" ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය මින්වාවේ, එය LXX හි තුසියාහෝඉංග්‍රීසියෙන් "පූජා ලෙස පරිවර්තනය කර ඇත, ඉහත උපුටාදක්වන ලද අපගේ හෙබ්‍රෙව් පඬුගේ දක්නට ලබයි -- ශුද්ධ ලියවිල්ලේ දෙවියන්ට හෝ දෙවියෙකුට පූජකක් ගන සඳහන් කරන වචන.

නමුත් විවිධ ආකාරයේ ඇදහිල්ල ඇත -- (අ) දෙවියන්ගේ පවුන්ම පිළිබඳ "ඇදහිල්ල", නමුත් කීකරුකමේ "පමණක්", එය අකාර්යක්ෂම, "වද," "මළ"; සහ (ආ) "ඇදහිල්ල" ක්‍රියාත්මක වන අතර එය එහි "ක්‍රියා මගින් ප්‍රකාශ වේ (යථකඛි 2:17-26). යථකඛි 2 සහ හෙබ්‍රෙව් 11 යන දෙකම පහදීලි කරන්නේ මිනිසා ධර්මිෂ්ඨකම සඳහා ගණන් ගනු ලබන්නේ දෙවන්න බවයි. පහත දක්වන පරුණ ගිවිසුමේ උද්භාරණය ද සලකිල්ලට ගන්න.

සමත්‍යයෙන් එක්තරා පරිවර්තනයකින් ගලා බසින දිය පහරකින් සපයෙන කඳුදුරු-බර්තියව් ක්ෂේම භූමියේ පිහිටි මෙරිබනි ජලය අසල (ගණන් කථා 20:2-13), මෙඡ්සස් සහ ආරෙත්ගේ නයකත්වයෙන් යුත් ඊශ්‍රායෙල්වරුන් සහ සෙනඟ පමුණෙන විට ජලය නෙතිවුණි. කරලි ගසුවා දෙවියන් වහන්සේ මෙඡ්සස්ට කතාකොට, "යඡ්ටිය ගෙන, ඔබ සහ ඔබේ සහෝදරයා වන ආරෙත්, සහඬ රැස් කර, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි පරිවර්තනය

එහි වතුර දෙන ලෙසට කතා කරන්න; එවිට ඔබ ඔවුන්ට වතුර ගෙනෙන්න. පර්වතයෙන් පිටතට; එබවින් ඔබ සහභාගී සහ ඔවුන්ගේ ගවයින්ට බෙන්න දෙන්න."

එහෙත්, ඔවුන්ගේ බඩකඩ ක්‍රියානිසාඔවුන් සෙනඟ කෙරෙහි කෙතරම් කලකිරීමටත් කෙසියටත් පත් වුවා ද යත්, මෙම සස් පර්වතයට නෙඹ සෙනඟට කතා කෙර, "කරලිකරයිනි, දන් අසන්න, අපි ඔබට මේ පර්වතයෙන් වතුර ගෙනෙන්නෙමු දැයි කීවේ ය. මෙම සස් "දෙපණක් නම සරයටියෙන් පර්වතයට ගසුවේය," එය ඔහුට කිරීමට අණ නෙකළ අතර, "[කෙසේ වෙතත්] ජලය බහුල ලෙස ගලාආවේය, සහඹ සහ ඔවුන්ගේ ගවයන් පනය කළහ." එහෙත් එය කතාවේ අවසානය නෙඹය.

සෙනඟාමෙම සස් සහ ආරෝන්ට මෙසේ කීවේය: "ඔබ මව්ගේ වස නෙකළ නිසා, ඊශ්‍රායෙල් දරුවන්ගේ ඇස් හමුවේ මඹ පවිත්‍ර කිරීමට, එබවින් ඔබ මෙම සහඹ ලබන දිනට දේශයට ගෙන නෙඹන්න." එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් දෙදෙනම පෙණින්ද දේශයට ඇතුළු වීමට පෙර මිය ගියහ.

මෙයට හේතුව මෙම සස් සහ ආරෝන් ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ පවුන්ම ගන කලින්ට වඩා අඩුවෙන් විශ්වස කළ නිසාද? පහදිලිවම නඟා නමුත් ඔවුන් දෙවියන් වහන්සේට හරියටම කීකරු නෙඹ අතර, ඊට අමතරව, දෙවියන් වහන්සේට මහිමය ලබාදීම සහ "ජනනඹගේ ඇස් හමුවේ" ඔහුව "විශුද්ධ කිරීම" වෙනුවට සිදු කරනු ලබන ප්‍රතිහර්ශය සඳහා ඔවුන් ගෙවිය ලබාගත්හ.

2. "වඩාවිශිෂ්ට පූජකක්." පහදිලිවම, බෙහෙවින් ඒ ආකාරයෙන්ම, කඹින්, දෙවියන්ගේ පවුන්ම විශ්වස කළද, ආබෙල් මෙන් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම කීකරු වීමට විශ්වස නෙකළේය. මක්නිසාද යත්, කිං ජේම්ස් අනුවද, ඇමරිකන් ස්ට්‍රික්ට් ඩ්‍රි අනුවද සහ වෙනත් අයට අනුව, "ඇදහිල්ලෙන් ආබෙල් කඹින්ට වඩාවිශිෂ්ට පූජකක් ඔප්පු කළේය." කෙසේ වෙතත්, ග්‍රීක පඬයේ ඇත්තේ ජලයෙන් තුසියත්, "වඩි පරිත්‍යාගයක්" පමණි. නමුත් ඊටත් වඩා කුමක් සම්බන්ධයෙන්ද? KJV සහ ASV අනුව ගුණක්මකභවය සම්බන්ධයෙන්? ප්‍රමණය අනුව, ඔහුගේ "තඹ" (බහුවචන) සඳහන් කර ඇති බව දකිමෙන්ද? එසේත් නතිනම්, ඇතමුත් සිතූ පරිදි, (එය ප්‍රමණක්මකද) වර්ග සම්බන්ධයෙන්, "තඹ" යන වචනයද ඒ හාසමනව ලබාදෙයිද?

කෙසේ වෙතත්, උත්පත්ති වර්තාවේ, එක් ආකාරයක පූජකක් ගන විශේෂයෙන් සඳහන් නෙඹවේ. ඉතින්, ඇතමුත් සිතන පරිදි, ආබෙල් එළවළු පූජකක් (පසුව මෙම සස්ගේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද ස්තූති පූජකක්) මෙන්ම සත්ව පූජකක්ද (සමහරවිට පස පූජකක් ලෙසද) ගෙන ආ බව ඇඟවුම් කරන්නේ නම්, කලින් එය එසේ නෙඹය. දෙදෙනගේ පූජකල වෙනසේ ලක්ෂ්‍යය, එබවින් විශේෂයෙන් සඳහන් කර නඹ, නමුත් කඹින් විසින් සත්ව පූජකක් නෙඹවීම සලකිය යුතු වෙනසක් විය. එවනි අවස්ථාවකදී, එය මර්ක් 10:46-52 මෙන් නෙඹ, මතෙව් 20:29-34 ට අනුව, ඔහු පෙරකෙණගරයෙන් පිටව යද්දී, ක්‍රිස්තුස් වහන්සේ විසින් එක් අත්ධයෙකු පමණක් සුව කළ බව වර්තකරයි. දෙක -- සමහරවිට ඔහු ගන සඳහන් කිරීම සහ ඔහුව හඳුනාගනීම (ටිමේයස්ගේ පුත් බර්ටිමේයස්) පඬකයන්ට වඩා වඩා වනු ඇත.

සහ බෙහෝපරිවර්තන, විකල්පයක් ලෙස නෙසලකාහරිමින්, KJV සහ ASV, දනටමත් උපුටාදක්වාඇති පරිදි, NKJV ඒ ආකාරයෙන්ම පරිවර්තනය කිරීමත් සමඟ ගුණාත්මක බව පිළිබඳ සංකල්පයට අනුග්‍රහය දක්වයි. ප්‍රමණය හෝසංඛ්‍යාසම්බන්ධයෙන් නිතර නිතර භවිතාවුවද, නව ගිවිසුමේ ශුද්ධ ලියවිලිවල එය අවිච්ඡිත ලෙස භවිතාකරන අවස්ථා කිහිපයක් තිබේ. පහත දක්වෙන්නේ "වඩා විශිෂ්ටයි" යන වචන වලින් වෙනස්කම් වේ, නමුත් සියල්ල ගුණාත්මක භවයට සම්බන්ධ බව පෙනේ: "වඩාහොඳ සහ වඩත් පිළිගත හකි" (විස්තරණය); "වඩාහොඳ යුජ්‍ය" (TCNT, NASB, JB, TEV, Spencer, Living Oracles); "පෙහෙසත් යුජ්‍ය" (මෙහිටි); "යුජ්‍යයුජ්‍ය" (බර්ක්ලි); "වඩි පරිත්‍යාගයක්" (NEB).

"වඩාහොඳ පරිත්‍යාගයක්" යන්නෙන් "වඩාහොඳ පරිත්‍යාගයක්" ප්‍රමුඛ වන බව පෙනේ. නමුත් අපගේ පඬයේ ග්‍රීක් වචනය හෙබ්‍රෙව් භාෂාවේ වෙනත් ජේදවල භවිතාකර "වඩා හොඳ" ලෙස පරිවර්තනය කර තන (1:4; 7:7,19,22; 8:6; 9:23; 10:34; 11:35) -- එනම්, kreisson. සහ ඇල්ෆ්‍රඩ් මෂල්, ඔහුගේ ග්‍රීක-ඉංග්‍රීසි ඉන්ටර්ලීනියර් (අපේ කලයේ පහේ සම්මත) හි ඉංග්‍රීසි භාෂාවෙන් "more" සදහාග්‍රීක වචනය යටතේ පහත සදහන් දේ ඇත: "a greater (? Better)." වෙනත් වචන වලින් කිවහොත්, පඬයේ හඟීම "වඩාහොඳ" වීම ගනු ඔහු සමඟ යම් යම් වෙන් කිරීම් තිබේ.

Rheims සහ Rotherham පරිවර්තනය, "සම්පූර්ණ යුජ්‍යයක්", ගුණාත්මකව හෝ ප්‍රමණාත්මකව (සංඛ්‍යාහෝවර්ග වශයෙන්) අර්ථ දක්විය හකි. Wemouth, Williams සහ RSV, "වඩාපිළිගත හකි පරිත්‍යාගයක්", පහදිලිවම කරුණු ප්‍රකාශ කරන අතරම, වඩත් පිළිගත හකි වන්නේ මන්දැයි නොපෙන්වයි.

අනෙක් අතට ගුඩ්ස්පීඩ් මෙසේ පවසයි: "ඇදහිල්ල කසින්ගේ යුජ්‍යවට වඩාදෙවියන් වහන්සේ ඉදිරියෙහි ආබෙල්ගේ පරිත්‍යාගය විශාල කළේය." මෙයද, පහදිලිවම සත්‍යයක් වුවද, දෙවියන්වහන්සේගේ වචනය අසා එයට කීකරු වීමෙන් ඇති වන ඇදහිල්ල, ඔහු කළ යුජ්‍ය ඔප්පු කිරීමට ආබෙල්ට හේතු වූ නමුත්, කසින් තුළ නෙහිටි අතර, ඒ භාසමන යුජ්‍යයක් ඔප්පු කිරීමට ඔහුව පෙලඹවූයේ නත. එහෙත් ගුඩ්ස්පීඩ් යෙෂ්තාකිරීමට අදහස් කළේ ඔහු ඉදිරිපත් කළ දෙයම ප්‍රමණවත් සහ පිළිගත හකි වන්නේ නම්, ආබෙල් ඔහුගේ යුජ්‍ය කළ අවංකභවයෙන් හා උනන්දුවෙන් කසින් පමණක් ඉදිරිපත් කළේ නම්, එය දනටමත් ස්පර්ශ කර ඇති හේතු නිසානිවරදි විය නොහකි. කෙසේ වෙතත්, එම දෂ්ටිකෝණය -- දෙයක් නිවරදි යයි විශ්වාස කිරීම එය නිවරදි සහ දෙවියන් වහන්සේට පිළිගත හකි බව -- අනුගමකයින් විශාල ප්‍රමණයක් ඇත.

II. වෙනත් අයගෙන් උපුටාදක්වීම්.

1. AT Robertson, Word Pictures in the New Testament: "වචනමය වශයෙන්, 'වඩි පරිත්‍යාගයක්' (පෙලස් හැසසදීමේදී, බෙහෝ)..... නිශ්චිතවම ආබෙල්ගේ යුජ්‍ය කසින්ට වඩාහොඳ වූයේ ඔහුගේ ඇදහිල්ලට අමතරව පෙන්වන්නේ නත." (එය අප ඉහතින් දුටු දෙයින් පහදිලි නිගමනයකි.)

2. පුළුපිටි විවරණය: "ආබෙල්ගේ පූජාවේ ස්වභාවයෙන් සමඛ දීමක් ලෙසට හේතුවක් සෙයාගනීම සමන්ත දෙයක් වන අතර, තවදුරටත් අනුමත කර ඇති පරිදි, එවනි සමඛ දීමේ අවශ්‍යතාවය ඔහු පිළිගනීමෙන් ඔහුගේ ඇදහිල්ල ප්‍රකාශ වූ බව සිතීම සමන්ත දෙයකි. , දිව්‍ය ආදේඛ අනුව, ආබෙල්ගේ අභිප්‍රාය පිළිබඳ මෙම දක්ම ඇත්ත වශයෙන්ම යෙහිනාකරනුයේ ඔහුගේ පූජාව කුමක්ද යන්න විස්තර කිරීම, පසුකලීන යන නාමය අනුව බලීමෙනි; නමුත් එය තමා විසින්ම ගන්නා ලද ආබෙල්ගේ හෝර්ට්ට අදහුව නොපෙන්. අප ඉදිරියෙහි ඇති ඡේදයේ, පූජාවේ පිළිගත හැකි බව, අවශ්‍ය පරිදි, පූජා කරන්නන්ගේ ඇදහිල්ලට සරලව ආරෝපණය කර ඇත, එම විශ්වාසය ප්‍රකාශ වූ ආකාරය පිළිබඳ කිසිදු දැනුම්දීමකින් තොරව, මෙම කණය පිළිබඳ මෙම දෘෂ්ටිය සමඟම වර්තනම එකඟ වේ, 'ආබෙල්ට ඔහුගේ පූජාව සම්බන්ධ වන්නේ ගෙව කළ බව' කියනු ලබයි; එනම් පළමුව ආබෙල්ට, පසුව ඔහුගේ පිරිනමීමට."

මින්වා හෝස්තූනි පූජාවෙන් සභීමට පත් විය: මෙම දෙවියන් වහන්සේට, ඔහුගේ ශුද්ධකම සහ යුක්තිය සමඟ අනුකූලව, උද්ඝීනත්වයෙන් ලබාගත නොහැකි විය. අනෙක, ලෙකියේ අත්තිවරමේ සිට මරාදමන ලද බවට පවවාගත සඳහන් කරන පරිදි, දෙවියන් වහන්සේට ලබිය හැකි වූ අතර, ඔහුගේ අනුමතියට විශේෂයෙන්ම සක්ෂි දරයි. මින්වා හෙවත් දිව්‍ය පූජාව ඒ වෙනුවට ඉතායෙහි පූජාවක් වුවද, පෘෂ්ඨ පූජාවක් නොතිබූ නිසාමය නොලැබුණි. ඉතිරි ඉතිහාසය හෙඳින් දැනී: (ක්ලක් විසින් වඩක් සවිස්තරත්මක සහ පුළුල් ප්‍රතිකාරයක් සඳහා උත්පත්ති 4:3-5 පිළිබඳ ඔහුගේ අදහස් බලන්න.) සහ ඔහුගේ අනුමතිය සඳහා විශේෂයෙන් සක්ෂි දරයි. මින්වා හෙවත් දිව්‍ය පූජාව ඒ වෙනුවට ඉතා යෙහි පූජාවක් වුවද, පෘෂ්ඨ පූජාවක් නොතිබූ නිසාමය නොලැබුණි. ඉතිරි ඉතිහාසය හෙඳින් දැනී: (ක්ලක් විසින් වඩක් සවිස්තරත්මක සහ පුළුල් ප්‍රතිකාරයක් සඳහා උත්පත්ති 4:3-5 පිළිබඳ ඔහුගේ අදහස් බලන්න.) සහ ඔහුගේ අනුමතිය සඳහා විශේෂයෙන් සක්ෂි දරයි. මින්වා හෙවත් දිව්‍ය පූජාව ඒ වෙනුවට ඉතා යෙහි පූජාවක් වුවද, පෘෂ්ඨ පූජාවක් නොතිබූ නිසාමය නොලැබුණි. ඉතිරි ඉතිහාසය හෙඳින් දැනී: (ක්ලක් විසින් වඩක් සවිස්තරත්මක සහ පුළුල් ප්‍රතිකාරයක් සඳහා උත්පත්ති 4:3-5 පිළිබඳ ඔහුගේ අදහස් බලන්න.)

4. ඡේමිස් මක්නයිට්, අපෙස්තලික ලිපි: "දෙවියන් වහන්සේට (ජ්ලියෙතාතූසියන්) වඩි පූජාවක් පිරිනමුවා මෙම පරිවර්තනයේ දී, මම විවේචකයින් අනුගමනය කළෙමි, සංසන්දනත්මක උපධියේ දී pleiona [ප්‍රකාශනයක්], වටිනාකමෙන් වඩි අගයකට වඩා සංඛ්‍යාවෙන් වඩි බවක් අදහස් කරයි, ඒ අනුව, ඔවුන් නිරීක්ෂණය කරන්නේ, කෙසේ වෙතත්, කසින් පෘෂ්ඨයක් ඉදිරිපත් කළ යුතු බවයි. පූජාවේදී ඔහු ගෙනවේ 'භූමියේ එලවලින් ස්වභීන්වහන්සේට පූජාවක්' පමණක් වන අතර එය නියම පූජාවක් නොවීය. නමුත් ආබෙල්, 'ඔහු තම බවට රැළේ කුලුදුල් පවවුන්ගෙන්ද නෙලෙන්ද ගෙනවේය', එනම්, ඊට අමතරව පහත සඳහන් පදයේ* සඳහන් වන නාමවලින් එකක් වූ බිමේ එලය, ඔහු තම රැළේ කුලුදුල් පවවුන්ගෙන් තරබරුම සතුන්ද ගෙනවුන්, පෘෂ්ඨ පූජාවක් මෙන්ම මස් පූජාවක්ද [එනම්, ස්තූති පූජාවක්], එමගින් දිව්‍යමය යහපත්කම සහ ඔහුගේම පවිකාර බව යන දෙකම පෙන්නුම් කරයි. කසින්, පවි ගනන හඬීමක් නඟි නිසා

තමාමස් පූජකක් හඳුන්වා දී අන් කිසිවක් පිරිනැමීමට බඳි නොහැකි සිතුවේය. සමහර විට එය පළමු පලතුරුවලින් හෝ හෙළි පලතුරුවලින් තෙවේ."

*විය යුතුයි එකම පදය, හෙබ්‍රෙව් 11 හි, එනම්, v.4.

III. නිගමනය.

1. ඉහත දක්වා ඇති පරිදි පුළුල්ව විවරණයේ නිගමනය, ආබෙල්ගේ පූජන පිළිගනු ලබුවේ ඔහු පිළිගත් නිසාමිස ඔහුගේ පූජන වර්ගය නිසා නොවේ, සියලු කරුණු සමඟ නොහැකිවේ. ඔහු කළ පූජන ඔහුගේ ඇදහිල්ලේ ප්‍රතිඵලයක් වූ අතර, එය ඔහුව සහ ඒ නිසා ඔහුගේ පූජන පිළිගනීමට ලක් විය. අටුවාවේ ඇඟවුම නම්, ආබෙල්ට තිබූ ආත්මීය ඇදහිල්ල කැපී පෙනී නම්, ඔහුගේ පූජන වෛෂයිකව තිබූ ආකාරයටම ඊට වඩා "වඩා" වනු ඇත, එසේම ආබෙල්ගේ ඔහුට වඩා "වඩා" විය. නමුත් නියත වශයෙන්ම එය සම්පූර්ණ සත්‍යය නොවේ - මක්නිසාද යත් ආබෙල්ට තිබූ ආත්මීය ඇදහිල්ල ඔහුට තිබුණේ නම්, ඔහු ආබෙල්ගේ පූජන ඔහුගෙන් වෙන්කර හඳුනාගත් ආකාරයේ වෛෂයික පූජන අන් නොහැකිවූ ඇත.

මෙම කරණය සම්බන්ධයෙන් හෙබ්‍රෙව් කෙටසේ කතුවරයා නිවරදි කිරීමට ඉහත සඳහන් අටුවාවේ උත්පත්ති කෙටසේ කතුවරයා ඉඩ දීම සඳහා බව පෙනේ. "ආබෙල් වෙත සහ ඔහුගේ පූජන වෙත" (උත්පත්ති 4:4) යන වචන බණ්ඩයෙන් පටන් ගෙන ඔහු මෙසේ අදහස් දක්වයි: "පළමුව ඔහුගේ පුද්ගලයා සහ පසුව ඔහුගේ දීමනා පිළිගනීම (cf. හිතෝ 12:2; 15:8; 2 කෙර්.8 :12) 'පූජන පිළිගනු ලබුවේ මිනිසා වෙතුවෙන් මිස පූජන සඳහා මිනිසා නොවේ' (අයින්ස්වර්ත්); නමුත් තවමත් 'ආබෙල්ගේ පූජන කණය [අවධරණය] වඩා විශිෂ්ට වූ බවට සකයකින් තොරව මෙඤ්ඤයෙන් වදන් අඟවයි. කැපී පෙනී ඇති අදහසට වඩා සුදුසුය,' සහ 'මෙය හෙබ්‍රෙව්වරුන්ට ලිපියේ කතුවරයාගේ අදහස බවට සකයක් ඇති කළ නොහැක' (මහච්ඡය ලින්ඩ්සේ, 'හෙබ්‍රෙව් පිළිබඳ දේශන,' එඩින්. 1867) ආබෙල්ගේ පරිත්‍යාගය ප්ලෙයෝනියාය. , කැපී පෙනී වඩා සම්පූර්ණයි; එය තුළ වඩා යමක් තිබුණා එය ඇදහිල්ල තිබුණා අනෙකෙහි අවශ්‍ය වූ. එය ද [අවධරණය එකතු කර] දිව්‍ය බෙහෙත් වට්ටෝවට කීකරු වෙමින් පිරිනැමෙන ලදී. පරිත්‍යාගයේ විශ්වීය ව්‍යාප්තිය, එහි නියම මූලාශ්‍රය ලෙස මිනිසාගේ නව නිපයුම් වලට වඩා දිව්‍ය බෙහෙත් වට්ටෝව වෙත යෙහු කරයි. දිව්‍ය නමස්කරණය තනිකරම මනුෂ්‍ය සම්භවයකින් යුක්ත වූවා නම්, එහි ස්වරූපවල විශාල විවිධත්වයක් පවතිනු ඇති බව නිසක ය. ඊට අමතරව, නමස්කරණය ක්‍රමය නීතිය යටතේ මනව දක්ෂතාවයට ඉතිරි කර නොතිබීම සහ ක්‍රිස්තියානි පලනය යටතේ කමන්ත නමස්කරණය විශේෂයෙන් හෙළා දක තිබීම (කෙතලා 2:23), එය පළමු සිට දිව්‍යමය වශයෙන් පත් කරන ලද බවට උපකල්පනයට අනුබල දෙයි. ." දිව්‍ය නමස්කරණය තනිකරම මනුෂ්‍ය සම්භවයකින් යුක්ත වූවා නම්, එහි ස්වරූපවල විශාල විවිධත්වයක් පවතිනු ඇති බව නිසක ය. ඊට අමතරව, නමස්කරණය ක්‍රමය නීතිය යටතේ මනව දක්ෂතාවයට ඉතිරි කර නොතිබීම සහ ක්‍රිස්තියානි පලනය යටතේ කමන්ත නමස්කරණය විශේෂයෙන් හෙළා දක තිබීම (කෙතලා 2:23), එය පළමු සිට දිව්‍යමය වශයෙන් පත් කරන ලද බවට උපකල්පනයට අනුබල දෙයි. ." දිව්‍ය නමස්කරණය තනිකරම මනුෂ්‍ය සම්භවයකින් යුක්ත වූවා නම්, එහි ස්වරූපවල විශාල විවිධත්වයක්

පවතිනු ඇති බව නිසක ය. ඊට අමතරව, නමස්කර ක්‍රමය නීතිය යටතේ මනව දක්ෂතාවයට ඉතිරි කර නොතිබීම සහ ක්‍රිස්තියානි පලනය යටතේ කමුත්ත නමස්කරය විශේෂයෙන් හෙළාදක නිබීම (කෙතලා2:23), එය පළමු සිට දිව්‍යමය වශයෙන් පත් කරන ලද බවට උපකල්පනයට අනුබල දෙයි. "

අප විසින් අභියෝගයට ලක් කරන ලද නිගමනය සඳහාපල්පිටි විවරණයේ හෙබ්‍රෙව් කතුවරයන්ගේ තර්කිකත්වය ඉහත ඔහුගෙන් උපුටාදක්වීමේ පළමු කොටසේ දක්වන්නා: "ආබෙල්ගේ පූජාවේ ස්වභාවයෙන් සමඛ දීමක් ලෙස හේතුවක් සෙසාගනීම සමන්‍ය දෙයකි. , සහ දිව්‍ය ආඥාව මගින් තවදුරටත් අනුමත කර ඇති පරිදි, එවැනි සමඛ දීමේ අවශ්‍යතාවය ඔහු විසින් හඳුනාගනීම තුලින් ඔහුගේ ඇදහිල්ල ප්‍රකාශ වූ බව සිතීම, ආබ්‍රහාමයේ චේතනාව පිළිබඳ මෙම දෘෂ්ටිකෝණ ඇත්ත වශයෙන්ම යෙදීමකරනුයේ ඔහුගේ පූජක කුමක්ද යන්න විස්තර කිරීමෙන්, පසුකලීන පූජකීයත්වයේ ආලෝකයෙන් බලන විට [සමහර විට පූජා"ඉතිහාසය" හෝ"දර්ශනය" වඩාහොඳ යෙදුමක් වනු ඇත; නමුත් එය විසින්ම ගත් ආබ්‍රහාමය තුළ හෝඅප ඉදිරියේ ඇති ඡේදයේ සඳහන් කිරීමේදී එය නොපෙනේ" (අවධරණය එකතු කර ඇත).

මෙම උච්චතම ප්‍රකාශය සමඟ, අපි එකඟ වන නමුත්, කීකරු ඇදහිල්ලෙන් කැසීන්ගේ මෙන්ම ආබෙල්ගේ පර්ගවයෙන් සත්ව බිලි පූජකීය සිදු නොවනු ඇතැයි විශ්වාස කිරීමට තවමත් හේතුවක් නොමැති බව අවධරණය කරන්නෙමු. සතුන් බිලිදීමේ අවශ්‍යතාවය පිටුපස ඇති දිව්‍ය දර්ශනය කෙසේම ප්‍රමණයක් දෙවියන් විසින් හෙළිදරව් කර ඇත්දැයි අපි නොදනිමු. නමුත් පරණ ගිවිසුමේ සඳහන් වෙනවච වඩාපැරණිතන් හෙඤ්ඤ දනුවත් වී ඇති බව පෙනේ. නිදසුනක් වශයෙන්, යේසුස් යුදෙව්වන්ට දන්වැසිවියේ, "ඔබේ පියවු ආබ්‍රහාම මගේ දවස දකිමෙන් ප්‍රීති වූ අතර ඔහු එය දක සතුටු විය" (යෙහන් 8:56) -- අලුත් ගිවිසුමේ එළිදරව්වෙන් බහුරුව පෙනෙන දෙයක් නොවේ.

2. මක්නයිට්, ඔහුගේ අපේක්ෂාලික ලිපිවල සඳහන් කරන්නේ, විවේචකයින් අපට පවසන්නේ "ජලියේනා සංසන්දනාමක මට්ටමින්, අගයෙන් වඩි අගයකට වඩා සංඛ්‍යාලිපි වඩි බව" බවයි. ඔහු නිවරදි නම්, ඒ සඳහාඑහි ප්‍රධාන භාවිතය වේ. නමුත් මතෙව් 12:41,42 හි මෙන් පහදිලි වියනිරේක කිහිපයක් තිබේ; ලූක් 11:31,32 (සමන්තර ඡේදයක්); සහ ක්‍රියා15:28, පරිවර්තනයේදී "වඩා වඩි දියුණු කළ නොහක. සමන්තර ඡේදවල, යේසුස් සලමෙන් හෝජේනව වඩා"වඩි" (ග්‍රේෂ්ට්) වේ. අනෙකා"මේ අවශ්‍ය දේවල් වලට වඩාඩි බරක් නත" යනුවෙන් කතාකරයි. කෙසේ වෙතත්, පසුකලීනව පවා බර "වඩි" බවට පත් කරන්නේ සංඛ්‍යාවන් වඩි දේවල් වනු ඇත. නමුත් මතෙව් 6:25 හි සහ ලූක් 12:23 හි සමන්තරව, ඡේසුස් වහන්සේ උපුටාදක්වමින්, "ආහරයට වඩාප්විතය [pleion] නොවේද?

3. එබවින්, ක්ලක් සහ මක්නයිට් විසින් තර්ක කරන සමු කරුණක්ම ඒකත්ත ලෙස ඔප්පු කළ නොහකි බව පෙනේ, නමුත් කිසිවක් නිෂ්චිත ලෙස නිෂ්ප්‍රභ කළ නොහකි බව, සහ සියල්ල සලකාබලන විට, සම්භවිතව බර සලකිය යුතු ලෙස ඔවුන්ට ව්‍යාජයක බව පෙනේ. නතහෙන් පහත සඳහන් කරුණු මත පදනම්ව මෙම ලේඛකයාට පෙනේ:

(අ) හෙබ්‍රෙව් පඨයෙහි, ආබෙල් කසින්ට වඩා "වඩි පූජක" ඔප්පු කළ බව කියනු ලැබේ. වෙනත් ආකාරයකින් පෙන්නුම් කරන සන්දර්භයක් නොමැති විට, "වඩි" සදහා වන වචනයේ වටිනාකමට වඩා වඩි සංඛ්‍යාවක් අදහස් කිරීමට ඉඩ ඇති අතර, පඨයේම ආබෙල්ගේ "තඟි" (බහු වචන) සදහන් වේ.

(ආ) උත්පත්ති වර්තන ද එවනි අර්ථකථනයකට අනුගත වේ. කසින් එක් ආකාරයක පූජක ගෙන ආවේය, එනම් භූමියේ පලතුරු, නමුත් ආබෙල් "රැළේ කුලුදුල් පටවුන්ගෙන් සහ එහි තෙලෙන්ද ගෙන ආවේය." එනම්, ඔහු ගෙනාවේ කසින් ගෙනා තාක් වර්ගය පමණක් නොව, ඊට අමතරව වෙනත් වර්ගයකි -- එහෙයින්, හෙබ්‍රෙව් පඨයට අනුව, "තඟි", බහු වචන.

(ඇ) "පළමු පටවුන්" සහ "මේදය" (පූජාවන් මරාදමන ලද සතුන්ගේ මේදය) ගත වර්ෂ 25කට හෝ වඩි කලයකට පසුව මෙඡසස්ගේ නීතිය යටතේ අවශ්‍ය කරන ලද ඇතැම් පූජක ලක්ෂණ වූ අතර, එම නිසා සයිනයිටික් නීති සම්පදනයෙන් ආරම්භ වූයේ නත. එළවලු පූජාසම්බන්ධයෙන් ද එය එසේම විය. මෙඡසස්ගේ නීතිය යටතේ, සත්ව පූජා මෙන්ම එළවළු පූජාස්තූති පූජාලෙස භවිතාකරන ලදී, නමුත් දඩි දර්ද්‍රතභයකදී හඳු සත්ව පූජාපමණක් පස පූජාලෙස භවිතාකරන ලදී, නියම කරන ලද එළවළු පූජාආදේශ කළ හැකි විට (ලෙවී කථන 5:11-13) . එබවින්, කසින් සහ ආබෙල්ගේ පූජක (සහ ඔවුන්ට පෙර ආදම්ගේ සියලු සම්භවිතභ) සිනයි කන්දේ මෙඡසස්ගේ ව්‍යවස්ථාවේ සියවස් ගණනකට පසු නීති සම්පදනය කරන ලද එම නීතිවල මූලකති විය.

(ඉහත සදහන් කර ඇත්තේ එය සලකාබලිය යුතු කරුණක් ලෙස සලකිය හැකි ඕනෑම දෙයක් සදහාය, නමුත් එහි නිගමන බල කිරීමට උත්සහ නොකරමින්. ඊට ප්‍රතිවිරුද්ධ ඕනෑම දත්තයක් හෝ තර්කයක් සඳරයෙන් පිළිගනිමු.)

<p>පඬුම 1 - දෙවියන්ගේ පණිවිඩය සියලු මෙහි පමිණියේ කෙසේද? දෙවියන් වූ මිනිසා කර්ස්තුස් - දෙවියන් වහන්සේගේ අභිරහස දෙවියන් පිළිබඳ මිට්ටුන් ජීවිතයේ සිට මරණය දක්වා මහත්කික මිනිසා සලසුම්ගත මුදහණීම ශුභථංචි වල පණිවිඩ</p> <p>පඬුම 2 - කර්ස්තුස් වහන්සේට කීකරු වීම කර්ස්තුස් වහන්සේට පෙර කාලය පව්විය මත කර්ස්තුස්ගේ කාලය කර්ස්තුස් වහන්සේ පසු කාලය පව්වියේ කාලය අවසනය තීරණය කිරීමට කාලය මරණයෙන් කුරුසියෙන් ජීවිතයට සමඛ දීම පිළිබඳ මිට්ටුන් බවිනිසමය කර්ස්තුස් වහන්සේ තුළට</p> <p>පඬුම 3 - කර්ස්තුස් වහන්සේ තුළ නව ජීවිතයක් අතින් සදාතෙහන් රජයයක් රජධනියේ සේවකයෝ කර්ස්තුස්ගේ පළමු මුලධර්ම වන්දනාවන් සහ වෙනත් අවශ්‍යතා ආත්මික කිරී ලිවින්ග් ලිබර්ඩි දුක්ඛිත මිට්ටුන් ලිපි වලින් පණිවිඩය ආත්මයෙන් භාසනයෙන් දෙවියන්ට නමස්කර කරන්න</p> <p>බයිබල් විශ්වදේශීය සදහාදියයන විස්තර කළ බයිබලය සමාගමන බයිබලය වර්ග සහ රූපක</p>	<p>පඬුම 4 - කර්ස්තුස් වහන්සේ තුළ වර්ධනය වීම නඝරෙන්හි යේසුස් කර්ස්තුස්ගේ ජීවිතය කර්ස්තුස් වහන්සේ තුළ එක්සත් වේදනාව පිළිබඳ මිට්ටුන් ශරීරය, ආත්මය, ආත්මය - ඔබ මිය ගිය විට ඔවුන් යන්නේ කෙසේද? විවහය සහ දික්කසඳය දෙවියන්ගේ සබන උත්පත්ති නිර්මණයට පෙර මවීම හෙබ්රෙව් ජනිකයන්</p> <p>පඬුම 5 - ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිණත වීම කුරුසියෙන් පඩම් දෙවියන්ගේ නවත ගෙඩනණීමේ කර්යඛලිය මෙතෙක් අසන ලද විශිෂ්ටතම ප්‍රශ්න ජීවනකර්ස්තුස් වහන්සේ තුළ එකිනෙකා සදහා උපරිම ජීවිතයක් ගත කිරීම Promises Now and For Evermore සබ්මිනිසුන් දේව භක්තික මිනිසුන්ය ජීවිතයේ අපූරු වචන</p> <p>පඬුම 6 - බයිබල් විශ්වදේශීයකු වීම සෙවනලි, වර්ග සහ අනඛණි ශුද්ධත්මයණන් ඩිනියෙල් යේසුස් කර්ස්තුස්ගේ එළිදරව්ව ශුද්ධ ලියවිල්ලේ නියැගබ්දනඛය 100 සිට 1500 දක්වාගුණවීම් සහ පිළිවෙත් ජරනිසංස්කරණය හෙජ්රනිෂ්ඨභනය බයිබලය සම්පදනය කිරීම සහ පරිවර්තනය කිරීම අද පල්ලියේ පිළිවෙත්- ශුද්ධ ලියවිල්ල හෝ සම්ප්‍රදය?</p> <p>ජේසුස් වහන්සේගේ පෙළපත - ප්‍රස්ථායක්</p>
--	---

ජනයන්තර බයිබල් දනුම ආයතනයට thebiblewayonline.com හි වෙනත් භාෂාවලට සබඳි ඇත.